



ISSN 1800-458X | QD/180/N/2021

December 2021

Volume 1



සමූහ ශිෂ්‍යභාවයක් පවත්වාගනිමින්
AAT සම්පූර්ණ කර ඉක්මණින්ම
ගණකාධිකාරීවරයෙකු වන්න!
Renew your studentship to be
eligible to **Become an
Accounting Professional!**

STUDENTS'
NEWSLETTER

VOLUME 01 | DECEMBER 2021
ISSN 1800-458X

AAT SRI LANKA STUDENTS' NEWSLETTER

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ යාවත්කාලීන තොරතුරු පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ අරමුණ ඇතිව බෙදාහැරෙන මෙම "AAT සිසු පුවත්පත" පිළිබඳව ඔබගේ අදහස් හා යෝජනා AAT Sri Lanka ආයතනය වෙත ලැබීමට සැලැස්විය හැකිනම් විය අගය කොට සලකමු.

ලිපිනය - "AAT සිසු පුවත්පත",

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හානිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.

AAT SRI LANKA STUDENTS' NEWSLETTER

The Association of Accounting Technicians of Sri Lanka distributes this "Students' Newsletter" among the students to make them aware of the latest & updated information about the Association. Your feedbacks are highly appreciated.

ADDRESS - "Students' Newsletter"

Association of Accounting Technicians of Sri Lanka
No. 540, Ven. Muruththettuwe Ananda Nahimi Mw,
Narahenpita, Colombo 05.



AATsriLankaOfficial/



aat_srilanka_official



AATsriLankaOfficial



AATsriLankaOfficial



0728559669



0728559669



Web



Facebook

FOR YOUR VALUABLE INQUIRIES

AAT SRI LANKA HEAD OFFICE : TEL : 011 2 559 669

STUDENT REGISTRATION & MEMBERSHIP

Head of Student Registration & Membership

Ms. S. A. Nadee N. Perera

For Registration, Membership, Student Renewals & Exemptions

EDUCATION & TRAINING

Head of Education & Training

Ms. B.R.Lilani Thanuja

For Education, Classes, Training, Job Bank & AAT Study Texts

STUDENT PROMOTIONS & MARKETING

Head of Marketing

Mr. Dinuka Subapanditha

For Marketing & Model Weekend Class

EXAMINATIONS

Senior Manager of Examinations

Mr. T.A.H. Thalagala

For Exam Applications /Admissions, Result Sheets... etc.

AAT BUSINESS SCHOOL

Head of Business School

Mr. K.A.D.J. Sachith Karunarathna

For Programmes aimed at Higher Education, IT, English & PLS Workshop

INFORMATION TECHNOLOGY

Manager - Information Technology

Mr. J. P. Manoj Niroshan

HUMAN RESOURCES AND ADMINISTRATION

Head of Human Resources and Administration

Ms. Saluja Herath

FINANCE

Chief Financial Officer

Ms. N.Monika K.Ranasinghe

CHIEF ACADEMIC OFFICER

Ms. Nimali Ekanayake

CHIEF EXECUTIVE OFFICER

Mr. Tishanga Kumarasinghe

STUDENTS'
NEWSLETTER

VOLUME 01 | DECEMBER 2021
ISSN 1800-458X

**AAT SRI LANKA
GOVERNING COUNCIL
FOR 2020-2021**

PRESIDENT -

Mr. W.P. Russel Fonseka

VICE PRESIDENT -

Mr. Sunil Wanigabadu

SECRETARY -

Mr. K.L. Jagath Nandana Perera

IMMEDIATE PAST PRESIDENT -

Mr. M.J. Magdon Ismail

MEMBERS

Mr. H.L.P. Dayal Abhayasinghe

Dr. D.B.S. Chamara Bandara

Mr. S.M.S. Sanjaya Bandara

Ms. W. Chamila N. Cooray

Mr. A. Naleen Dhammika De Silva

Mr. R. Thilak S.K. Dharmarathne

Mr. Sarathchandra Ilayperuma

Mr. P.D. Wasantha Kumara

Mr. Indraka P. Liyanage

Ms. F.S. Naayila Marikkar

Ms. G.M.I.U. Bandara

Mr. W.M.N.J. Pushpakumara

C
O
N
T
E
N
T

සක්‍රීය ශිෂ්‍යභාවයක් පවත්වාගනිමින් AAT සුදුසුකම සම්පූර්ණ කර ඉක්මණින්ම ගණකාධිකාරීවරයෙකු වන්න!

Renew studentship & complete the qualification to become an Accountant!

ඔබ AAT ආයතනය සමඟ සම්බන්ධ වී ලොව පිළිගත් වෘත්තීය ගණකාධිකරණ සුදුසුකමකට උරුමකම් කීමේ වැදගත්කම පිළිබඳව මේ වනවිටත් දැනුවත් වී ඇති අතර ඒ සඳහා වන ගමන් මගේදී AAT විභාග අවසන් කරන (අවසන් අදියර සම්පූර්ණ වන) තුරු ඔබේ ශිෂ්‍යභාවය අලුත් කර ගනිමින් ක්‍රියාකාරී ශිෂ්‍යයෙකු බවට පත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව ද දැනුවත් වී ඇත. ඒ අනුව, **ශිෂ්‍ය ලියාපදිංචිය අලුත් කරන සියුන්ට් පමණක්** AAT විභාග සඳහා අයදුම් කිරීමට, විභාග වලින් නිදහස් වීම සඳහා අයදුම් කිරීමට, AAT ආයතනයේ ලිපි ලැබීමට සහ වෙනත් වරප්‍රසාද ලබා ගැනීමට හැකිවේ.

2021 වසරට සක්‍රීය ශිෂ්‍යභාවයක් හිමි ඔබ අවසන් විභාගය සමත් වනතුරු ඔබේ ශිෂ්‍ය ලියාපදිංචිය අලුත් කළ යුතු අතර **2022 වර්ෂය වෙනුවෙන් ඵලෙස ලියාපදිංචිය අලුත් කිරීම 2021 දෙසැම්බර් අවසානයට පෙර කළ යුතු වේ.** ඒ සඳහා අවශ්‍ය ලියාපදිංචිය අලුත් කිරීමේ නිවේදනය හොඳෝ දිනකින් ඔබ වෙත තැපෑලේ මාර්ගිකව ලැබෙනු ඇත.

You are already aware of the importance of joining with AAT Sri Lanka to pursue a globally recognized accounting qualification as well as the importance of being an active student by renewing the studentship until you complete all AAT examinations [Passed Finalist]. Accordingly, apply for AAT Examinations, Exemptions, receive correspondence from AAT and be entitled to the privileges announced by AAT Sri Lanka time to time.

As a student whose studentship is active for 2021, you will be required to renew your studentship until you become a Passed Finalist and the **renewal for the year 2022 has to be done at the end of December 2021.** Renewal notices with all the information will be received to you via post in due course.

ශිෂ්‍ය ලියාපදිංචිය අලුත් කිරීමේ නිවේදනය දෙසැම්බර් මස මුල් සතිය තුළ ඔබට නොලැබුණේ නම්, AAT හිල වෙබ් අඩවියට පිවිස <https://www.aatsl.lk/index.php/en/student/student-renewal> ඔස්සේ අවශ්‍ය සියලු තොතුරු ලබාගත හැකිය. වැඩිදුර පැහැදිලි කරගැනීමක් අවශ්‍යනම් 0772559669 / swarna@aatsl.lk / dilhara@aatsl.lk යන දුරකතන හා විද්‍යුත් තැපෑල හරහා AAT ශිෂ්‍ය ලියාපදිංචි අංශය වෙතින් තොරතුරු ලබාගත හැකිය.

නියමිත දිනට පෙර ලියාපදිංචිය අලුත් කිරීමෙන් ඔබට වටිනා ත්‍යාගයකට හිමිකම් කීමේ අවස්ථාව හිමිවන අතර ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවදානමෙන්ද ඔබ නිදහස් වේ. ඵලෙසම, ක්‍රියාකාරී ශිෂ්‍යභාවයක් පවත්වා ගැනීමෙන් ඔබට AAT ආයතනයෙන් නිරන්තරයෙන් ලැබෙන තොරතුරු පිළිබඳව යාවත්කාලීන වීමේ අවස්ථාවද හිමි වේ.

ඔබේ AAT ගමන්මග සතුටින් අඛණ්ඩව සහ සාර්ථකව ගතකරමින් ඉක්මණින්ම AAT පූර්ණ සුදුසුකම්ලාභියෙකු බවට පත්වන්න.

If you do not receive the renewal notice by the mid of December, you could get those information by accessing our official website through <https://www.aatsl.lk/index.php/en/student/student-renewal>. If you need further clarification on studentship renewal, you could contact the Student Registration Division of AAT on [0772559669](tel:0772559669) / swarna@aatsl.lk / dilhara@aatsl.lk.

Renewing your studentship on time will not only give you **an opportunity to win a valuable prize** but also release you from the risk of late penalty. Additionally, you will be frequently updated on the latest news of AAT when you remain an active student.

Enjoy your AAT journey and be fully qualified soon!

Q&A

ක්‍රියාකාරී ශිෂ්‍යභාවයක් පවත්වා ගැනීම

විභාග අවසන් වන තුරු මාගේ වර්තමාන ලියාපදිංචිය වලංගුද?

නැත. ඔබ අප සමඟ ලියාපදිංචි වූ එකම දින දර්ශන වර්ෂය තුළදී ඔබ සියලු විභාග සම්පූර්ණ නොකළහොත්, ඔබ සියලු විභාග අවසන් කරන තුරු වාර්ෂිකව ඔබේ ශිෂ්‍යත්වය අලුත් කළ යුතුය.

ශිෂ්‍යභාවය අලුත් කිරීම යනු කුමක්ද?

ශිෂ්‍යභාවය අලුත් කිරීම යනු මුල්වරට ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වූ පසු ඊළඟ ලිට් වර්ෂය සඳහා වාර්ෂික ගෙවීමක් සිදු කරමින් ඒවීටී විභාග අවසන් වන තුරු තම ශිෂ්‍යභාවය ක්‍රියාකාරීව පවත්වාගෙන යන වාර්ෂික ක්‍රියාවලියකි. යම් ලිට් වර්ෂයක සියලුම ක්‍රියාකාරී සිසුන්ට වර්ෂය අවසානයේදී අලුත් කිරීමේ දැන්වීම් තැපැල් මාර්ගිකව එවනු ලබන අතර සෑම වසරකම දෙසැම්බර් 30 වෙනිදාට පෙර සිසුන් විසින් ලියාපදිංචිය අලුත් කළ යුතුය. අලුත් කිරීමේ නිවේදනය දෙසැම්බර් මස මුලදී හොලැඩ්ගේ නම්, සිසුන් විසින් AAT ආයතනය ඒ පිළිබඳව දැනුවත් කර අවශ්‍ය මඟ පෙන්වීම් ලබාගත යුතුය.

වැඩි විස්තර සඳහා කරුණාකර https://aatsl.lk/index.php/en/student/student_renewal වෙත පිවිසෙන්න.

ශිෂ්‍යභාවය අලුත් නොකළහොත් කුමක් සිදුවේද?

සක්‍රීය ශිෂ්‍යභාවයක් පවත්වා ගැනීම සඳහා ඔබ කිසියම් වසරක විභාගයක් සඳහා අයදුම් කළත් නැතත් ලියාපදිංචි වර්ෂයෙන් පසු වාර්ෂිකව ශිෂ්‍යභාවය අලුත් කිරීම අවශ්‍ය වේ. ඔබ අලුත් නොකරන්නේ නම්, විභාග / නිදහස් කිරීම් සඳහා අයදුම් කිරීමට, AAT වෙතින් යචන ලිපි නොලැබීම / යාවත්කාලීන කිරීම් තොරතුරු ලැබීමට හෝ ඒවීටී විසින් ප්‍රකාශයට පත් කරන විශේෂ වරප්‍රසාද සඳහා සුදුසුකම් ලැබීමට නොහැකි වනු ඇත.

නියමිත දිනට පෙර අලුත් කිරීමට අපොහොසත් වුවහොත් ඔබ රු. 500/= ක වාර්ෂික ප්‍රමාද ගාස්තුවකට ද යටත් වේ. එම නිසා වාර්ෂිකව දෙසැම්බර් 30 වෙනිදාට පෙර ලියාපදිංචිය අලුත් කිරීමට ඔබ දිරිමත් කෙරේ.

අලුත් කිරීමේ ක්‍රියාවලිය කුමක්ද?

ශිෂ්‍යභාවය අලුත් කිරීම සඳහා අයදුම්පතක් අවශ්‍ය නොවන අතර එය ඉතා සරල ක්‍රියාවලියකි. එක් එක් ලිට් වර්ෂය අවසානයේ වාර්ෂික අලුත් කිරීමේ ගාස්තුව නිශ්චිත බැංකු වලට හෝ මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ අලුත් කිරීමේ යොමු අංකය නිවැරදිව භාවිතයෙන් ගෙවීම පමණක් අවශ්‍ය වේ. අලුත් කිරීමේ ගෙවීම නිවැරදි ගෙවීම් යොමු අංකය (44 කේත අංකයෙන් පසුව ඔබේ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය) භාවිතා කරමින් නිවැරදිව කළ හොත් ගෙවීමෙන් දින 3 ක් ඇතුළත ශිෂ්‍යභාවය ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ.

අලුත් කිරීමේ ගෙවීම් කිරීමෙන් පසු මා විසින් ශිෂ්‍ය හැඳුනුම්පත AAT වෙත යැවීම අවශ්‍යද?

නැත. අංක 7 කින් යුත් ශිෂ්‍ය හැඳුනුම්පත සමඟ හිකුත් කරන ලද ප්ලාස්ටික් ශිෂ්‍ය හැඳුනුම්පත තිබේ නම් අලුත් කිරීමේ මුද්‍රාව සඳහා තම ශිෂ්‍ය හැඳුනුම්පත ඒවීටී වෙත එවීම අවශ්‍ය නොවේ. ඔබ වාර්ෂික අලුත් කිරීමේ ගෙවීම සිදු කිරීමෙන් පසුව වාර්ෂිකව නව හැඳුනුම්පතක් නොලැබෙන අතර පවත්නා හැඳුනුම්පත ඕනෑම විභාගයක් සඳහා හෝ වෙනත් AAT අරමුණක් සඳහා භාවිතා කළ හැකිය. ඔබ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව ගෙවූ පසු, කිසිදු ගැටළුවක් නොමැතිව ඔබ අපේ තොරතුරු පද්ධතිය තුළ ක්‍රියාකාරී ශිෂ්‍යයෙකු ලෙස රැඳී සිටී.

ඉලක්කම් 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය සහිත ප්ලාස්ටික් හැඳුනුම්පත නොමැතිව වසර ගණනාවක සිට ශිෂ්‍යභාවය අලුත් නොකළ සිසුවකු සිටීම, ඔවුන් කළ යුත්තේ අදාළ සියලු හිඟ වර්ෂ වලටද ඇතුළුව ලියාපදිංචිය අලුත්

කිරීමෙන් පසු දැනට තිබෙන හැඳුනුම්පත ඒවීටී වෙත එවා නව හැඳුනුම්පතක් මුද්‍රණය කර ගැනීමයි.

මගේ AAT ශිෂ්‍ය හැඳුනුම්පත නැති වී ඇත. මම අලුත් හැඳුනුම්පතක් ලබාගන්නේ කෙසේද?

ඔබේ හැඳුනුම්පත නැති වී ඇත්නම්, ඔබ විසින් ඒවීටී වෙත ලිඛිතව දැනුවත් කර (විද්‍යුත් තැපෑල / ලියාපදිංචි තැපෑල හරහා) ඉල්ලීමක් කළ යුතුය. එහිදී ඉල්ලීම සඳහා හේතුව සහ හැඳුනුම්පත නැතිවීම පිළිබඳව අවශ්‍ය විස්තර පැහැදිලිව සඳහන් කළ යුතු අතර, මෙවැනි අනුපිටපතක් ලබා ගැනීම සඳහා රුපියල් 100/- ක ගෙවීමක්ද කළ යුතුය.


අලුත් කිරීමේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගන්නේ කෙසේද?

අලුත් කිරීමේ විමසීම් සඳහා ඔබට ඒවීටී ශ්‍රී ලංකා ආයතනයේ ශිෂ්‍ය ලියාපදිංචි කිරීමේ අංශයේ ස්වර්ණා / දිල්හාරා සමඟ 0112 559 669/0772 559 669 හෝ swarna@aatsl.lk / dilhara@aatsl.lk ඔස්සේ සම්බන්ධ විය හැකිය.

AAT ශිෂ්‍ය තොරතුරු පද්ධතිය තුළ යාවත්කාලීන වූ ශිෂ්‍ය තොරතුරු පවත්වා ගෙනයාම

මගේ පෞද්ගලික තොරතුරුවල වෙනස් වීම් සිදුව ඇත. ඒ පිළිබඳව මවිසින් AAT ආයතනය යාවත්කාලීන කළ යුතුද සහ එසේ නම් කෙසේද?

AAT ආයතනය හරහා නිරන්තර යාවත්කාලීන කිරීම් හා ලිපි හුවමාරු කටයුතු සිදුවීම සඳහාත්, ඒවීටී විසින් හිකුත් කරන ලද ලේඛණවල නිවැරදි විස්තර පවත්වා ගැනීම සඳහාත් වෙනසක් සිදු වූ විට වහාම එම තොරතුරු ආයතනය වෙත යාවත්කාලීන කිරීමට වගබලා ගන්නා ලෙස සිසුන්ගෙන් ඉල්ලීමක් කෙරේ. **ලිපිනය, ජංගම දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය ආදියේ වෙනස්වීමක් සිදුවූ විට වහාම එය ලිඛිතව දැනුම් දිය යුතුය** (ලිපිනය මඟින් හෝ sulari@aatsl.lk වෙත විද්‍යුත් තැපෑලෙන්). නමේ වෙනසක් හෝ ජාතික හැඳුනුම්පතෙහි වෙනසක් තිබේ නම්, වෙනස් වීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලිඛිත සහායක ලේඛන සමඟ ඒ බව දැනුම් දිය යුතුය. ශිෂ්‍ය හැඳුනුම්පතෙහි සඳහන් තොරතුරු වලට එම වෙනස්කම් වලින් බලපෑමක් ඇත්නම් පමණක් ශිෂ්‍ය හැඳුනුම්පතද එම වෙනස් කිරීමේ ඉල්ලීම සමඟ ආපසු ආයතනය වෙත ලබා දිය යුතුය.



IS MY REGISTRATION VALID TILL I COMPLETE THE EXAMS?

No. Unless you complete all examinations within the same calendar year in which you register with AAT, you need to renew your studentship annually until you complete all the examinations [Passed Finalist].

WHAT IS STUDENTSHIP RENEWAL?

Studentship renewal is an annual process by which a registered student maintains his/her studentship active until the completion of AAT examinations by making an annual payment for the next calendar year after registration. Renewal notices are posted to all the active students of a particular calendar year, at the end of the year and the students are required to renew before the 30th of December each year. If the renewal notice is not received by the beginning of December, students are required to contact AAT.

Please follow <https://aatsl.lk/index.php/en/student/student-renewal> for more information.

WHAT HAPPENS IF I DON'T RENEW?

Annual studentship renewal is required **irrespective of whether you apply for an exam in the particular year or not**, to remain as an active student. If you do not renew, you will not be eligible to apply for examination / exemptions, receive any correspondence / updates or be eligible for any offers announced by AAT.

If you fail to renew before the deadline, you will be subject to a penalty of 500/= as well. Therefore, you are encouraged to renew annually before the 30th December.

WHAT IS THE RENEWAL PROCEDURE?

Studentship renewal is a simple process where no application is required. It is only a matter of making the annual renewal fee at the end of each calendar year to the specified banks or online using the correct renewal reference number. If the renewal PAYMENT IS CORRECTLY MADE USING THE CORRECT PAYMENT REFERENCE NUMBER (44 code followed by your 7 digit student number), studentship will get automatically updated within 3 days of the payment.

DO I NEED TO SEND THE STUDENT ID TO AAT AFTER MAKING THE RENEWAL PAYMENT?

No. Students are NOT REQUIRED to send their Student Identity Card to AAT for renewal imprint if they have the plastic student ID issued with the 7 digit student number. When you make the annual renewal payment, you will not get a new ID annually and the existing ID can be used for any examination or other AAT purpose without any issue given that you remain as an active student in our system. If a student has not renewed for many

years where the plastic ID with the 7 digit student registration number is not available, they only need to send the existing ID and get a new ID printed after making the renewal payment for all the years.

I HAVE LOST MY AAT STUDENT ID. HOW CAN I GET A NEW ONE?

If you have lost the student ID, you need to make a request to AAT in writing (email / registered post) while clearly mentioning the reason for the request and necessary details about the loss of the ID. A payment of Rs.100/= has to be made to obtain a duplicate ID.

WHOM SHOULD I CONTACT FOR FURTHER INFORMATION ON RENEWALS?

You can contact Swarna / Dilhara of the Student Registration Division of AAT Sri Lanka on 0112559 669 / 0772 559 669 or via swarna@aatsl.lk / dilhara@aatsl.lk for renewal inquiries.

MAINTAINING UP-TO-DATE INFORMATION IN OUR STUDENT DATABASE

I HAVE CHANGED MY PERSONAL DETAILS. SHOULD I UPDATE AAT AND IF SO HOW?

Students are requested to ensure that they **update the change of their details immediately once a change takes place** in order to get timely updates and correspondence through AAT and also to have correct details available in the materials issued by AAT. **Change of address, mobile number and the email address** should be notified in writing (letter or via email to sulari@aatsl.lk) to receive correspondence timely and properly. If a change of the name or NIC is present that should be communicated in writing with supporting documents to prove the change/s. Student ID should also be returned along with the change request if the change has an impact on the details that appear on the student ID.

2021 වසරේදී ලියාපදිංචි වූ නමුදු 2021 ජූලි (ඔක්තෝම්බර් මස පැවැත්වූ) විභාගය සඳහා අයදුම් නොකළ සිසුන් සඳහා වන

විශේෂ නිවේදනය

සාර්ථක හා ලොව පිළිගත් වෘත්තීය ගණකාධිකරණ සුදුසුකමක් ලබා ගැනීම සඳහා AAT ශ්‍රී ලංකා ආයතනය සමඟ ලියාපදිංචි වීම පිළිබඳව අපගේ සුඛ පැතුම් ප්‍රකාශ කර සිටිමු.

ඔබගේ පළමු වෘත්තීය ගිණුම්කරණ විභාගයට මුහුණදීම සඳහා ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී සිටිය ද, 2021 ඔක්තෝම්බර් මාසයේදී පවත්වන ලද වම විභාගයට ඔබට අයදුම් කිරීමට නොහැකි වූයේ යම් නොවැළැක්විය හැකි හේතූන් නිසා බව අප වටහාගෙන සිටිමු.

කණගාටු නොවන්න..! ඔබේ AAT සුදුසුකම ලබා ගැනීමට සහ ලොව පිළිගත් ගණකාධිකාරීවරයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑකර ගැනීමට තවත් අනෙකුත් අවස්ථාවක් උදාවී තිබේ. දිවයිනපුරා ව්‍යාප්තව ඇති අනුමත අධ්‍යාපන ආයතන (AEC) වෙතින් අධ්‍යයන කටයුතු සඳහා සහාය ලබා ගනිමින් ඔබට කැමති භාෂාවකින් [සිංහල / දුමිල / ඉංග්‍රීසි] AAT විභාගය සම්පූර්ණ කළ හැකි බවද, මෙහිලා සිහිපත් කිරීමට කැමැත්තෙහි.

කරුණාකර දැනට පවතින වසංගත උවදුර යටතේ ඔබට ලැබී ඇති කාලය උපරිම ලෙස යොදාගනිමින් ඔබගේ අධ්‍යයන කටයුතුවල නියැලෙමින් මිළඟට පැවැත්වෙන AAT විභාගය සඳහා සූදානම් වන්න. මේ සඳහා මනා ව්‍යුහගත නිර්මාණයක් වන AAT ස්ව අධ්‍යයන පොත් කට්ටලය ඔබට මහඟු පිටුවහලක් වනු ඇත.

AAT පළමු හා දෙවන මට්ටම් වකවර සම්පූර්ණ කළ හැකි අතර එය ඔබේ AAT සුදුසුකම වෙත වේගයෙන් ළඟාවීමේ හැකියාව සලසයි.

ඔබ පාසල් සිසුවකු නම් සහ බොහෝ සිසුන් මෙන් ඔබගේ උසස් පෙළ විභාගයට පෙර ඔබේ වෘත්තීය සුදුසුකම කරා ළඟා වීමට දැඩි අධිෂ්ඨානයක් ඇත්නම්, ඉතා ලාබාල අවදියේදීම විවැනි විශිෂ්ටත්වයක් අත්කර නොගන්නා සිසුන් අතර ඔබට අති දක්ෂයෙකු ලෙස ආධිමිඳර වීමට හැකියාව හිමිවනු ඇත.

AAT, සෑමවිටම උසස් පෙළ අධ්‍යයන කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබාදෙන අතර, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩි ඉඩක්ද ලබාදෙමින් සෑම විසරකම දුනස් ගණනක් AAT සිසුන්ට උසස් පෙළ වාණිජ ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රතිඵල කරා ළඟාවීමට අත්වැරලක් වී ඇත.

ඔබ උසස් පෙළ සමඟ AAT අඩණ්ඩුව හැදෑරීමෙන් ඔබ පාසලෙන් සමුගන්නා විට, ඔබට A/L පමණක් නොව වෘත්තීය සුදුසුකමක්ද සහිතව ද්විත්ව සුදුසුකම් ලාභියෙකු බවට පත්වීමට හැකියාව ලැබෙනු ඇත. වම අවස්ථාව මඟහර නොගන්න..!

AAT අඩණ්ඩුව හැදෑරීම ඔබගේ හොඳම විකල්පය වන්නේ ඇයි?

■ **මාස කිහිපයක් ඇතුළත සම්පූර්ණ වෘත්තීය සුදුසුකමක් ලබාගැනීමේ හැකියාව** - ඔබ මිළඟට 2022 මාර්තු මාසයේදී පැවැත්වෙන AAT විභාගයේදී අදියර I හා අදියර II සම්පූර්ණ කළහොත් 2022 ජූලි විභාගයේදී AAT සම්පූර්ණ කළ තැනැත්තෙකු (Passed Finalist) බවට පත්වීමට ඔබට අවස්ථාව සැලසෙනු ඇත.

වෙනත් කිසිදු වෘත්තීය සුදුසුකමක් හරහා මෙතරම් කෙටිකාලයක් තුළ තරුණ වෘත්තීයයෙකු ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ඔබට නොලැබෙනු ඇත.

■ **අදියර I හි බොහෝ විෂයන් සඳහා නිදහස් වීම් හිමිවීම** - ඔබ දැනටමත් වාණිජ විෂය ධාරවෙන් උසස් පෙළ විභාගය සම්පූර්ණ කර ඇතිනම්, ඔබට AAT විභාග වලින් නිදහස්වීම් ලබාගත හැකි අතර AAT ප්‍රථම අදියරයෙහි විෂයයන් වකක් හෝ කීපයක් පමණක් කිරීමට ඉඩ සැලසේ.

■ **උසස් අධ්‍යාපන සුදුසුකම් සඳහා මග සැලසීම** - අවාසනාවකට මෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව සැලසෙන්නේ ඉතා සීමිත සිසුන් පිරිසකට පමණි. පිළිගත් සුදුසුකමක් ලෙස AAT හරහා දේශීය හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීමේ ප්‍රවේශ මාර්ගයක් විවර වේ. ඔබේ උපාධි සිහිනය AAT සමඟ යථාර්ථයක් බවට පත්වනු ඇත.

■ **ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය අවස්ථා** - වෘත්තීය සුදුසුකම්ලත් පුද්ගලයින් සඳහා වෙළෙඳපොළේ බොහෝ අවස්ථා ඇති අතර ඔබේ ගිණුම්කරණ වෘත්තියෙහි ආරම්භක අවස්ථාවේ දී AAT සුදුසුකම සඳහා ඉහළම පිළිගැනීමක් හිමිවේ. උසස් පෙළ සුදුසුකම් පමණක් ඇති සාමාන්‍ය සිසුන් අතර ඔබ කැපී පෙනෙන අතර සේවා යෝජකයන් විසින් ඔබට වැඩි ප්‍රමුඛතාවයක්ද ලබාදෙනු ඇත.

■ **ශ්‍රී ලංකාවේ ලාබාලතම වෘත්තීය සාමාජිකයෙකු වීමට වරම් ලැබීම** - AAT අවසන් විභාගය සමතෙකු (PF) බවට පත්වී, වසරක පුහුණු අවශ්‍යතා සපුරාලීමෙන් පසුව ඔබට AAT සාමාජිකත්වය (MAAT) සඳහා ඉල්ලුම් කළ හැකිය. සාමාජිකත්ව සහතිකය කොළඹ BMICH හි පැවැත්වෙන වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී පිරිනැමෙනු ඇත. මෙය ඔබේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන බව හිසැකකි.

ඔබේ AAT සුදුසුකම ලබාගැනීමේ ක්‍රියාවලියේදී ඔබට මඟපෙන්වීමක් අවශ්‍ය නම් අප ඔබට සහය වීමට සූදානම්;

- ශිෂ්‍යභාවය අඩණ්ඩුව පවත්වාගැනීම**
ශිෂ්‍ය ලියාපදිංචි අංශය
0112 559 669 (දිගුව : 325)
විද්‍යුත් තැපෑල - registration@aatsl.lk
- විභාග කටයුතු**
විභාග අංශය -
0112 559 669 (දිගුව : 502)
විද්‍යුත් තැපෑල - exams@aatsl.lk
- අනුමත අධ්‍යාපන ආයතන**
අධ්‍යාපන හා පුහුණු අංශය -
0112 559 669 (දිගුව : 213)
විද්‍යුත් තැපෑල - education@aatsl.lk

සේවා ලබාගැනීම සඳහා ඔබට ඇති ළඟම AAT ශාඛා කාර්යාලය ද ඇමතිමට හැකිය.

අනුරාධපුර	-	025 7 559 669
අම්පාර	-	063 7 559 669
කුරුණෑගල	-	037 7 559 669
මාතර	-	041 7 559 669
මහනුවර	-	081 7 559 669
යාපනය	-	021 7 559 669
රත්නපුර	-	045 7 559 669

වෘත්තීය හා අධ්‍යාපනික සාර්ථකත්වය වෙත වන ඔබේ මමන අඩණ්ඩුව පවත්වාගෙන යාමට සහ AAT සුදුසුකම්ලාභී සුවිශේෂී වෘත්තීයයෙකු ලෙස අන් අය අතර කැපී පෙනීමට අපි ඔබට ඇරයුම් කරන්නෙමු. !

SPECIAL NOTICE

TO STUDENTS REGISTERED IN 2021 BUT NOT APPLIED
FOR JULY 2021 EXAMINATION [HELD IN OCTOBER 2021]

Congratulations on registering with AAT Sri Lanka to step in to achieve a successful and world recognized professional accountancy qualification. We understand that though registered as a student to face your first professional accounting exam, you were unable to apply for the same held in October 2021 may be due to some unavoidable reasons.

Don't worry! You still have a great opportunity to **continue your AAT qualification and realize your dream of becoming a world recognized accountant** soon! We wish to remind that you can complete AAT in your preferred language [Sinhala / Tamil / English] while having the study support from the Accredited Education Centers (AECs) spread island wide.

Please continue with your AAT studies by taking the best use of the time you have now especially under the prevailing pandemic and get ready for the next AAT examination. Well-structured **AAT self-study text kit** can supplement your knowledge. **AAT first and second levels can be completed together** which is really beneficial in fast tracking your qualification. Additionally, if you are a school student and have a strong determination on reaching your professional qualification even before your A/Ls as many students do, you could be proud among those students who do not achieve such excellence at a very young age.

AAT has always being a great support for A/L studies and helped thousands of AAT students to come to the top ranks in the A/L commerce stream every year while **securing great chance of university entrance**. With your continuation of AAT along with A/Ls, by the time you leave the school, you not only have a star studded A/L performance but also a highly recognized professional qualification making you **dual qualified. Do not miss that chance!**

WHY CONTINUING AAT IS THE BEST OPTION FOR YOU?

- **A full qualification** is only a **few months** away – If you complete Level I & Level II of AAT in the next AAT Exam (scheduled in March 2022), you will be eligible to complete AAT in July 2022 & **become a Passed Finalist (PF)**. YOU WILL NOT AVAIL OF THIS GREAT ACHIEVEMENT as a young professional in such a shorter period of time with any other professional qualification.
- **Exemptions** from many papers in Level I – If you have already completed A/Ls in Commerce Stream, you can claim exemptions from AAT examinations helping you to sit only one or few subjects in the first level of AAT. With this benefit, you can fast track your qualification.
- Avenues for **higher academic qualifications** – Unfortunately, only a very limited number of students are privileged to enter state universities. As a reputed qualification, AAT is considered as an entry route in **enrolling for local and international universities**. Your dream of a degree becomes a reality with AAT.
- Highly demanded **career opportunities** - There are many opportunities for professionally qualified people in the market and **AAT ranks the top when** it comes to the start of your accounting career. You will be highlighted among those of ordinary students possessing only A/L qualification and therefore you will be given more prominence by the employers.
- Privilege to be a **youngest Professional Member in Sri Lanka** – Once you become a Passed Finalist and after meeting training requirement, you can apply for AAT Membership (MAAT). The Membership Certificate will be awarded at the **Annual Convocation** which will be held at the BMICH, Colombo. This will no doubt be a great milestone in your life.

IF YOU REQUIRE GUIDANCE IN CONTINUING YOUR QUALIFICATION, WE ARE EAGERLY WAITING TO ASSIST YOU,

STUDENTSHIP CONTINUATION

Student Registration Division
0112 559 669 [Ext : 325]
E-mail - registration@aatsl.lk

EXAMINATIONS

Examination Division
0112 559 669 [Ext : 502]
E-mail - exams@aatsl.lk

TUITION [AECs] PROVIDERS

Education and Training Division
0112 559 669 [Ext : 213]
E-mail - education@aatsl.lk

YOU MAY ALSO CONTACT THE
NEAREST **AAT BRANCH OFFICE** TO
OBTAIN SERVICES,

Ampara	- 063 7 559 669
Anuradhapura	- 025 7 559 669
Jaffna	- 021 7 559 669
Kandy	- 081 7 559 669
Kurunegala	- 037 7 559 669
Matara	- 041 7 559 669
Ratnapura	- 045 7 559 669

**INVITING YOU TO CONTINUE YOUR
JOURNEY OF PROFESSIONAL AND
EDUCATIONAL SUCCESS AND BE THAT
SPECIAL PERSON AMONG OTHERS
WITH AAT QUALIFICATION!**

ස්ව-අධ්‍යයන පොත් පෙළ භාවිත කිරීමේ ප්‍රයෝජන

AAT Sri Lanka ආයතනයේ 2020-25 නව විෂය නිර්දේශය සඳහා විධිමත් පුළුල් දැනුමක් ලබාගැනීම සඳහා විද්වත් මණ්ඩලයක් මගින් භාෂා ත්‍රිත්වයෙන්ම (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි) ස්ව-අධ්‍යයන පොත් පෙළ සම්පාදනය කර ඇත.

මෙම ස්ව-අධ්‍යයන පොත් පෙළ භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි

- සම්පූර්ණ විෂය නිර්දේශය ස්ව-අධ්‍යයන මාර්ගයෙන් අධ්‍යයනය කිරීමට හැකිවීම.
- ඔබ අනුමත අධ්‍යාපන ආයතනයක දේශන සඳහා සහභාගී වන්නේ නම් එක් විෂය කොටසක් සඳහා පෙර සුදානම් වීමට හැකිවීම.
- විභාග සඳහා ප්‍රශ්න පත්‍ර සැකසීමේදී මෙම ස්ව-අධ්‍යයන පොත් පෙළ, මාර්ගෝපදේශනයක් ලෙස භාවිත කරනු ලබන නිසා විභාග සඳහා සාර්ථකව මුහුණදිය හැකිවීම.
- ස්ව-අධ්‍යයන පොත් පෙළේ ආදර්ශ ප්‍රශ්න සඳහා උත්තර සැපයීම තුළින් විභාග සඳහා පෙර පුහුණුවක් ලැබීම.

- විභාග සඳහා පමණක් නොව, රජයේ සහ අනෙකුත් තරඟ විභාග, අතිරේක පරීක්ෂණයන්හිදී සඳහා අත්වැල සපයන අතිරේක කියවීම් ලෙස දැනටමත් AAT ස්ව-අධ්‍යයන පොත් පෙළ සිසුන් අතර ප්‍රකට වී තිබීම.

- සුදුසුකම් සපුරාලීමෙන් පසුව වුවද රැකියා ජීවිතයේදී පැන නැගෙන ප්‍රායෝගික ගැටළු නිරාකරණය සඳහා අත්පොත් ලෙස මෙම පොත් පෙළ භාවිත කළ හැකිවීම.

ADVANTAGES OF USING SELF-STUDY TEXTS

Self-study texts based on the syllabus of AAT Sri Lanka have been prepared by a competent panel in all the three languages (Sinhala, Tamil and English) in order to communicate formal full knowledge on the subjects.

ADVANTAGES YOU RECEIVE USING THESE TEXTS.

- Possibility to study the whole syllabus through self-study.
- In case you follow courses in an Accredited Education Centre, ability to prepare on subjects prior to attending lectures.

- Since these study texts would be used as guidance in the preparation of AAT question papers, ability to face the examination successfully.
- Ability to gain prior practice through answering model questions in the Study Texts.
- Study texts being popular among AAT students as guidelines to prepare for government and other competitive examinations apart from AAT exams.
- Ability to use these study texts to solve practical issues arising in working life even after completing AAT examinations.



විෂයය Subject	සංකේත අංකය Subject Code	මිල (රු.) Price (Rs.)
මූල්‍ය ගිණුම්කරණය Financial Accounting	101 (FAC)	600
ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යාතය Business Mathematics and Statistics	102 (BMS)	750
ආර්ථික විද්‍යාව Economics	103 (ECN)	550
ව්‍යාපාරික පරිසරය Business Environment	104 (BEN) 104 (BEN)	750 750
අදියර-I පොත් කට්ටලය සඳහා මුළු ගාස්තුව/ Total		2,650

විෂයය Subject	සංකේත අංකය Subject Code	මිල (රු.) Price (Rs.)
උසස් මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැයකරණය Advanced Financial Accounting & Costing	201 (AFC)	850
ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති Information Systems in Digital Environment	202 (ISD)	650
ව්‍යාපාර නීතිය Business Law	203 (BLA)	650
ව්‍යාපාර කළමනාකරණය Business Management	204 (BMA)	700
අදියර-II පොත් කට්ටලය සඳහා මුළු ගාස්තුව/ Total		2,850

විෂයය Subject	සංකේත අංකය Subject Code	මිල (රු.) Price (Rs.)
මූල්‍ය වාර්තාකරණය Financial Reporting	301 (FAR)	900
කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය Management Accounting & Finance	302 (MAF)	750
මූල්‍ය පාලනයන් සහ විගණනය Financial Controls & Audit	303 (FCA)	700
සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණය Corporate & Personal Taxation	304 (CPT)	750
අදියර-III පොත් කට්ටලය සඳහා මුළු ගාස්තුව/ Total		3,100

Skill/ Talent Capstone	Subject Code	Price (Rs.)
Business Communication	310 (BC)	400

මෙම ස්ව-අධ්‍යයන පොත් පෙළ AAT Sri Lanka ප්‍රධාන කාර්යාලයෙන් සහ පහත සඳහන් ශාඛා වලින් ද මිලදී ගත හැකිය.

THESE SELF-STUDY TEXTS COULD BE PURCHASED FROM THE AAT HEAD OFFICE AND FROM THE FOLLOWING BRANCHES.

AAT Sri Lanka Head Office:
AAT Centre, No. 540, Ven. Muruththettuwa Ananda Nahimi Mw, Narahenpita, Colombo 05.
Tel : 011 2 559 669 | Fax : 011 2 559 299

- AAT Sri Lanka Branches**
- Ampara - 063 7 559 669
 - Anuradhapura - 025 7 559 669
 - Jaffna - 021 7 559 669
 - Kandy - 081 7 559 669
 - Kurunegala - 037 7 559 669
 - Matara - 041 7 559 669
 - Ratnapura - 045 7 559 669



aat
SRI LANKA

**2022 January
Examination**
[To be held in March 2022]

Level I & BC Subject

**26th & 27th
March 2022**

Level II & Level III

**19th & 20th
March 2022**

Examination
Level

Level I

Level II

Level III

Talent Subject (BC)

Fee per Subject

1,500

2,000

2,200

2,000

Closing Date of Examination Applications

24th January 2022

Late Applications will be accepted,
on payment of a late fee

07th February 2022

Association of Accounting Technicians of Sri Lanka



**GET A FREE
STUDY TEXT**

**PURCHASE FROM
ANY AAT BRANCH /
HEAD OFFICE**

**Purchase All Study Texts At Once
in Level 1 and get
one book absolutely free**

 076 0 559 669  0112 559 669



aat
SRI LANKA

AAT SRI LANKA LAUNCHES E-STUDY TEXTS FOR ONLINE PURCHASE



**A VALUABLE
ADVICE FROM
THE
1ST E-STUDY
TEXTS
PURCHASER**

We should change our selves and adapt to new challenges. I think, the world is adapting to the current pandemic situation. We should also support these changes. The education sector also changes with this situation and learning and studying methods have become an online trend.

AAT online study texts is one of the new adapting methods to the current situation. It is most useful for both students as well as lecturers. As a lecturer of AAT, I purchased these online study text also. Therefore, it is convenient for me to deal with online lecturing.

I think, this is the best chance for students to get more benefits from new technologies. Students can use this study texts as an alternative to the hard copy of the study texts and it is easier to use. The e-study texts can be stored in one device and possible to access at any times. I also encouraged students to purchase e-study texts through the online system and use them to success in your AAT exams.

M.M. Amila Sampath,
AAT Passed Finalist & Prize Winner,
CA Sri Lanka Finalist,
BSc. Mgt USJP (UG),
Visiting Lecturer

**AAT ශ්‍රී ලංකා ආයතනය
ස්ව-අධ්‍යයන
පාඨමාලා
පොත් පෙළ
මාර්ගගත
ක්‍රමයට
මිලදී ගැනීම
හඳුන්වා දෙයි**

අපි වෙනස් විය යුතු අතර නව අභියෝගයන්ට ද අනුගත විය යුතුය. මම හිතන්නේ ලෝකය වර්තමාන වසංගත තත්ත්වයට අනුවර්තනය වෙමින් සිටිනවා. අපි ද මෙම වෙනස්කම්වලට සහයෝගය දැක්විය යුතුයි. මෙම තත්ත්වයන් සමග අධ්‍යාපන ක්ෂේත්‍රයද වෙනස් වන අතර ඉගැන්වීම් හා ඉගෙනීම් මාර්ගගත ක්‍රම ඔස්සේ සිදු කිරීම ප්‍රවණතාවයක් වී තිබෙනවා.

AAT මාර්ගගත අධ්‍යාපන පොත් කට්ටල ක්‍රමය වර්තමාන තත්ත්වයන්ට අනුවර්තනය වීමේ නව ක්‍රමයකි. එය ශිෂ්‍යයින්ට මෙන්ම දේශකවරුන්ට ද වඩාත් ප්‍රයෝජනවත් දෙයකි. AAT පාඨමාලාවේ දේශකවරයෙකු ලෙස මම ද මෙම මාර්ගගත පොත් කට්ටලය මිලදී ගත්තෙමි. එම නිසාම මාර්ගගත දේශන සමග කටයුතු කිරීම මට ඉතා පහසුය. මම හිතන්නේ නව තාක්ෂණයෙන් වැඩි ප්‍රතිලාභ ලබාගැනීමට සිසුන්ට ඇති හොඳම අවස්ථාව මෙයයි. අධ්‍යයන පොත් කට්ටලයේ

මුද්‍රිත පිටපත සඳහා වන විකල්පයක් වශයෙන් සිසුන්ට මෙම මාර්ගගත පොත් පෙළ භාවිතා කිරීමටත් වඩා පහසුය. එමෙන්ම සිසුන්ට මෙම පොත් කට්ටලය තමාගේ එක් පරිගණකයක ගබඩා කළහැකි වෙනවා මෙන්ම ඕනෑම වේලාවකදී ඕනෑම ස්ථානයකදී පරිශීලනය කිරීමේ හැකියාවද පවතී. එහෙයින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ AAT විද්‍යුත් පොත්පෙළ මිලදී ගැනීමට මම ශිෂ්‍යයින් දිරිමත් කර සිටින අතර AAT විභාග හොඳින් සමත් වීමට ස්ව-අධ්‍යයන පොත් පෙළ පරිහරණය කරන ලෙස ඉල්ලා සිටිනවා.

එම්. එම්. අමිල සමිපත්
AAT අවසන් විභාගය සමත් සහ ත්‍යාගලාභී,
CA අවසන් විභාගය සමත්
BSc. Mgt USJP (UG),
Visiting Lecturer - AAT දේශක

FAQS

නිතර අසන ප්‍රශ්න

FREQUENTLY ASKED QUESTIONS

Q1. 2020-2025 විෂය නිර්දේශය බලාත්මක වූයේ කවදා සිටද?

2020-2025 විෂය නිර්දේශය 2020 ජූලි විභාගයේ සිට ක්‍රියාත්මක වේ.

Q2. පවත්නා AAT විෂය මාලාව යටතේ ඇති මට්ටම් මොනවාද?

- ▶ අදියර I
- ▶ අදියර II
- ▶ අදියර III

Q3. AAT විභාගය සම්පූර්ණ කිරීම සඳහා විෂයයන් කීයක් සමත් විය යුතුද?

සෑම මට්ටමක්ම විෂය 4 කින් (තාක්ෂණික විෂයයන් 12 කින්) සමත්වීම වේ. ඊට අමතරව ව්‍යාපාර සන්නිවේදනය (Business Communication) (Talent Subject) යනුවෙන් නිපුණතා විෂයයක් ඇත.

Q4. (2020-2025) විෂය මාලාව යටතේ විභාග ප්‍රශ්න පත්‍රවල ව්‍යුහය කුමක්ද?

- අදියර I - විෂයයන් 04 - පැය 3 ප්‍රශ්න පත්‍ර
- අදියර II - විෂයයන් 04 - පැය 3 ප්‍රශ්න පත්‍ර
- අදියර III - විෂයයන් 04 - පැය 3 ප්‍රශ්න පත්‍ර
- නිපුණතා (Talent) විෂය - පැය 3 ප්‍රශ්න පත්‍රය

සවහත : අදියර I හි ප්‍රශ්න පත්‍ර සහ BC ප්‍රශ්න පත්‍රයට හැර අනෙකුත් සෑම ප්‍රශ්න පත්‍රයකටම විනාඩි 15 ක අමතර කියවීමේ කාලයක් ලබාදේ.

Q5. එක් එක් අදියර සමත්වීමේ ලකුණ කුමක්ද?

එක් අදියරක් සමත් වීමට හම් අපේක්ෂකයෙකු එක් එක් විෂය සඳහා අවම වශයෙන් ලකුණු 50 ක් ලබාගත යුතුය.

Q6. ඕනෑම මාධ්‍යයකින් (සිංහල/ ඉංග්‍රීසි/ දෙමළ) AAT විභාග සඳහා ඉල්ලුම් කළ හැකිද?

ඔව්. ඔබට ඕනෑම මාධ්‍යයකින් විභාග සඳහා ඉල්ලුම් කළ හැකිය. කෙසේවෙතත්, එක් අදියරක් මුළුමනින්ම එක් මාධ්‍යයකින් සම්පූර්ණ කිරීමට වගබලා ගත යුතුය.

Q7. ඔබ විභාග පවත්වන්නේ කවදාද?

වසරකට දෙවරක්. ජනවාරි සහ ජූලි (සාමාන්‍යයෙන් 3 වන සහ 4 වන සති අන්තවල)

කෙසේ වෙතත් කොවිඩ් 19 හිසා 2022 ජනවාරි විභාගය 2022 මාර්තු 19, 20 සහ 26, 27 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර ඇත.

Q8. ඔබ විභාග අයදුම්පත් නිකුත් කරන්නේ කවදාද?

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් 2022 ජනවාරි විභාගය 2022 මාර්තු පැවැත්වීමට නියමිතය. මේ සඳහා 2021 දෙසැම්බර් 22 සිට 2022 ජනවාරි 24 දක්වා අයදුම් කළ හැකිය. සාමාන්‍ය තත්ත්වය යටතේ ජූලි විභාගය සඳහා අප්‍රේල් මසද ජනවාරි විභාගය සඳහා ඔක්තෝම්බර් මසද අයදුම්පත් නිකුත් කෙරේ.

Q9. 2022 මාර්තු මස පැවැත්වෙන 2022 ජනවාරි විභාගය සඳහා අයදුම් කළහැකි අවසාන දිනය කවදාද?

2022 මාර්තු විභාගය සඳහා අවසන් දිනය 2022 ජනවාරි 24 වේ.

Q10. ඔබ ප්‍රමාද ගාස්තු සහිත විභාග අයදුම්පත් සඳහා අවසර දෙන්නේද?

ඔව්. විභාග අයදුම්පත් භාරගැනීම අවසන් වූ දින සිට දින 7 ක් ඇතුළත, සාමාන්‍ය ගාස්තුවෙන් 50% ක ප්‍රමාද විභාග ගාස්තුවක් සමඟ අයදුම් කළ හැක. (2022 මාර්තු විභාගය සඳහා 2022 ජනවාරි 07 දක්වා)

Q11. අපි විභාගයට අයදුම් කරන්නේ කෙසේද?

විභාගය සඳහා ඉල්ලුම් කිරීම සඳහා කොළ පැහැති අයදුම්පත්‍රයක් ඇත. ඔබ අයදුම්කරන වර්ෂය සඳහා ක්‍රියාකාරී ශිෂ්‍යයෙක් නම් ඔබට තැපැල් මගින් විභාග අයදුම්පතක් ලැබෙනු ඇත.

Q12. ඔබ විභාග අයදුම්පත් නිකුත් කරන බව අප දැනගන්නේ කෙසේද?

- ▶ පුවත්පත් දැන්වීම් ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යවලින් පළ කරනු ලැබේ.
- ▶ සෑම ක්‍රියාකාරී සිසුවෙකුටම කෙටි පණිවිඩයක් (SMS) යවනු ලැබේ.
- ▶ අනුමත අධ්‍යාපන ආයතන හරහා (AECs)

Q13. එක් එක් මට්ටමට අදාළ වන විභාග ගාස්තු මොනවාද?

මට්ටම	එක් විෂයක් (රු.)	විෂයයන් දෙකක් (රු.)	විෂයයන් තුනක් (රු.)	විෂයයන් හතරක් (රු.)
අදියර I	1,500/-	3,000/-	4,500/-	6,000/-
අදියර II	2,000/-	4,000/-	6,000/-	8,000/-
අදියර III	2,200/-	4,400/-	6,600/-	8,800/-
BC Subject	2,000/-			

▶ ඉහත ගාස්තු 2022 ජනවාරි විභාගය සඳහා අදාළ වේ. මෙය ඉදිරි විභාග සඳහා වෙනස් විය හැක.

Q14. මම විභාග සඳහා ගෙවීම් කරන්නේ කෙසේද?

විභාග අයදුම්පත සමඟ ගිණිවිත ගෙවීම් වවුචරයක් ද ඔබ වෙත ලැබෙනු ඇත. විභාග සඳහා ගෙවීම් කළ යුත්තේ එම වචන ලද ගෙවීම් වවුචරය භාවිතා කර

ලංකා බැංකු ශාඛාවලට පමණි. CDM යන්ත්‍ර භාවිතා කර ගෙවීම් නොකළ යුතුය.

Q15. ඕනෑම අදියරකදී විෂය අනුව අයදුම් කිරීමට අපට අවසර තිබේද?

ඔව්. අදියර I සහ අදියර II විෂය බැගින් අයදුම් කළ හැකිය. අයදුම් කරන විෂය / විෂයයන් ඔබට තීරණය කළ හැකිය. නමුත් අදියර III දී ඔබ විසින් අසාර්ථක / නොපැමිණි විෂයයන් සියල්ලම ඊළඟ විභාගයකදී ව්‍යවහාරයට අයදුම් කළ යුතුය. අදියර III දී ඔබට විලෝප විෂය බැගින් අයදුම් කිරීම කළ නොහැකි වේ.

Q16. මට, අදියර I සහ අදියර II සඳහා එකවර වාඩි විය හැකිද?

ඔව්. තවද, ඔබට මෙම අදියර දෙකෙන් ඕනෑම විෂය සංයෝජනයක් තෝරා ගත හැකිය.

Q17. අදියර I හෝ අදියර II හි කිසියම් විෂයකට මා නොපැමිණියහොත් හෝ අසමත්වුවහොත්, මවිසින් පෙනී සිටි විෂයය සමත් වීමට මට හැකිද?

ඔව්. ඔබට හැකිය. ඔබේ ප්‍රතිඵල අදාළ විෂයය අනුව ඔබට ලැබෙනු ඇත. මිළඟ උත්සාහයේදී ඔබ විසින් නොපැමිණි හෝ අසමත් වූ විෂයයන් සමත් වී අදියර I හෝ අදියර II සම්පූර්ණ කළ හැකිය. කෙසේ වෙතත්, නොපැමිණි / අසමත් වූ සියලුම විෂයයන් සඳහා එක් උත්සාහයකදී පෙනී සිටීම අනිවාර්ය නොවේ.

Q18. අදියර I සහ අදියර II සම්පූර්ණ නොකර මට අදියර III ට අයදුම් කළ හැකිද?

නොහැක. අදියර III විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලැබීම සඳහා ඔබ අදියර I සහ අදියර II සම්පූර්ණ කළ යුතුය.

Q19. මවිසින් අදියර III හි සියලුම විෂයයන් සඳහා එකවර අයදුම් කළ යුතුද?

ඔව්. ඔබ විසින් අදියර III සියලුම විෂයයන් සඳහා එකවර අයදුම් කළ යුතුය. විෂයයන් තෝරාගෙන අයදුම් කිරීම සඳහා ඉඩදෙනු නොලැබේ.

Q20. අදියර III හි විෂයයන්/විෂයයන් සඳහා නොපැමිණියහොත් හෝ අසමත් වුවහොත්, මවිසින් පෙනී සිටි ඉතිරි විෂයයන් සමත් වීමට හැකි වේද?

ඔව්, ඔබට හැකිය. ඔබේ ප්‍රතිඵලය අදාළ විෂයය අනුව ඔබ වෙත ලැබෙනු ඇත. මිළඟ උත්සාහයේදී ඔබ විසින් අවසන් වරට නොපැමිණි හෝ විෂයයන් සඳහා ඉල්ලුම් කර අදියර III සම්පූර්ණ කළ හැකිය.

Q21. මගේ විභාග මධ්‍යස්ථානය තෝරා ගන්නේ කෙසේද?

විශ ඔබට තීරණය කළ හැකිය. AAT විභාග මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටා ඇත. විභාග මධ්‍යස්ථාන සහිත නගර 14 ක් ඇත. (කොළඹ, නුවර, අම්පාර, යාපනය, මඩකලපුව, බදුල්ල, මාතර, ගාල්ල, කළුතර, රත්නපුර, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව සහ ගම්පහ) ඔබට ආසන්නතම නගරය තෝරාගත හැකිය.

Q22. අසනීප නිසා මම විභාගයට පෙනී සිටීමට අපොහොසත් වුවහොත් සහනයක් තිබේද?

ඔව්. සාමාන්‍ය විභාග ගාස්තුවෙන් 50% ක් ඊළඟ ආසන්නතම විභාගයට පමණක් මාරු කළ හැකිය. කෙසේ වෙතත්, 50% ක මෙම "බැරපත" ලබාගැනීම සඳහා පහත සඳහන් ලියකියවිලි විභාග අවසන් වූ දින සිට සති දෙකක් ඇතුළත AAT ආයතනයේ විභාග අංශයට ඉදිරිපත් කළ යුතුය.

- ▶ මුල් විභාග ප්‍රවේශ පත්‍රය
- ▶ ලිඛිත ඉල්ලීම
- ▶ වෛද්‍ය සහතිකය

Q23. බැරපත සඳහා ඉල්ලුම් කිරීමට නිශ්චිත කාල සීමාවක් තිබේද?

ඔව්. විභාගයේ අවසාන දින සිට සති 2 ක් (දින 14 ක්) ඇතුළත.

Q24. එවැනි බැරපත් (Credit Note) නිකුත් කිරීමේ පදනම හෝ ප්‍රතිපත්තිය කුමක්ද?

බැරපත් නිකුත් කරනු ලබන්නේ අසනීප හේතුවෙන් අයදුම් කළ සියලුම විෂයයන් සඳහා පෙනී සිටීමට අපොහොසත් වූ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය සහතික මත පදනම්ව පමණි. එනම් අයදුම් කළ අදියරක එක විෂයකට හෝ පෙනී සිටියහොත් ඔබ බැරපත් ලබාගැනීමට හුසුදුස්සෙකු බවට පත්වේ. නමුත් මෙය BC විෂය අදාළ නොවේ.

Q25. එළඹෙන විභාගය සඳහා අදියර III සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය (CPT) විෂයය සඳහා පරීක්ෂාවට ලක්කෙරෙන තක්සේරු වර්ෂ මොනවාද?

විභාගය	තක්සේරු වර්ෂය
මාර්තු 2022	2020/21
ජූලි 2022	2021/22

Q26. ව්‍යාපාර සන්නිවේදනය (BC) විෂයය සඳහා අයදුම් කරන්නේ කෙසේද?

අදියර I විභාගය සම්පූර්ණ කිරීමෙන් පසු ඔබට BC නිපුණතා විෂයය සඳහා අයදුම් කළ හැකිය.

Q27. මම BC විෂය සමත් නොවී, අදියර I සහ II විභාග සමත් වී ඇත්නම් අදියර III විභාගය සඳහා පෙනී සිටිය හැකිද?

ඔව්. ඔබට වෙනත් උත්සාහයකදී BC විෂය සඳහා ඉල්ලුම් කළ හැකිය. ඔබට අවශ්‍ය නම්, අදියර III සම්පූර්ණ කිරීමෙන් පසුවද BC සඳහා ඉල්ලුම් කළ හැකිය.

Q28. BC විෂයය සඳහා සමත් ලකුණු ප්‍රමාණය කුමක්ද?

BC විෂය සඳහා ලකුණු 50 ක් ලබා ගත යුතුය.

Q29. BC විෂයය සඳහා තක්සේරු කිරීමේ ක්‍රමය කුමක්ද?

විශ පැය 3 ක ලිඛිත ප්‍රශ්න පත්‍රයක් මගින් පරීක්ෂා කරනු ලැබේ. අදියර I විෂයන්ට මෙන් මෙම BC විෂයට ද අමතර කියවීමේ විභාගී 15 ක කාලය හිමි නොවේ.

Q30. මා විභාගයට නොපැමිණිවිට (Absent) විභාග ගාස්තු නැවත ලබාගැනීම හෝ වෙනත් කටයුත්තක් සඳහා මුදල් මාරු කිරීම හෝ කළ හැකිද?

නොහැකිය. අපි කිසිදු තත්ත්වයක් යටතේ විභාග ගාස්තු ආපසු ගෙවන්නේ නැත. නමුත් ඔබ විසින් ගෙවන ලද විභාග ගාස්තුව ඊළඟ ආසන්නතම විභාගයට පමණක් මාරු කළ හැකිය. ඔබගේ විභාග ගාස්තුව ඊළඟ ආසන්නතම විභාගයට මාරු කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබේ විභාග ප්‍රවේශ පත්‍රය (Admission Card) නිකුත් කිරීමට පෙර ඔබ විසින් ලිඛිත ඉල්ලීමක් කළ යුතුය.

Q31. AAT අවසන් අදියර සමත් වුවේක් (Passed Finalist) වන්නේ කෙසේද?

AAT අවසන් විභාගය සමතෙකු වීමට නම්, ශිෂ්‍යයෙකු අදියර 3 ම සම්පූර්ණ කළ යුතු අතර BC නිපුණතා විෂයය ද සම්පූර්ණ කළ යුතුය.

Q32. BC විෂය සමත් වීමෙන් තොරව මා හට AAT අවසන් අදියර සමත් වුවේක් (Passed Finalist) විය හැකිද?

නොහැක. AAT අවසන් විභාගය සමතෙකු වීමට නම්, ඔබ විසින් BC සමත්ව තිබිය යුතුය. නැතහොත් BC සඳහා නිදහස් කිරීමක් ලබාගත යුතුය.

Q33. වඩා හොඳ ලකුණු ලබාගැනීම සඳහා පෙර විභාග වලදී සමත් වූ හෝ නිදහස් කරන ලද විෂයයන් සඳහා නැවත අයදුම් කළ හැකිද?

නොහැක. ඔබට කිසිදු තත්ත්වයක් යටතේ වීසේ කළ නොහැක.

Q34. ඔබ විසින් විභාග ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නේ කෙසේද?

- ▶ විභාගය අවසන් වී දින 60 ක් ඇතුළත ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරේ.
- ▶ තනි තනි ප්‍රතිඵල ලේඛණ සාමාන්‍ය තැපෑලෙන් ඔබ වෙත එවනු ලැබේ.
- ▶ විභාග ප්‍රතිඵල AAT වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන අතර අවසන් විභාගය සමතුන්ගේ ප්‍රතිඵල AAT ආයතනයෙහි ඇති දැන්වීම් පුවරුවෙහිද ප්‍රදර්ශනය කෙරේ.

Q35. පිළිතුරුපත් නැවත පරීක්ෂා කිරීම සඳහා මට අයදුම් කළ හැකිද?

නොහැක. ඉතා සැලකිලිමත්ව පරීක්ෂා කර ප්‍රතිඵල නිකුත් කරනු ලබන අතර, ප්‍රතිපත්තියක් ලෙස නැවත පරීක්ෂාවන්ට ඉඩ නොදේ.

Q36. අධ්‍යාපනික ප්‍රතිඵල වාර්තාවක් (Academic Transcript) සඳහා ඉල්ලුම් කළ හැක්කේ කෙසේද?

පහත ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතුය.

- ▶ අධ්‍යාපනික ප්‍රතිඵල වාර්තාවක් සඳහා වන ඉල්ලුම්පත්‍රය AAT කාර්යාලයෙන් ලබාගත යුතුය. නැතහොත් එය පහත සබැඳියෙන් බාගත යුතුය.
- ▶ අධ්‍යාපනික ප්‍රතිඵල වාර්තාවක් සඳහා අයදුම්පත්‍රය.

▶ ඔබ විසින් රු. 2,000/- ක් AAT ශිෂ්‍ය සේවා මධ්‍යස්ථානයේ මුදල් අයකරම් වෙත ගෙවිය යුතුය.

▶ නිසිපරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ ගෙවීම් පත්‍රිකාව සමඟ ඔබේ සියලුම AAT විභාග ලේඛණයන්හි පිටපත් නිසි පිළිවෙළට ඉදිරිපත් කළ යුතුය.

ඉහත සියලු ලියකියවිලි නිසි ලෙස ඉදිරිපත් කිරීමෙන් ඔබට දින 7 කින් එම වාර්තාව ලබාගත හැකිය.

Q37. AAT අවසන් අදියර විභාගය සමත් වූ විට [PF] මා හට අනෙකුත් වෘත්තීය ආයතනවල පාඨමාලා සඳහා හිදුනස්වීම් ලබාගත හැකිද?

ඔව්. වැඩිදුර සඳහා "ඒ.ඒ.ටී. අවසන් විභාගය සම්බන්ධ ලැබෙන හිදුනස්වීම්" යන ලිපිය කියවන්න.

Q38. අවසන් විභාගය සමතෙකු විමෙන් අනතුරුවත් මා විසින් ලියාපදිංචිය අලුත් කළ යුතුද?

නැත. ලියාපදිංචිය අලුත් කළ යුතු වන්නේ ඔබ විසින් සියළුම විභාග සම්පූර්ණ කරන තෙක් පමණි.

FAQs

FREQUENTLY ASKED QUESTIONS

Q1. When was the new syllabus come into effect?

New syllabus was effective from the July 2020 examination.

Q2. What are the levels under the existing AAT curriculum?

Level I , Level II & Level III

Q3. How many subjects should be passed to become a Passed Finalist of AAT?

Each level consists of 4 subjects (12 Technical subjects). In addition, there is one more subject that is Business Communication (BC) as Talent Subject.

Q4. What is the time-frame structure of papers under the 2020 - 2025 curriculum?

Level I 04 subjects - 3 hour papers

Level II 04 subjects - 3 hour papers

Level III 04 subjects - 3 hour papers

1 Talent subject - 3 hour paper

Note: 15 minutes additional reading time is allowed for each technical paper at Level II and Level III.

Q5. What is the pass mark of each subject ?

A candidate should obtain a minimum of 50 marks to pass a subject.

Q6. Can I apply for AAT examinations in any medium (Sinhala / English / Tamil)?

Yes, you can apply for examinations in any medium. However, make sure to complete each level entirely in one medium.

Q7. When are you conducting Examinations?

Twice a year: January and July (normally 3rd and 4th weekends).

However, January 2022 examination is scheduled to be held in 19th, 20th, 26th and 27th March 2022 due to COVID 19.

Q8. When are you issuing Exam Applications?

Due to the Covid 19 pandemic, the January 2022 examination will be held in March 2022. Applications for this examination will be issued from 22nd December 2021 to 24th January 2022.

Generally, exam applications for the July examination are issued in April and applications for the January examination are issued in October.

Q9. Could I know the closing date for applying the January 2022 examination/Which is going to be held in March 2022?

Closing date for January 2022 exam will be on 24th January 2022. (tentative dates)

Q10. Do you allow exam applications with late fees?

Yes. Within 7 days after the closing date of the examination with a late exam fee of 50% of the normal fee. (For March 2022 examination - 07th February 2022)

Q11. How do we apply for the Examination?

There is a green coloured application form to be used for the examination. If you are an active student for the current year you will receive an examination application form by post.

Q12. How do we know that you are issuing exam applications?

- ▶ Newspaper advertisements are published in the English and Sinhala media.
- ▶ SMS is sent to each active student.
- ▶ Through Accredited Education Centres (AECs)

What are the exam fees applicable for each level?

Level	One Subject (LKR)	Two Subjects (LKR)	Three Subjects (LKR)	Four Subjects (LKR)
Level I	1,500/-	3,000/-	4,500/-	6,000/-
Level II	2,000/-	4,000/-	6,000/-	8,000/-
Level III	2,200/-	4,400/-	6,600/-	8,800/-
BC	2,000/-			

Prevailing rates for January 2022 examination. This might be changed for future examinations

Q14. How do I make Exam payments?

We send a specific payment voucher along with the exam application. Exam payment should be made to Bank of Ceylon branches only using the payment voucher sent.

Q15. Do we allow to apply subject-wise in any level?

Yes. Level I and Level II can be applied subject-wise. Applied subjects are decided by you. But in Level III, you should apply all failed/absent subject/s together in subsequent attempts. No choice is available to you at the Level III.

Q16. Can I sit for the Level I and Level II together?

Yes, you can choose any combination of subjects from these 2 levels.

Q17. If I got absent or failed in any subject/s in Level I or Level II, will I be able to pass the subjects I sat for?

Yes. You will be able to pass. You will get your results subject-wise. In the next attempt you can pass the subjects for which you were absent for or failed and complete the Level I or Level II level. However, it is not compulsory to sit for all absent / failed subjects at one attempt.

Q18. Can I sit for Level III without completing Level I and Level II?

No. You need to complete Level I and Level II, to be eligible to sit for Level III examination.

Q19. Should I apply for all the subjects at Level III?

Yes, you should apply for all the subjects at Level III. No choice is available to apply for selected subject/s.

Q20. If I got absent or failed in any subject/s at Level III, will I be able to pass the balance subjects I sat for?

Yes. You will be able to pass. You will get your results subject-wise. In the next attempt you can apply for the subjects for which you were absent last time and complete the Level III.

Q21. How can I choose my examination centre?

It is decided by you. AAT examination centres are located island-wide. There are 14 cities with Examination centres. (Colombo, Kandy, Ampara, Jaffna, Batticaloa, Badulla, Matara, Galle, Kalutara, Ratnapura, Kurunegala, Anuradhapura, Polonnaruwa and Gampaha) Your nearest city can be selected.

Q22. If I fail to sit for the examination due to sickness, is there any relief available?

Yes. 50% of the normal exam fees could be transferred to the next immediate examination only. However, the following documents should be forwarded to AAT examination division within two weeks from the date of examination to obtain the "Credit Note" of 50%:

- ▶ Original Admission Card
- ▶ Written request
- ▶ Medical Certificate

Q23. Is there any particular period to apply for the Credit Note?

Yes. Within 2 weeks (14 days) of the last date of the examination.

Q24. What is the basis or policy for issuing such Credit Notes?

Credit Notes are issued only for the Medical Certificates produced by students who failed to sit for all the applied subjects due to sickness.

Q25. What would be the Years of Assessment to be tested for Corporate & Personal Taxation (CPT) subject of the Level III for the forthcoming examination?

Examination	Year of Assessment
March 2022	2020 / 2021
July 2022	2021 / 2022

Q26. How to apply for Business Communication (BC) subject?

After completing Level I examination, you can apply for BC subject either at Level II or Level III.

Q27. If I have completed Level I and II without BC paper, will I be able to apply for Level III without BC?

Yes. You can apply BC subject with Level III or you can apply for BC after completing Level III.

Q28. What is the Pass Mark for BC subjects?

Student should get 50 marks for BC subject.

Q29. What is the method of assessment for BC subjects?

Those will be tested through 3 hour written paper. 15 minutes additional reading time is not given for BC subject.

Q30. Will I be able to obtain refund or transfer my exam fees for another purpose when I was absent for the examination?

No. We do not refund exam fees under any circumstances. If you want to transfer your exam fees to the next immediate examination you should make a written request before finalizing your **Admission Form**.

Individual result sheets will be posted via normal post.

Results will be published in the AAT website and Passed Finalists' results will be displayed at AAT Notice board as well.

Q35. Can I apply for the re-correction of my answer script?

No. We publish results after very careful scrutiny. No re-correction is permitted as a policy.

Q36. How can I apply for an Academic Transcript?

The following procedure should be followed:

- ▶ You have to obtain the application for an academic transcript from the AAT Office or download from the following link:

Application for a Transcript

- ▶ You need to pay Rs. 2,000/= at the cashier at AAT Student Service Centre.

- ▶ Along with the duly completed application form and the payment slip, you have to submit copies of all your AAT results sheets in proper order.

- ▶ On submission of all the above documents properly you will be able to get the transcript within 7 working days.

Q37. After becoming a Passed Finalist, am I eligible for exemptions from other Professional Institutes?

Yes. For more details refer to Exemptions available for AAT Sri Lanka qualification.

Q38. Do I need to renew studentship after becoming a passed finalist?

No. You need to renew only until you complete all the examinations.



අඩු කාර්යසාධනයක් සහිත ක්ෂේත්‍ර

(2021 ජනවාරි විභාගය)

මෙම ලිපියේ මූලික පරමාර්ථය වනුයේ, අනාගතයේදී AAT විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ගේ කාර්යසාධනය වැඩි දියුණු කිරීමයි. පෙර විභාගයේදී හඳුනාගෙන ඇති අඩු කාර්යසාධන ක්ෂේත්‍ර සහ එම විෂයන්හි විභාග පරීක්ෂකයන්ගේ අදහස් පදනම් කරගෙන මෙම ලිපිය සකස් කර ඇත. තවද කුසලතා ආධාරක විෂයය සහ සමස්තයක් වශයෙන් විභාගය සඳහා සූදානම් වීමේදී අත්‍යවශ්‍ය වන පොදු උපදෙස් මාලාවක් පැහැදිලි කර ඇත.

පළමු අදියර

102 ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යාතය (BMS)

පළමු අදියරේ අඩු කාර්යසාධනයක් සහිත විෂය ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යාතය ලෙස හඳුනාගෙන ඇත. මෙම විෂයෙහි, පහත දැක්වෙන ක්ෂේත්‍ර අඩු කාර්යසාධනයක් සහිත ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇති අතර ඉදිරි AAT විභාග සඳහා සූදානම් වීමේදී පහත සඳහන්

ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත.

→ ව්‍යාපාර සඳහා මූල්‍ය ගණිතය

- වැල් පොළී අනුපාතය
- වට්ටම් (වර්තමාන වටිනාකම ඇතුළුව එකවර, වාර්ෂිකව හා අඩුණ්ඩ ප්‍රවාහයන් ගෙවීම්)
- ව්‍යාපෘති ඇගයීම (සරල සම්ප්‍රදායික මුදල් ප්‍රවාහයන් සහිතව ව්‍යාපෘති සඳහා ශුද්ධ වර්තමාන අගය ඇතුළත්ව)

→ ව්‍යාපාර සඳහා මූල්‍ය ක්‍රියාකාරීත්ව මිනුම්

- ආදායම්, පිරිවැය, ලාභය හා ඉල්ලුම් ශ්‍රිත
- අවකලනය

→ ප්‍රමාණාත්මක විචල්‍ය දෙකක් සංසන්දනය කිරීම

- ප්‍රතිපායනය (අඩුතම වර්ග ක්‍රමය)

→ දත්ත ඉදිරිපත් කිරීම සහ විස්තරාත්මක මිනුම්

- මධ්‍යස්ථය සහ සම්මත අපගමනය

→ සම්භාවිතාව හා සම්භාවිතාවේ යෙදුම්

- අපේක්ෂිත අගය
- ප්‍රමත ව්‍යාප්තිය

ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යාතය විෂය සඳහා පිළිතුරු සැපයීමේදී, අදාළ වන සෑම තැනකම පිළිතුරු සමඟ පෙර වැඩි පැහැදිලිව ඉදිරිපත් කළ යුතුය. ප්‍රස්තාරවල තොරතුරු නිසි ලෙස නම් කිරීම සහ පැහැදිලි කිරීම, හිචැරදි සුඛු ලිවීම සහ සුඛු වලට සංඛ්‍යා ආදේශ කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. ගණනය කිරීම් වල ගණිතමය නිරවද්‍යතාවය පවත්වා ගැනීම සඳහා ධන හා සෘණ සලකුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වේ. ඊට අමතරව ප්‍රශ්න පත්‍රය සමඟ සුඛු පත්‍ර ලබා දී ඇතත් සමහර අපේක්ෂකයින් එම සුඛු භාවිතා කර නොමැත.

තෙවන අදියර

තෙවන අදියරේ හඳුනාගෙන ඇති අඩු කාර්යසාධන විෂයයන් වන්නේ කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය හා මූල්‍ය පාලනයන් සහ විගණනයයි.

කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය විෂයෙහි අඩු කාර්යසාධනය සහිත ක්ෂේත්‍රයන් පුළුල් ලෙස පහතින් දක්වා ඇත.

කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය (MAF)

➔ **කළමනාකරණ ගිණුම්කරණය හැඳින්වීම, තීරණ ගැනීමේදී අදාළ පිරිවැය සහ අවධානම් සහ අවිනිශ්චිතතා මත තීරණ ගැනීම**

- ➔ දායකත්ව විශ්ලේෂණය භාවිතා කරමින් තනි සීමාකාරී සාධක ඇති විට තීරණ ගැනීම
- ➔ අදාළ පිරිවැය
- ➔ තීරණ ගස

➔ **ප්‍රමිත පිරිවැයකරණය සහ විචලනා විශ්ලේෂණය**

- ➔ සංකීර්ණ විචලනයන්
- ➔ මෙහෙයුම් ප්‍රකාශනය

➔ **ප්‍රාග්ධන මූලාශ්‍ර සහ ප්‍රාග්ධන පිරිවැය**

- ➔ ණය ප්‍රාග්ධනයේ පිරිවැය
- ➔ වෙළඳපොළ වටිනාකම භාවිතා කරමින් ඔර තැබූ සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවැය ගණනය (WACC)

➔ **කාරක ප්‍රාග්ධන කළමනාකරණය**

- ➔ කාරක ප්‍රාග්ධන චක්‍රය

කළමනාකරණ ගිණුම්කරණ සහ මූල්‍ය විෂය සඳහා සුදානම් වීමේදී ප්‍රශ්න රටාවන් සහ ආකෘතින් අවබෝධ කර ගැනීම සඳහා පසුගිය විභාග ප්‍රශ්න සහ ස්ව-අධ්‍යයන පොතේ ඇති ප්‍රශ්න අධ්‍යයනය කළ යුතු වේ. විභාග අපේක්ෂකයින් සුභ ලිවීමේදී, ඒවා සඳහා සංඛ්‍යා ආදේශ කිරීමේදී හා ගණිතමය නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමේදී මනා සැලකිල්ලක් දැක්විය යුතුය. ප්‍රශ්න වලට අදාළ පෙරවැඩ පැහැදිලිව පෙන්වීම අවශ්‍ය වන අතර ඒ හා සම්බන්ධ උපකල්පන තිබේ නම් ඒවා පැහැදිලිව සඳහන් කළ යුතුය.

මූල්‍ය පාලනයන් සහ විගණනය විෂයෙහි අඩු කාර්යසාධනය සහිත ක්ෂේත්‍රයන් පුළුල් ලෙස පහතින් දක්වා ඇත.

මූල්‍ය පාලනයන් සහ විගණනය (FCA)

➔ **අභ්‍යන්තර පාලනයන් සහ ව්‍යාපාරික ක්‍රියාවලීන්**

- ➔ ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාවලි

➔ **අවධානම් තක්සේරුව සහ විගණන ක්‍රියාවලිය**

- ➔ විගණන නියමයන්ට එකඟ වීම

➔ **විගණන සාක්ෂි**

- ➔ බාහිර තහවුරු කිරීම්
- ➔ පසුව ඇතිවෙන සිදුවීම්
- ➔ අඛණ්ඩ පැවැත්ම

➔ **විගණන වාර්තාකරණය**

- ➔ මතයක් ගොඩනැගීම හා විගණන වාර්තාවක මූලිකාංග

➔ **ආචාරධර්ම අවශ්‍යතා**

- ➔ කාර්යභාර්ය භාර ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු
- ➔ මූලික මූලධර්ම වලට අනුකූල වීමේ දී බලපානු ලබන තර්ජන

විභාග ප්‍රශ්න පත්‍රය විෂය නිර්දේශයේ විෂය පථය ඇසුරින් සකස් කර ඇති බව විභාග අපේක්ෂකයින් දැන ගැනීම අතිශයින් වැදගත් වන අතර විෂය නිර්දේශය සහ ස්ව-අධ්‍යයන පොත නිසි ලෙස අධ්‍යයනය කරන අපේක්ෂකයින්ට කිසිදු දුෂ්කරතාවයකින් තොරව මූල්‍ය පාලනයන් සහ විගණනය විෂය සමත් විය හැක.

කුසලතා ආධාරක විෂයය

ව්‍යාපාරික සන්නිවේදනය (BC)

ව්‍යාපාරික සන්නිවේදනය විෂයට ඉහළ ලකුණු ලබා ගැනීම සඳහා ව්‍යාකරණ ව්‍යුහයන් සහ ක්‍රියා පද පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වේ. අපේක්ෂකයින් ඔවුන්ගේ වචන මාලාව වැඩි දියුණු කිරීම සඳහා ප්‍රචිත, පෙළපොත්, වෙනත් ඉංග්‍රීසි ලිපිලේඛණ කියවීම මෙන්ම ප්‍රවෘත්ති වලට සවන්දීම ද කළ යුතුය. විවිධ සංවාද රටාවන් සහ කථාවන් පුහුණු කිරීම වැදගත් වන අතරම ව්‍යාපාර ක්ෂේත්‍රයේදී භාවිතා වන ලිවීමේ ක්ෂේත්‍රයන්හි දැනුම කුසලතා වර්ධනය කිරීමට, ව්‍යාපාර සටහන් (memos) ව්‍යාපාරික ලිපි නවීන ආකෘති භාවිතයෙන් ලිවීම වැදගත් වේ. ව්‍යාපාරික ඉදිරිපත් කිරීමේ කුසලතා සහ වෘත්තීය පීච දත්ත ප්‍රතිකා ලිවීම හා ආචරණ ලිපි ලිවීම පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම ප්‍රයෝජනවත් වේ.

කළ යුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුව

- ➔ කළ යුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුව කුසලතා ආධාරක විෂය හැරුණු විට අනෙක් සියලුම ප්‍රශ්න පත්‍ර වලට අමුණා ඇත. (වාස්තවික පරීක්ෂණ පත්‍රය (OTQs) සඳහා හැර)
- ➔ අපේක්ෂකයින් කළ යුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුවේ දක්වා ඇති ක්‍රියාකළ යුතු ක්‍රියා පදයේ නිර්වචනයට අනුව ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය යුතුය. එසේ වුවද, අපේක්ෂකයින් පිළිතුරු ලිවීමේදී කළයුතු ක්‍රියාවෙන් අපේක්ෂා කරන දේ කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බව පෙනේ.
- ➔ කළ යුතු ක්‍රියා පිළිබඳව මනා දැනුමක් තිබීම අතිශයින් වැදගත් වේ. උදා- විභාග පරීක්ෂක “සඳහන් කරන්න” යැයි ප්‍රකාශ කර සිටින විට එය නිශ්චිතවම හෝ පැහැදිලිවම ප්‍රකාශ කිරීම අපේක්ෂා කරන අතර, දීර්ඝ පැහැදිලි කිරීම් සැපයීම අවශ්‍ය නොවේ. අපේක්ෂකයින් අනවශ්‍ය ලෙස සවිස්තරාත්මක පැහැදිලි කිරීම් ලබා දීමේ දී ඔවුන්ගේ කාලය නිකරුණේ නාස්ති කරගනු ලබන අතර, ඉතිරිවන කාලය සීමාසහිත වන බැවින් අනෙකුත් ප්‍රශ්න සඳහා ලකුණු ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත.

අපේක්ෂකයින්ගේ කාර්යසාධන මට්ටම ඉහළ නැංවීම සඳහා අවධානය යොමු කළ යුතු පොදු කරුණු

- 1 විෂය නිර්දේශයේ සම්පූර්ණ අන්තර්ගතය මුළුමනින්ම අධ්‍යයනය කර එක් එක් පරිච්ඡේදය සඳහා අපේක්ෂිත දැනුම් මට්ටම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගන්න.
- 2 අපේක්ෂකයින් ප්‍රශ්නය ප්‍රවේශමෙන් කියවා ප්‍රශ්නයෙන් අසන දේ නිවැරදිව තේරුම් ගත යුතුය. ප්‍රශ්නය අසන ආකාරයට අනුකූලව පිළිතුරු සැපයිය යුතුය.
- 3 පිළිතුරු ලිවීමේදී න්‍යායාත්මක සංකල්ප සංවිධානාත්මකව ඉදිරිපත් කිරීම වැදගත් වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී උදාහරණ උපුටා දක්වන්න.
- 4 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී උපකල්පන යොදාගත්තේ නම් ඒවා පැහැදිලිව සඳහන් කරන්න.
- 5 අත් අකුරු පැහැදිලිව ද ප්‍රශ්න අංකය නිවැරදිවද ලිවිය යුතුය. පිළිතුරු පත්‍රය භාරදීමට ප්‍රථම ප්‍රශ්න අංක නැවත පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.

- 6 ප්‍රශ්න පත්‍රයේ දක්වා ඇති උපදෙස් ක්‍රමානුකූලව පිළිපදින්න. (විශේෂයෙන්ම වාස්තවික ප්‍රශ්නවලට (OTQs) පිළිතුරු සැපයීමේදී.)
- 7 පසුගිය ප්‍රශ්න පත්‍ර හා යෝජිත පිළිතුරු පරීක්ෂා කර බැලීම හරහා දැනුම, කුසලතා සහ අත්දැකීම් වර්ධනය කර ගැනීමට හැකි වේ. සැබෑ විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන රටාවන් සහ ව්‍යුහයන් පුනරාවර්තනය විය හැකි බැවින් විය වාසියක් වනු ඇත.
- 8 ස්ව-අධ්‍යයන පොත් (Study text) භාවිතය මෙන්ම එහි ඇති ප්‍රශ්න අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වන අතර ස්ව-අධ්‍යයන පොතේ උදාහරණ ප්‍රශ්න කිරීම ද අත්‍යවශ්‍ය වේ.
- 9 අතිරේක විෂය දැනුමක් ලබා ගැනීම සඳහා විෂයයන්ට අදාළ අමතර පොත්, ලිපි සහ සඟරා කියවන්න.
- 10 විභාගයේදී කාල කළමනාකරණය ඉතා වැදගත් වේ. විභාග අපේක්ෂකයින්ට සෑම ප්‍රශ්නයකටම ලබාදී ඇති ලකුණු දෙස බැලීමෙන් ද අදාළ ප්‍රශ්න වලට ලිවීමට ගතවන කාලය තක්සේරු කරගත හැක. කිසියම් ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට පෙර එම පිළිතුරේ කටු සටහනක් සකසා ගැනීම ද වැදගත්ය.
- 11 නිසි සුදානමකින් විභාගය සමත්වීමට සිසුන් ස්ථිරව අධීක්ෂණ කර ගත යුතුය.
- 12 පුනරාවර්ථන වැරදි සහ පොදු වැරදි වලින් වැළකී සිටීම සඳහා එක් එක් විෂය පිළිබඳ විභාග පරීක්ෂකගේ අදහස් කියවා තේරුම් ගැනීම වැදගත් වේ. විභාග පරීක්ෂක වාර්තාවේ ප්‍රධාන අරමුණ වන්නේ පෙර විභාගවලින් සමත්වීමේ ලකුණු ලබා නොගත් අපේක්ෂකයින්ට ප්‍රයෝජනවත් විය හැකි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමයි. අඩු කාර්යසාධනයක් සහිත ක්ෂේත්‍රවලට අදාළ විභාග වාර්තා සහ ලිපි භාෂා තුනෙන්ම AAT ශ්‍රී ලංකා වෙබ් අඩවියෙන් බාගත හැක. (www.aatsl.lk)

LOW PERFORMED AREAS

January 2021 Examination

The objective of this article which has been included is to improve the candidates' performance at the future AAT Sri Lanka Examinations. This is based on the low performed areas identified in the previous examination and the examiner's comments in each subject area. Furthermore the general instructions which are vital in preparing for the Talent Capstone subject and examination as a whole have also been explained.

LEVEL I

BUSINESS MATHEMATICS AND STATISTICS

The low performed subject identified in the level one is Business Mathematics & Statistics. In this subject, the following areas could be identified as the low performed areas and it is worthwhile to pay more attention in preparing for the future examination to the same.

- **Financial Mathematics for business**
 - Compound Interest rate
 - Discounting (including; present value of lump sum, annuity & perpetuity payments
 - Project Appraisal (including NPV for projects with simple conventional Cash Flows)
- **Financial Operate Measures for business**
 - Revenue, Cost, Profit and Demand Functions
 - Differentiation

→ Comparing Two Quantitative Variables

→ Regression (least square method)

→ Data presentation and Descriptive measures

→ Median and Standard Deviation

→ Probability and its Applications

→ Expected value

→ Normal Distribution

In answering for the Business Mathematics and Statistics paper, workings should be clearly shown along with answers wherever applicable. Naming and explaining the details of graphs properly, writing the correct formulae and application of figures to the formulae should be done with utmost care to score high marks. Maintaining the arithmetical accuracy in the calculations and paying attention to the positive and negative signs when performing calculations are also significant factors in answering to this paper. In addition to that though formula sheets were provided along with question paper some candidates have not used those formula.

LEVEL III

The low performed subjects identified at level III are Management Accounting and Finance and Financial Controls and Audit.

The low performed areas of Management Accounting and Finance which requires an extensive consideration are as follows;

MANAGEMENT ACCOUNTING AND FINANCE (MAF)

→ Introduction to Management Accounting, Relevant cost and decision making under risk and uncertainties

→ Single limiting factor decision making using contribution analysis

→ Relevant cost

→ Decision tree

→ Standard Costing and variance Analysis

→ Advance variances

→ Operating statement

→ Sources of Capital and Cost of Capital

→ Cost of debt

→ WACC using market value

→ Working capital Management

→ Working capital cycle

In preparing for the Management Accounting and Finance it is essential to practice past papers and questions in the study pack to understand the patterns and the formats of the questions. Candidates should be extra conscious in writing formulas, substituting figures for them and about the arithmetical accuracy. It is also required to show the workings pertain to the questions with clarity and state any related assumptions very clearly if there are any.

The low performed areas of Financial Controls and Audit which requires an extensive consideration are as follows;

FINANCIAL CONTROLS AND AUDIT (FCA)

- ➔ **Internal control system and business processes**
 - ➔ Key Business processes
- ➔ **Risk assessment and Audit process**
 - ➔ Agreeing with the Terms of Audit Engagement
- ➔ **Audit Evidence**
 - ➔ External confirmation
 - ➔ Subsequent Events
 - ➔ Going Concern
- ➔ **Audit Reporting**
 - ➔ Forming an opinion and element of auditor's report
- ➔ **Ethical Requirements**
 - ➔ Matters to be considered when accepting an engagement
 - ➔ Threats to compliance with the fundamental principles

It is extremely important that candidates need to know that exam paper is prepared within the scope of the syllabus and candidates who studies the syllabus and study text properly can get through Financial Controls and Audit subject without much difficulty.

TALENT SUBJECT

BUSINESS COMMUNICATION (BC)

To obtain high marks for BC subject thorough study of grammatical structures and verb forms is a must. Candidates should read Newspapers, text books, other English materials and listen to the news in order to improve their vocabulary. It is required to practice different conversational patterns and speeches and develop the knowledge and skills in the area of Business Writing such as writing memos, business letters using modern formats and formal language forms. It is beneficial to enhance the knowledge of Business presentation skills and knowledge on professional curriculum vitae and covering letters.

ACTION VERB CHECK LIST

- ➔ Action verb Check List with definitions is attached to the question paper itself except for the Talent Subject and each question excluding Objective Test Questions (OTQs) will begin with an action verb.
- ➔ Candidates should answer the questions based on the definition of the verb given in the Action Verb Check List. Nevertheless it could be noticed that the candidates do not pay adequate attention to what is expected from the action verb.
- ➔ It is extremely important to have a good knowledge about the action verbs. E.g.: When the examiner asks to "state" it is expected to express something definitely or clearly and it is not required providing lengthy explanations. When candidates are trying to give unnecessary detailed explanations it will waste their time and they will not be able to score marks for other questions because of the time limitation.

GENERAL MATTERS FOR WHICH ATTENTION SHOULD BE DRAWN TO IMPROVE PERFORMANCE LEVEL OF CANDIDATES:

1. Studying well the full contents of the syllabus completely and develop a thorough understanding about the level of knowledge expected for the each unit or area.
2. Candidates should read the question carefully a several times and should not write unnecessary explanations and details, when a direct and accurate answer is expected from the question.
3. It is important to present the theoretical concepts in an organized manner and quote examples wherever necessary, when writing an answer.
4. State the assumptions clearly if there are any assumptions involved in answering the questions.
5. Handwriting should be legible and

the numbers of questions should be correctly written. Re-checking of question numbers etc. before handing over answer scripts is a must.

6. Following correctly the instructions given in the question paper. Specially in answering to the Objective Test Questions (OTQs) it is essential to read the given specific instructions and follow them accurately.
7. Perusal of past question papers and suggested answers would help sharpening of knowledge, skills and experience. It is always advantageous because the similar patterns and the structures may repeat in the real examination papers.
8. Referring the study text is essential and practicing the examples of the study text is also vital.
9. Refer books, articles, magazines in relation to this subject and other reading materials related to the relevant subject areas.
10. Time Management is crucial in the examination. By looking at the marks allocated to the each question candidates can make an estimation of the time they require to spend in answering. It is also important to have a sketch of the answer before starting to write the answer to a particular question.
11. Appearing for the examination with a firm determination of passing the examination with due preparation.
12. It is beneficial to read and understand the examiners' comments on each subject in order to refrain from the repetitive mistakes and common errors. The main purpose of Examiners' Report is to draw attention towards the areas which can be helpful to the candidates who could not score marks successfully. Examiners reports and articles relating to the low performed areas can be downloaded from the AAT Sri Lanka website in all three media. (www.aatsl.lk)

FAQs

හිදහස් කිරීම් පිළිබඳව නිතර අසන ප්‍රශ්න

හිදහස් කිරීමක් යනු කුමක්ද? මට එය ස්වයංක්‍රීයව ලැබෙනවාද?

හිදහස් කිරීම යනු AAT පාලක සභාව විසින් පිළිගත්, බාහිර සුදුසුකම් මත පදනම්ව AAT විභාගවලදී විෂය/න් හෝ අදියර සඳහා පෙනී සිටීමකින් තොරව ඔබට එම විෂය/න් හෝ AAT අදියර සම්පූර්ණ කළ හැකි ක්‍රියාවලියකි. ඔබට හිදහස් කිරීම් ලබා ගැනීමට අවශ්‍ය නම් සහ ඔබ හිදහස් කිරීමේ නිර්ණායක තෘප්තිමත් කර ඇත්නම්, හිසමිත අවසාන දිනට පෙර හෝ AAT III අවසාන අයදුම් කිරීමට පෙර හිදහස් කිරීම් සඳහා අයදුම් කළ යුතුය. ස්වයංක්‍රීය හිදහස් කිරීම් නොමැත.

මට AAT විෂයයන් හිදහස් කර ගත හැක්කේ කුමන සුදුසුකම් වලින්ද?

උසස් පෙළ සුදුසුකමේ සිට ඉහළට ඇති සුදුසුකම් සඳහා විෂය හිදහස් කිරීම් ලබා ගත හැක. කරුණාකර අපගේ ශිෂ්‍ය අත්පොතෙහි / වෙබ් අඩවියෙහි ලැයිස්තුගත කර ඇති සියලුම පිළිගත් සුදුසුකම් වෙත යොමු වන්න. <https://aatsl.lk/index.php/en/student/exemptions>.

මා AAT හි සමත් වූ විෂයයන් සඳහා හිදහස් කිරීම් AAT අයදුම් කළ යුතුද?

නැත. ඔබ දැනටමත් AAT හි සම්පූර්ණ කර ඇති විෂයයන් සඳහා හිදහස් කිරීම් අයදුම් කිරීමට අවශ්‍ය නොවේ. AAT විභාගයකට පෙනී සිට සමත් වීමෙන් හෝ විෂය හිදහස් කිරීමක්

ලබා ගැනීමෙන් විෂයයන්/න් සම්පූර්ණ වන අතර, එම විෂයය සඳහා නැවත අයදුම් කිරීමට අවශ්‍ය නොවේ.

මම නවමත් පාසල් යන ශිෂ්‍යයෙක්මි. මට හිදහස් කිරීම් ලබා ගත හැකිද?

හිදහස් කිරීමේ නිර්ණායක අනුව, උසස් පෙළ හෝ ඊට ඉහළ සුදුසුකම් වලින් හිදහස් කිරීම් ලබා ගත හැකිය. එබැවින්, හිදහස් කිරීම් ලබා ගැනීමට නම් අවම වශයෙන් උසස් පෙළ සම්පූර්ණ කළ යුතුවේ.

මට සියලුම විෂයයන් හිදහස් කර ගත හැකිද?

නොහැක. ඔබට AAT හි සියලුම විෂයයන් (13) සඳහා හිදහස් කිරීම් ලබා ගත නොහැක. උපරිම හිදහස් කිරීම් (විෂයන් 11 ක්) ලබා දෙන්නේ CA සුදුසුකම සඳහා පමණි.

වැඩි විස්තර සඳහා කරුණාකර වෙබ් අඩවියට පිවිසෙන්න. <https://aatsl.lk/index.php/en/student/exemptions>

හිදහස් කිරීමේ ගාස්තු ව්‍යුහය

හිදහස් කිරීමේ ගාස්තු (2021 දෙසැම්බර් 01 සිට බලපැවැත්වේ)		
විභාග අදියර	විස්තරය	ගාස්තුව (රු.)
අදියර 1	එක විෂයක්	1,500/-
අදියර 11	එක විෂයක්	2,000/-
අදියර 111	එක විෂයක්	2,200/-
කුසලතා සැපයීමකට	එක විෂයක්	2,000/-

මම පවත්නා වර්ෂයට පෙර වසරකදී ලියාපදිංචි වී ඇත. හිදහස් කිරීම් සඳහා අයදුම් කිරීමට පෙර මා විසින් ශිෂ්‍ය ලියාපදිංචිය අලුත් කිරීම අවශ්‍යද?

ඔව්. හිදහස් කිරීම් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබීමට ශිෂ්‍යයෙකු හට ක්‍රියාකාරී ශිෂ්‍යභාවයක් පැවතිය යුතුය. ඔබ හිදහස් කිරීම් සඳහා අයදුම් කරන වසරේම ලියාපදිංචි වී ඇත්නම්, ඔබට අලුත් කිරීමක් අදාළ නොවේ. හිදහස් කිරීමට අයදුම් කරන වසරට පෙර වසරකදී ලියාපදිංචි වී ඇත්නම්, ලියාපදිංචිය අලුත් කිරීම අවශ්‍ය වේ.

මාර්ගගතව (Online) හිදහස් කිරීම් ලබා ගත හැකිද?

දැනට එම පහසුකම නොමැත. නමුත්, ඔබට අපගේ වෙබ් අඩවියෙන් (www.aatsl.lk) හිදහස් කිරීමේ අයදුම්පත බාගත කර අන්තර්ජාලය හරහා ණය පතක් (Credit card) භාවිතයෙන් ගෙවීම් කළ හැකිය.

විෂය නිදහස් කිරීම් සඳහා මා කොපමණ මුදලක් ගෙවිය යුතුද?

දැනට පවතින විෂය නිදහස් කිරීම් සඳහා අදාළ වන ගාස්තු ව්‍යුහය පහත දැක්වේ. ඔබ නිදහස් කිරීම් අයදුම් කරන විෂයයන් මත පදනම්ව, ඔබට ගෙවීම කළ හැකිය.

AAT පළමු හා දෙවන අදියර සඳහා නිදහස් කිරීම් සඳහා අයදුම් කළ හැකිද?

ඔව්. කෙසේ වෙතත්, ඔබ මෙම මට්ටම් වලින් කිසියම් විෂයයක් / විෂයයන් සමත් වී ඇත්නම්, ඔබ අයදුම් කළ යුත්තේ ඉතිරි විෂයයන් සඳහා පමණි.

AAT පළමු සහ දෙවන අදියර සම්පූර්ණ නොකර තුන්වන අදියරයෙහි විෂයයන් සඳහා නිදහස් කිරීම් සඳහා අයදුම් කළ හැකිද?

නොහැක. තුන්වන අදියර සඳහා අයදුම් කිරීමට පෙර ඔබ නිදහස් කිරීම් තුළින් හෝ AAT විභාගය සමත් වීමෙන් පළමු සහ දෙවන අදියර සම්පූර්ණ කළ යුතුය.

පළමු අදියර සම්පූර්ණ නොකර ව්‍යාපාර සන්නිවේදන විෂය සඳහා නිදහස් කිරීම් සඳහා ඉල්ලුම් කළ හැකිද?

නොහැක. BC විෂය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබීමට ඔබ පළමු අදියර සම්පූර්ණ කළ යුතුය. එසේම, ඔබට පළමු අදියර සහ BC විෂය සඳහා නිදහස් කිරීම් එක වරකදී අයදුම් කළහැකි නම් ඔබට නිදහස් කිරීම් ලබාගත හැක (අවශ්‍ය නිදහස් කිරීමේ සුදුසුකම් සපුරා ලිය යුතුය).



AAT වෙබ් අඩවිය තුළ නිදහස් කිරීමේ විස්තර / අයදුම්පත සොයා ගත හැක්කේ කෙසේද?

වෙබ් අඩවිය (www.aatsl.lk) > ශිෂ්‍ය > ඒඒට් ශ්‍රී ලංකා විභාගවලින් නිදහස් කිරීම්



මම මීට පෙර AAT විභාගයේදී විෂයයන් කිහිපයක් කළ නමුත් සාර්ථක වූයේ නැත. මට දැන් එම විෂයයන් සඳහා නිදහස් කිරීම් යෙදිය හැකිද?

ඔව්. නිදහස් කිරීමට අදාළ සුදුසුකම් සපුරා ඇත්නම් ඔබේ සුදුසුකම් මත පදනම්ව ඒ සඳහා අදාළ විෂයයන් සඳහා නිදහස් කිරීම් ලබා ගැනීමෙන් ඔබට AAT විෂයයන් සම්පූර්ණ කළ හැකිය.

නිදහස් කිරීම් සඳහා අයදුම් කිරීමට පෙර AAT හි සම්පූර්ණ කිරීමට තිබෙන විෂයයන් දැනගත හැක්කේ කෙසේද?

නිදහස් කිරීම් සඳහා අයදුම් කිරීමට පෙර ඔබේ නව ලියාපදිංචි අංකය AAT විභාග අංශය වෙත ලබාදීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැක.

මට AAT විභාගවලින් නිදහස් කිරීම් ලැබී ඇත්නම් AAT සම්පූර්ණයෙන් නිම කිරීමෙන් පසු CA නිදහස් කිරීම් සඳහා ඉල්ලුම් කළ හැකිද?

ඔබ අ.පො.ස. උ/පෙළ හෝ CA සුදුසුකම් හැර වෙනත් සුදුසුකම් මත පදනම්ව නිදහස් කිරීම් ලබා තිබේ නම්, CA ශ්‍රී ලංකා ආයතනයේ

රෙගුලාසිවලට අනුව AAT අවසන් විභාග සමතුන් සඳහා ලබාදෙන නියමිත නිදහස් කිරීම් ලබා ගැනීමට හැකියාවක් නොමැත.

මගේ සේවා පළපුරුද්ද සඳහා මට විෂය නිදහස් කිරීම් ලැබේද?

ශිෂ්‍ය මාර්ගෝපදේශයේ / AAT වෙබ් අඩවියේ නියම කර ඇති නියමිත සුදුසුකම් හැර රැකියා පළපුරුද්ද සඳහා නිදහස් කිරීම් නොමැත.

නිදහස් කිරීම සඳහා අයදුම් කිරීමේ අවසාන දිනය කුමක්ද?

සාමාන්‍ය තත්ත්වය යටතේ නියමිත කාලසීමාවන් පහත දැක්වේ.

පුලු විභාගය සඳහා

මාර්තු 31

ජනවාරි විභාගය සඳහා

සැප්තැම්බර් 30

විභාග දිනයන් වෙනස් වුවහොත් මෙම දිනයන්ද වෙනස් වීමට යටත් වේ.

මා ලබාගෙන ඇති නිදහස් කිරීමක් අවලංගු කළ හැකිද?

කිසිදු තත්වයක් යටතේ නිදහස් කිරීම් ලබා දුන් පසු අවලංගු කළ නොහැක. එබැවින් නිදහස් කිරීම් සඳහා අයදුම් කිරීමේදී පැහැදිලි අදහසක් ඇතිව නිදහස් කිරීමට අයදුම් තීරණයට එළඹීම නිර්දේශ කෙරේ.

නිදහස් කිරීම් සම්බන්ධයෙන් මා හට ඇති ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා AAT ආයතනය සම්බන්ධ කර ගත හැකි කිසියම් සෘජු දුරකථන අංකයක් සහ ඊමේල් ලිපිනයක් තිබේද?

0761559669 / exemption@aatsl.lk / chamil@aatsl.lk

FAQs

Frequently Asked Questions on Exemptions

What is an exemption? Will I get it automatically?

Exemption is a process through which you can complete subject/s or levels of AAT without sitting for the same subjects or levels at AAT Examinations, based on external qualification/s recognized by AAT Governing Council. You should apply for exemptions before the deadlines and definitely before AAT Level III if you really want to obtain the exemptions and have satisfied the exemption criteria. No automatic exemptions are available.

From which qualifications can I get AAT subjects exempted?

Exemptions are available from A/L qualification onwards. Please find all the recognized qualifications listed in our student Guide or <https://aatsl.lk/index.php/en/student/exemptions>.

Should I apply for exemptions for the same subjects which I have passed at AAT?

No. There is no need to apply for exemptions for the subjects you have already completed at AAT. A subject previously completed either through examination or exemption is permanently completed and there is no need to re-apply for those subjects.

I'm still schooling. Can I get exemptions?

Exemptions are available from A/L qualification onwards as specified under the exemption criteria. So you need to complete your A/Ls first.

Can I get all exam papers exempted?

No. You can't get exemptions for all the 13 subjects at AAT. Maximum exemptions are given to CA qualification only which is 11.

Please refer the link for more information: <https://aatsl.lk/index.php/en/student/exemptions>

I have registered before the current year. Do I need to renew before applying for exemptions?

Yes. A student should renew and have an active studentship to be eligible to apply for exemptions. If you have registered in the same year in which you are applying for exemptions, then a renewal is not applicable for you.

Can I apply exemptions online?

Currently, not available. But, you can download the exemption application from our website (www.aatsl.lk) and make the payment online (using a credit card).

How much do I have to pay for exemptions?

Below is the existing exemption fee structure. Depending on the subjects

Exemption Fee Structure

Exemption Fees (with effect from 1 st December 2021)		
Examination Level	Description	Fees (LKR)
Level I	Per Subject	1,500/-
Level II	Per Subject	2,000/-
Level III	Per Subject	2,200/-
Talent Capstone	Per Subject	2,000/-

The above fee structure is subject to revision.

that you apply exemptions for, you may do the payment.

Can I apply for exemptions for 1st level and 2nd level together?

Yes. However, if you have passed any subject/s in these levels, you can apply for the balance subjects only.

Can I apply for exemptions for 3rd level subjects without completing level 1 & 2?


No. You should complete 1st and 2nd levels either from exemptions or by completing subjects at AAT Examinations before applying for Level 3.

Can I apply for exemptions for Business Communication subject (in talent capstone) without completing level 1?

No. You should complete 1st Level to be eligible to apply for BC subject. Also, if you can apply exemptions for Level 1 and BC subject together, you can still enjoy exemptions.

Where can I find the exemption details/ application on AAT website?

Website (www.aatsl.lk) > Student > Exemptions



I did few subjects at AAT Examination previously but was not successful. Can I apply exemptions for those subjects now?

Yes. You can complete AAT subjects either sitting at AAT exams or getting exemptions for eligible subjects based on your qualifications.

How can I know the subjects that are pending before applying for exemptions?

You can inquire from AAT Examination Division providing them with your new registration number before applying for exemptions.

Can I apply for CA exemptions after completing AAT fully if I've got exemptions from AAT examinations?

If you have got exemptions other than GCE A/Ls or CA qualification, you will not enjoy prescribed exemptions that are available for AAT passed finalists from CA Sri Lanka as per their ruling.

Will I get exemptions for my working experience?

No exemptions are available for working experience but for qualifications as prescribed on the student guide / AAT website.

What is the deadline for applying exemptions?

Below are the deadlines under the normal scenario.

For July Examination

31st March

For January Examination

30th September

These dates are subject to change if the examination dates change.

Can I cancel an exemption which I have obtained?

Exemptions will not be cancelled once granted under any circumstance/s and therefore you are advised to have a clear idea when applying for exemptions.

Is there any direct number and an email address that I can use for contacting AAT regarding exemptions?

0761559669 / exemption@aatsl.lk / chamil@aatsl.lk.




LIFE AFTER AAT

Becoming a Passed Finalist (PF) of AAT

After completing all the examinations including the Talent subject, you will be named as "Passed Finalist" (PF). You will be awarded with your PF certificate at a graceful awarding ceremony which is held at BMICH, Colombo. The journey of an AAT student does not end upon completing examinations and becoming a Passed Finalist. Instead, AAT offers you a lifelong relationship as a recognized professional, which will also enable you to receive many varied benefits in the future.

The journey of an AAT student does not end upon completing examinations and becoming a Passed Finalist.



AAT MEMBERSHIP - MAAT

Upon becoming a Passed Finalist, having completed one year's practical training and the 2-day People and Leadership Skills (PLS) Workshop conducted by the AAT Business School, you will be eligible to apply for the prestigious membership of AAT Sri Lanka. This enables you to use the MAAT credentials after your name and enjoy many benefits as a recognized figure in the accounting profession.



Please follow the link <https://www.aatsl.lk/index.php/en/member/membership-information> to get more details on AAT membership and the privileges.

PROFESSIONAL EXPERIENCE *for* AAT MEMBERSHIP

PROFESSIONAL TRAINING

Adequate training is required for Passed Finalist to demonstrate that they have gained technical competence, Professional Skills, Professional Values, Ethics and Attitudes which are necessary for performing their role. One-year's period of experience should be completed by students under Monitored (Agreement) or Non-Monitored (Non-Agreement) methods to become a member of the Association.

Technical Areas	Other Areas
▶ Financial Accounting	▶ Communication and Personal Skills
▶ Audit & Assurance	▶ Professional Values, Ethics and Attitudes
▶ Taxation	▶ Digital Skills
▶ Management Accounting & Financial Management	▶ Interpersonal Skills
▶ Information Technology	
▶ General Management and Secretarial Practices	

ASSESSMENT METHOD

(A) Input Assessment

A minimum of 220 working days of practical work experience per year should be obtained and recorded in the Training Record Book.

(B) Output Assessment

- Skill Assessment Report by the supervising member has to be submitted bi-annually
- Training record book content and trainee evaluation through one-to-one interview by an assessing member (annual assessment)
- Viva Voce Presentation
- Professional Values, Ethics and Attitudes

The Prescribed Training period is 220 days per year

The above training requirement can be obtained by one of the following two methods.

1. Monitored (Agreement Method)

Professional training under Monitored (Agreement) Method should be obtained in an approved organization in the audit or non-audit sector under the direction of a member of CA Sri Lanka.

2. Non-Monitored (Non-Agreement) Method)

Professional training under Non-Monitored (Non-agreement) method should be taken in any proprietorship, partnership, corporate body, Government organization, Bank and Financial Institution or any other institution under the direction on a supervising member as accepted by AAT Sri Lanka.

For more information please contact
Education & Training Division
Saumya - Tel . 2 559 669 – Ext 211

PEOPLE & LEADERSHIP SKILLS (PLS)


“A Passed Finalist, who has completed the AAT examinations can apply for MAAT upon successful completion of the PLS Workshop along with one year practical experience.”

As per the requirement of the syllabi introduced by AAT Sri Lanka, the People and Leadership Skills (PLS) module under the Training Capstone was introduced to build crucial ‘work floor’ competencies of learners, with the aim of making them fully fledged members of AAT.

The PLS workshop allows learners to reflect on their Experimental Training and Learning (ETL), the 2nd module under the training Capstone, whilst developing more efficient and effective people and leadership skills.

Presently the PLS Workshop is conducted by the AAT Business School virtually due to the pandemic as 2 full-day training sessions for which further information such as registration and payment information is mentioned below.

The investment for the two day virtual workshop is LKR 4,500 only. On successful completion of this 2 day program ‘Certificate of Participation’ will be awarded. Further registration information is mentioned below.



“ A Passed Finalist, who has completed the AAT examinations can apply for MAAT upon successful completion of the PLS Workshop along with one year practical experience. ”

METHOD OF APPLICATION

If an eligible person wishes to follow this workshop, he/she should submit a completed application form together with the payment for the AAT Business School on or before the application deadline as the batch size would be limited to 60.

Application form and pay-in-vouchers can be obtained and submitted via post, in person to the AAT Business School between 9.00a.m. – 5.00 p.m. (Monday- Saturday) or emailed to infobs@aatsl.lk (Application form and receipt).

The Application form could be downloaded through <https://aatsl.lk/index.php/en/business-school/people-leadership-skills-pls> and online payment could be made by clicking “Pay Online” in the home page of www.aatsl.lk



EXEMPTIONS

ඒ.ඒ.ටී. අවසාන විභාගය සම්බන්ධ ලැබෙන නිදහස්වීම්

ඒ.ඒ.ටී. ශ්‍රී ලංකා විභාගය සම්පූර්ණ කළ සිසුන් (AAT Passed Finalists/Diploma in Accounting & Business) සහ AAT සාමාජිකයන් වෙතත් වෘත්තීය පාඨමාලා සඳහා නිදහස්වීම් සහිතව ලියාපදිංචි වීමට සහ විශ්වවිද්‍යාල විභාග සඳහා ලියාපදිංචි වීමට ද සුදුසුකම් ලබති.

වෘත්තීය ආයතන

● ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka)

ඒ.ඒ.ටී. අවසන් විභාගය සම්බන්ධ (AAT Passed Finalists) වරලත් ගණකාධිකාරී ආයතනයේ ව්‍යාපාර අදියර I හි (Business Level I) සියලුම විෂයයන් සඳහා සහ ව්‍යාපාර අදියර II හි (Business Level II) විෂයයන් දෙකක් සඳහා 2020 මාර්තු විභාගයේ සිට නිදහස් වීම් හිමි වේ.

ව්‍යාපාර අදියර I - (සම්පූර්ණ අදියරෙන්ම නිදහස්වීම)

- BL 1 - Financial Accounting
- BL 2 - Business Mathematics & Statistics
- BL 3 - Business Law
- BL 4 - Business Environment & Economics
- CS 1 - Business Communication I

ව්‍යාපාර අදියර II - (විෂයයන් 2ක් සඳහා නිදහස්වීම)

- BL 5 - Audit, Business Processes and Digitalisation
- BL 7 - Business Taxation

විද්‍යාවේදී (ව්‍යවහාරික ගිණුම්කරණය) සාමාන්‍ය උපාධියේ [B.Sc. (Applied Accounting) General Degree] විෂය ඒකක හිස් තරයෙන් (34) විෂය ඒකක දහයක් (10) සඳහා නිදහස්වීම් ලබාගත හැකිය.

විශේෂ සටහන

A/L හැර වෙනත් ආයතන වලින් නිදහස් වීම් ලබාගෙන ඒ.ඒ.ටී. අවසන් විභාගය සම්පූර්ණ කරන සම්බන්ධ සඳහා නිදහස් වීම් CA ශ්‍රී ලංකා ආයතනය මගින් දැනට දෙනු නොලැබේ.

● ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMASL)

ඒ.ඒ.ටී. අවසාන විභාගය සමත් වූවන්ට CMASL පදනම් අදියරේ (Foundation Level) සියලුම විෂයයන් වලින් සහ මෙහෙයුම් අදියරයේ (Operational Level) විෂයයන් 3 කින් නිදහස් වීමක් ලබාගත හැකිය.

පදනම් අදියර (Foundation Level)

- FL 1 - Management Accounting Fundamentals
- FL 2 - Financial Accounting & Finance Fundamentals

- FL 3 - Fundamentals of Management & Economics
- FL 4 - Quantitative Methods for Business
- FL 5 - Business English I

මෙහෙයුම් අදියර (Operational Level)

- OL 2 - Advanced Financial Accounting & Finance
- OL 4 - Commercial Law and Taxation
- OL 5 - Business English II

● වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA-UK)

ඒ.ඒ.ටී. අවසාන විභාගය සමත් වූවන් (CIMA - UK) සහතික පත්‍ර විභාගයෙන් (Certificate Level) සම්පූර්ණයෙන්ම නිදහස් වේ.

සහතිකපත්‍ර අදියර (Certificate Level) - (සම්පූර්ණ අදියරෙන්ම නිදහස්වීම)

- BA 1 Fundamentals of Business Economics
- BA 2 Fundamentals of Management Accounting
- BA 3 Fundamentals of Financial Accounting
- BA 4 Fundamentals of Ethics, Corporate Governance and Business Law

● වරලත් සහතිකලත් ගණකාධිකාරී ආයතනය (ACCA-UK)

ඒ.ඒ.ටී. අවසන් විභාගය සමත් වූවන්ට, ACCA පදනම් අදියරේ දැනුම් මොඩියුලයේ විෂයන් 03 ද,
 - F1 Accountant in Business
 - F2 Management Accounting
 - F3 Financial Accounting
 - කුසලතා මොඩියුලයේ F7 Financial Reporting විෂය සඳහා ද නිදහස්වීම් හිමි වේ.

● Institute of Public Accountants (IPA) of Australia and Institute of Financial Accountants (IFA) of United Kingdom

ඒ.ඒ.ටී. ආයතනයේ සාමාජිකයන් Institute of Public Accountants (IPA) of Australia සහ Institute of Financial Accountants (IFA) ආයතනයන්හි සාමාජිකත්වය ලබාගැනීමට සුදුසුකම් ලබයි.

● AAT ව්‍යාපාරික පාසල (AAT Business School)

ඒ.ඒ.ටී. අවසන් විභාගය සමත් වූවන් ඒ.ඒ.ටී. ව්‍යාපාරික පාසල මගින් පවත්වන වසර 2 ක ගණකාධිකරණ හා මූල්‍ය උසස් ඩිප්ලෝමාවේ [Higher Diploma in

Accounting & Finance (HDAF)] පළමු වසරෙන් නිදහස් වීම් හිමිවේ.

● වරලත් මානව සම්පත් කළමනාකරණ ආයතනය (CIPM)

PQHRM පාඨමාලාව සඳහා CCHRM පාඨමාලාවට නිදහස් වීමක් ද සහිතව ඇතුළත් විය හැකිය.

● එක්සත් රාජධානියේ ව්‍යාපාර විධායකයින්ගේ සංගමය (ABE-UK)

ඩිප්ලෝමා මට්ටම සඳහා ගිණුම්කරණය විෂයෙන් නිදහස් වීමක් සහිතව ඇතුළත් විය හැකිය.

● ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) / රජයේ කාර්මික විද්‍යාල

අවසන් විභාගය සමත් වූවන්ට උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාවේ (HNDA) පළමු වසර විභාගයෙන් නිදහස් වීමක් සහිතව ඇතුළත් විය හැකිය.

● Institute of Chartered Corporate Secretaries of Sri Lanka (ICCS)

AAT අවසන් විභාගය සමත්වූවන්ට සහ AAT ආයතනයේ සාමාජිකයන්ට පහත විෂයන්හි නිදහස්වීම් හිමිවේ.

- **Foundation Stage - A**
Business Environment
Economics
Business Management
- **Foundation Stage - B**
Financial Accounting
Business Statistics
Human Resource Management
Corporate Administration
- **Professional Part II**
Taxation

විශ්වවිද්‍යාල - දේශීය

● ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

AAT අවසාන විභාගය සමත් වූවන්ට, පහත සඳහන් බාහිර උපාධිවලට ලියාපදිංචි වීමට ඉල්ලුම් කළ හැක.

- (අ) වාණිජවේදී උපාධිය (B.Com)
- (ආ) ව්‍යාපාර පරිපාලන උපාධිය (B.Sc. - Business Administration)
- (ඇ) රාජ්‍ය පරිපාලන උපාධිය (B.Sc. Public Administration)

කොළඹ විශ්වවිද්‍යාලය - උපාධි අධ්‍යයන අංශය
 අවසාන විභාගය සමත් වූවෙකුට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විධායක ඩිප්ලෝමාව සඳහා ලියාපදිංචි වීමට ඉල්ලුම් කළ හැකි වේ.

කැලණිය විශ්වවිද්‍යාලය
 අවසාන විභාගය සමත් වූවන්ට, ශාස්ත්‍රවේදී (සාමාන්‍ය / විශේෂ) ධාරිත උපාධිය සඳහා ලියාපදිංචි වීමට ඉල්ලුම් කළ හැකි වේ.

විවෘත විශ්වවිද්‍යාලය
 කළමනාකරණ ඩිප්ලෝමා විභාගයට ලියාපදිංචි වීමට තෝරා ගැනීමේ විභාගයට ඉල්ලුම් කළ හැකි වේ.

විශ්වවිද්‍යාල - විදේශීය

ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM) Coventry විශ්ව විද්‍යාලය, එක්සත් රාජධානිය (UK) සමඟ සහයෝගයෙන්

ඒ.ඒ.ටී. අවසන් අදියර සමත් සහ අවම වශයෙන් මාස තුනක වෘත්තීය පුහුණුවක් සහිත සිසුන් සම්මුඛ පරීක්ෂණයේදී සිදුකරන ඇගයීම් සහ ඉංග්‍රීසි

විභාගයෙන් සාර්ථක ශ්‍රේණියක් ලබා ගැනීමෙන්, වෘත්තීය ගණකාධිකරණය පිළිබඳ B.A. (ගෞරව) උපාධියේ ප්‍රථම අදියරෙන් හිඳුනස් කිරීම් ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

Northumbria විශ්වවිද්‍යාලය - එක්සත් රාජධානිය (UK)

ඒ.ඒ.ටී. ශ්‍රී ලංකා ආයතනය මගින් පවත්වන ගණකාධිකරණ ශිල්පීන් සඳහා වූ පාඨමාලාව සම්පූර්ණයෙන් සමත් වී ඇති සිසුන්, එක්සත් රාජධානියේ (UK) නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලය පවත්වන ගිණුම්කරණය සහ මූල්‍ය B.A. (ගෞරව) පාඨමාලාවේ සිව්වන මට්ටමට (එනම් දෙවන වසරට) පත්ව සඳහන් කොන්දේසිවලට යටත්ව, සුදුසුකම් ලබති.

(අ) ඒ.ඒ.ටී. පාඨමාලාව සම්පූර්ණයෙන් ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්පූර්ණ කර තිබීම.

හෝ

නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවයන් සම්පූර්ණ කර තිබීම.

(ආ) ඉහත පාඨමාලාව සඳහා නියමිත ගාස්තු ගෙවා ලියාපදිංචි වී, එය සාර්ථක ලෙස නිම කරන

සිසුන්ට ගිණුම්කරණය සහ මූල්‍ය පිළිබඳ B.A. (ගෞරව) - අභ්‍යන්තර උපාධිය පිරිනමනු ලැබේ.

Wollongong විශ්වවිද්‍යාලය - ඕස්ට්‍රේලියාව

අන්තර්මධ්‍ය (අදියර II) සමත් වූවන්ට, වාණිජවේදී (B.Com) අභ්‍යන්තර උපාධියට ඇතුළත් වීම සඳහා ලියාපදිංචි විය හැකිය.

Canterbury Christ Church විශ්වවිද්‍යාලය - එක්සත් රාජධානිය

කළමනාකරණ මට්ටමේ අවම වසර දෙකක පළපුරුද්ද සහිත ඒ.ඒ.ටී. සාමාජිකයන්, Seagis Campus පෞද්ගලික ආයතනය මගින් පවත්වනු ලබන Canterbury Christ Church (එක්සත් රාජධානිය) විශ්ව විද්‍යාලයෙහි ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධි පාඨමාලාවට ඇතුළත් වීමට සුදුසුකම් ලබයි.

Passed Finalists (Diploma in Accounting & Business) and members of AAT Sri Lanka are eligible to register and claim exemptions from several Professional Courses and University degrees.

PROFESSIONAL INSTITUTES

Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka)

Passed Finalists of AAT Sri Lanka are entitled for complete exemption at Business Level I and two subjects exemptions at Business Level II of the CA Sri Lanka Curriculum effective from March 2020.

The exemptions are as follows:

Business Level I - (Complete Level Exemption)

- BL 1 Financial Accounting
- BL 2 Business Mathematics & Statistics
- BL 3 Business Law
- BL 4 Business Environment & Economics
- CS 1 Business Communication I

Business Level II - (Exemptions of 2 Subjects)

- BL 5 Audit, Business Processes and Digitalisation
- BL 7 Business Taxation

B.Sc. Applied Accounting (General Degree) 10 courses out of 34 courses will be exempted for AAT Passed Finalists.

Special Notice
 As per CA Sri Lanka policy studnets who have obtained AAT qualificatiion through other exemptions other than A/L will not be consider.

Institute of Certified Management Accountants of Sri Lanka (CMASL)

Passed Finalists of AAT Sri Lanka are eligible for exemption from all the subjects at Foundation Level and three subjects at Operational Level.

Foundation Level

- FL 1 - Management Accounting Fundamentals
- FL 2 - Financial Accounting & Finance Fundamentals

- FL 3 - Fundamentals of Management & Economics
- FL 4 - Quantitative Methods for Business
- FL 5 - Business English I

Operational Level

- OL 2 - Advanced Financial Accounting & Finance
- OL 4 - Commercial Law and Taxation
- OL 5 - Business English II

Chartered Institute of Management Accountants (CIMA-UK)

Passed Finalists and Members of AAT Sri Lanka are entitled for complete exemption at Certificate Level and as listed below.

Certificate Level - Complete Level Exemption

- BA 1 Fundamentals of Business Economics
- BA 2 Fundamentals of Management Accounting
- BA 3 Fundamentals of Financial Accounting
- BA 4 Fundamentals of Ethics, Corporate Governance and Business Law

● Association of Chartered Certified Accountants (ACCA-UK)

Passed Finalists are eligible for exemptions from the 03 subjects of the ACCA Knowledge Module of the Foundation Level.

- F1 Accountant in Business
- F2 Management Accounting
- F3 Financial Accounting and,
- F7 Financial Reporting subject of the skill module of the foundation level

● Institute of Public Accountants (IPA) of Australia and Institute of Financial Accountants (IFA) of United Kingdom

The members of AAT Sri Lanka are eligible to obtain the membership of Institute of Public Accountants (IPA) of Australia and Institute of Financial Accountants (IFA) in the United Kingdom.

● AAT Business School

The Passed Finalists of AAT Sri Lanka are eligible to obtain complete exemption from the 1st year of Higher Diploma in Accounting & Finance (HDAF) Program out of two years.

● Chartered Institute of Personnel Management (CIPM)

Passed Finalists can register for the Professional Qualification in HRM with exemption from CCHR.M.

● Association of Business Executives (ABE-UK)

Diploma Level - I Exemption from the subject "Accounting".

● Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) / Technical Colleges in Sri Lanka

Passed Finalists are eligible to register for the HNDA Course with 1st year exemption.

● Institute of Chartered Corporate Secretaries of Sri Lanka (ICCS)

The Passed Finalists and Members of AAT Sri Lanka are eligible to obtain the following subject exemptions.

- **Foundation Stage - A**
Business Environment
Economics
Business Management

- **Foundation Stage - B**
Financial Accounting
Business Statistics
Human Resource Management
Corporate Administration

- **Professional Part II**
Taxation

UNIVERSITIES - SRI LANKA

● University of Sri Jayewardenepura

AAT Passed Finalists are eligible to apply for the registration of following External Degrees:-

- (a) B. Com.
- (b) B. Sc. - Business Administration
- (c) B. Sc. - Public Administration

● University of Colombo – Faculty of Graduate Studies

Passed Finalists are eligible for registration for the Executive Diploma in Business Administration.

● University of Kelaniya

Passed Finalists are eligible to register for the BA (General / Special) external degree.

● The Open University of Sri Lanka

Passed Finalists are eligible to apply for the selection examination of:

- Diploma in Management

UNIVERSITIES - FOREIGN

● National Institute of Business Management (NIBM) in collaboration with Coventry University UK.

Once upon successful completion of the evaluation made on the interview and obtaining successful grade in the English Test, Passed Finalist of AAT Sri Lanka who are having industry experience of minimum 3 months are eligible for first year exemption from BA [Hons] Degree in Professional Accounting out of three years.

● Northumbria University - UK

Passed Finalists of AAT Sri Lanka are eligible to enter Level Four (second year) of BA (Hons) Accounting & Finance Programme, subject to:

- (a) Completing the entire AAT Programme in English
or
Satisfying the English Language requirements of Northumbria University.

- (b) Payment of the appropriate fee.


Students who have registered and successfully completed the above programme will be awarded the degree of BA (Hons) Accounting & Finance.

● Wollongong University – Australia

Level II / AA2 level / Intermediate / Stage II Passed Students - Registration for the Bachelor of Commerce (B. Com.) Degree (internal) at the University of Wollongong.

● Canterbury Christ Church University (U.K.)

AAT members who are having more than two years managerial experience are entitled to enter the Master of Business Administration (MBA) Programme of Canterbury Christ Church University U.K. conducted locally at Seagis Campus (Pvt.) Ltd.



අවකලනය

$y = f(x)$ ශ්‍රිතය x විෂයෙන් අවකලනය කිරීමෙන් ලැබෙන පළමු අවකලන සංගුණකය $\frac{dy}{dx}$ මගින් අංකනය කරයි.

මෙහිදී අවකලනය පිළිබඳ මූලික සිද්ධාන්ත 2ක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

සිද්ධාන්ත 01

$$\left[\begin{array}{l} y = x^n \text{ නම්} \\ \frac{dy}{dx} = nx^{n-1} \text{ වේ} \end{array} \right]$$

නිදසුන 01

$$\left[\begin{array}{l} y = x^3 \\ \frac{dy}{dx} = 3x^2 \end{array} \right]$$

නිදසුන 02

$$\left[\begin{array}{l} y = x^2 \\ \frac{dy}{dx} = 2x \end{array} \right]$$

නිදසුන 03

$$\left[\begin{array}{l} y = x \\ \frac{dy}{dx} = 1 \end{array} \right]$$

නිදසුන 04

$$\left[\begin{array}{l} y = 5x^4 \\ \frac{dy}{dx} = 5 \times 4x^3 \\ = 20x^3 \end{array} \right]$$

නිදසුන 05

$$\begin{array}{l} y = 5x \\ \frac{dy}{dx} = 5 \end{array}$$

සිද්ධාන්ත 02

$$\left[\begin{array}{l} \text{හිතනයක අවකලනය ශුන්‍ය වේ.} \\ k \text{ යනු නියමයක් නම්} \\ y = k \text{ නම්} \\ \frac{dy}{dx} = 0 \text{ වේ} \end{array} \right]$$

නිදසුන 1

$$\left[\begin{array}{l} y = 5 \\ \frac{dy}{dx} = 0 \end{array} \right]$$

නිදසුන 2

$$\left[\begin{array}{l} y = 1.75 \\ \frac{dy}{dx} = 0 \end{array} \right]$$

නිදසුන 3

$$\left[\begin{array}{l} y = \frac{2}{3} \\ \frac{dy}{dx} = 0 \end{array} \right]$$

පහත ශ්‍රිත අවකලනය පිළිබඳව නවදුරටත් සලකා බලමු.

$$\begin{array}{l} 1. \quad y = x^3 - 4x^2 + 5x \\ \frac{dy}{dx} = 3x^2 - 8x + 5 \end{array}$$


$$\begin{array}{l} 2. \quad y = x^2 - 4x + 5 \\ \frac{dy}{dx} = 2x - 4 \end{array}$$

$$\begin{array}{l} 3. \quad y = 4 - 5x - 3x^2 \\ \frac{dy}{dx} = -5 - 6x \end{array}$$

$$\begin{array}{l} 4. \quad y = \frac{2x^3}{3} - \frac{5x^2}{2} - \frac{1}{4} \\ \frac{dy}{dx} = \frac{6x^2}{3} - \frac{10x}{2} \\ = 2x^2 - 5x \end{array}$$

ශ්‍රිතයක පළමු අවකලන සංගුණකය මගින් එම ශ්‍රිතයේ ඕනෑම ලක්ෂයක අනුක්‍රමනය ලබාදෙයි. එය තහවුරු කර ගැනීම සඳහා පහත නිදසුන් සලකා බලමු.

නිදසුන 1




$y = 3x + 2$, මෙය අනුක්‍රමණය (m) 3 සහ අන්තඃ-ධණ්ඩය (c) 2 වන සරල රේඛාවයි.

$$\begin{array}{l} y = 3x + 2 \\ \text{මෙහි } \frac{dy}{dx} = 3 \text{ වේ.} \end{array}$$

නිදසුන 2


$y = 5 - 2x$, මෙය අනුක්‍රමණය (m) - 2 සහ අන්තඃ-ධණ්ඩය 5 වන සරල රේඛාවකි.



$$\begin{array}{l} y = 5 - 2x \\ \text{මෙහි } \frac{dy}{dx} = -2 \text{ වේ} \end{array}$$

නිදසුන

$y = 5$, මෙය අන්තඃ-ධණ්ඩය 5 වන x අක්ෂයට සමාන්තර සරල රේඛාවකි. මෙහි අනුක්‍රමණය ශුන්‍ය වේ.



$y = 5$
මෙහි $\frac{dy}{dx} = 0$ වේ


මෙම හිඳසුන් මගින් පැහැදිලි වන්නේ,

$\frac{dy}{dx}$


මගින් සරල රේඛාවල අනුක්‍රමණය ලබාදෙන බවයි.

ශ්‍රිතයක උපරිම හෝ අවම ලක්ෂ්‍යයේදී අනුක්‍රමණය ශුන්‍ය වේ. එනම් උපරිම හෝ අවම ලක්ෂ්‍යයේදී $\frac{dy}{dx} = 0$ වේ.

උපරිමය



අවමය



ශ්‍රිතයක දෙවන අවකලන සංගුණකය

x විෂයයේ අවකලනය කරන ලද ශ්‍රිතයක් නැවතත් x විෂයයේම අවකලනය කිරීමෙන් එම ශ්‍රිතයෙහි දෙවන අවකලන සංගුණකය ලබාදෙයි.

$y = f(x)$ ශ්‍රිතයෙහි පළමු අවකලන සංගුණකය

$\frac{dy}{dx}$

මගින් ද, දෙවන අවකලන සංගුණකය

$\frac{d^2y}{dx^2}$

මගින් ද නිරූපණය කරයි.

හිඳසුන 1

$y = x^3$
 $\frac{dy}{dx} = 3x^2$
 $\frac{d^2y}{dx^2} = 6x$

හිඳසුන 2

$y = 2x^3 - 3x^2 + 5x$
 $\frac{dy}{dx} = 6x^2 - 6x + 5$
 $\frac{d^2y}{dx^2} = 12x - 6$

හිඳසුන 3

$y = 5x^2 - 4x + 6$
 $\frac{dy}{dx} = 10x - 4$
 $\frac{d^2y}{dx^2} = 10$

දෙවන අවකලන සංගුණකය භාවිතයෙන් ශ්‍රිතයක උපරිමය සහ අවමය අර්ථ දැක්වීම.

උපරිමය

$y = f(x)$ ශ්‍රිතයට x - 0 හිදී උපරිමයක් පවතී නම්,

$x = a$ හිදී

$\frac{dy}{dx} = 0$ සහ $\frac{d^2y}{dx^2} < 0$ විය යුතුය.

අවමය

$y = f(x)$ ශ්‍රිතයට x = a හිදී අවමයක් පවතී නම්,

$x = a$ හිදී

$\frac{dy}{dx} = 0$ සහ $\frac{d^2y}{dx^2} > 0$ විය යුතුය.

මෙම මූලධර්මය පැහැදිලි කර ගැනීම සඳහා පහත හිඳසුන සලකා බලමු.

හිඳසුන:

දෙවන අවකලනය භාවිතයෙන් $y = x^3 - 12x + 5$ ශ්‍රිතයට x = 2 දී ශ්‍රිතයට උපරිමයක් පවතින්නේ ද නැතහොත් අවමයක් පවතින්නේ ද යන්න නිගමනය කරන්න.

පිළිතුර

මේ සඳහා මුලින් ම ශ්‍රිතයෙහි පළමු සහ දෙවන අවකලන සංගුණකයක් ලබා ගන්න.

$y = x^3 - 12x + 5$

$\frac{dy}{dx} = 3x^2 - 12$

$\frac{d^2y}{dx^2} = 6x$

දැන් x = 2 පළමු සහ දෙවන අවකලන වලට ආදේශ කරමු.

	$x = 2$
$\frac{dy}{dx} = 3x^2 - 12$	$3 \times 2^2 - 12 = 0$
$\frac{d^2y}{dx^2} = 6x$	$6 \times 2 = 12$ මෙය ධන අගයකි

මේ අනුව x = 2 දී පළමු අවකලන සංගුණකය "0" ද දෙවන අවකලන සංගුණකය ඍණ අගයක් ද වන බැවින් ඉහත මූල ධර්මයට අනුව x = 2 දී ශ්‍රිතයට අවමයක් පවතින බව ප්‍රකාශ කළ හැකිය.

ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ අවකලනයෙහි යෙදීම්

ආන්තික පිරිවැය ශ්‍රිතය (MC)

නිෂ්පාදනය එක් ඒකකයක් වැඩි කරන විට මුළු පිරිවැයට අළුතින් එකතුවන ප්‍රමාණය ආන්තික පිරිවැයයි. ආන්තික පිරිවැය (MC) පහත පරිදි ලබා ගනී.

$MC = \frac{\Delta TC}{\Delta C}$

මෙය පිරිවැය වක්‍රයෙහි අනුක්‍රමණය ලෙස ද හැඳින්විය හැකිය.

ශ්‍රිතයක පළමු අවකලන සංගුණකය මගින් එම ශ්‍රිතයේ අනුක්‍රමණය ලබාදෙන බව ඉහත දී සාකච්ඡා කරන ලදී.

ඒ අනුව, මුළු පිරිවැය ශ්‍රිතය අවකලනය කිරීමෙන් පිරිවැය ශ්‍රිතයෙහි අනුක්‍රමණය හෙවත් ආන්තික පිරිවැය ලබාගත හැකි බව පැහැදිලි වේ.

එනම්,

$\therefore MC = \frac{dTC}{dq}$ වේ

ආන්තික ආදායම් ශ්‍රිතය - (MR)

ඉහත ආකාරයටම මුළු ආදායම් ශ්‍රිතයෙහි පළමු අවකලන සංගුණකය මගින් ආන්තික ආදායම් ශ්‍රිතය ලබා දෙයි.

එනම්,

$MR = \frac{dTR}{dq}$ වේ

ආන්තික ලාභ ශ්‍රිතය - (MP)

ඒ අනුව මුළු ලාභ ශ්‍රිතය අවකලනය කිරීමෙන් ආන්තික ලාභ ශ්‍රිතය ලබා දෙයි.

වනම් $MP = \frac{dTP}{dq}$ වේ

තවද $TP = TR - TC$ බැවින්

$MP = MR - MC$ ලෙසද අර්ථ දැක්වේ.

ඒ අනුව ආන්තික ආදායම් සහ ආන්තික පිරිවැය ශ්‍රිතයන් අඩු කිරීමෙන් ද MP ලබාගත හැකිය.

∴ ලාභය උපරිම වන විට ලාභ ශ්‍රිතයෙහි අනුක්‍රමනය ශුන්‍ය වේ. (වනම් $MP = 0$ වේ)

ඒ අනුව ලාභය උපරිම වන අවස්ථාවේදී

$MR = MC$ වේ.

බොහෝ විභාග ගැටළු සඳහා මෙම මූලධර්මය මත පදනම් කරගෙන ඇත.

2020 ජනවාරි (AA12) පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය

03. (a) අලුතෙන් සංවර්ධනය කරන ලද නිෂ්පාදිතයක් සම්බන්ධයෙන් ආදායම් ශ්‍රිතය සහ මුළු පිරිවැය ශ්‍රිතය සීමාසහිත ඇඩා සමාගමේ ගණකාධිකාරී විසින් හඳුනාගෙන තිබේ.

$TR = 74x + 2x^2$

$TC = 3x^2 - 86x + 250$

මෙහි x යනු ඒකක ගණනයි.

ඔබ විසින් කළ යුතු දෑ,

ලාභය උපරිම කරන ඒකක ප්‍රමාණය ගණනය කරන්න.

පිළිතුර

සටහන : ලාභය උපරිම වන විට MR සහ MC සමාන විය යුතුය. එබැවින් TR අවකලනය කර MR ශ්‍රිතය ද TC අවකලනය කර MC ශ්‍රිතයද ලබාගෙන ඒවා එකිනෙකට සමාන කළ යුතුය.

$TR = 74x + 2x^2$ $TC = 3x^2 - 86x + 250$

$MR = 74 + 4x$ $MC = 6x - 86$

ලාභය උපරිම වන විට

$MR = MC$ වේ.

$74 + 4x = 6x - 86$

$74 + 86 = 6x - 4x$

$160 = 2x$

∴ $x = 80$

∴ ලාභය උපරිම කරන ඒකක ප්‍රමාණය 80 කි.

AAT 2019/ජනවාරි (AA12)

03. (b) භාණ්ඩයක් සඳහා මුළු ලාභ ශ්‍රිතය,

$P(x) = -2x^2 + 100x + 600$ මගින් දී ඇත.

මෙහි x යනු විකුණන ලද ඒකක ප්‍රමාණය වේ. ඔබ විසින් කළ යුතු දෑ:

ලාභය උපරිම කරන ඒකක ප්‍රමාණය ගණනය කරන්න.

පිළිතුර

සටහන : ඕනෑම ශ්‍රිතයක උපරිම හෝ අවම වන ඒකක ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා එහි පළමු අවකලන සංගුණකය "0" ට සමාන කළ යුතුය.

$\frac{dy}{dx} = 0$

$P(x) = -2x^2 + 100x + 600$

$\frac{dP}{dx} = -4x + 100$

$dP = 0$ කිරීමෙන්, $-4x + 100 = 0$

$100 = 4x$

$x = 25$

තවද මෙහිදී දෙවන අවකලන සංගුණකය පරීක්ෂා කර එය ඍණ අගයක් බවද තහවුරු කරගත යුතුය. (ශ්‍රිතයක් උපරිම වන විට එහි දෙවන අවකලන සංගුණකය ඍණ අගයක් විය යුතුය.)

දැන් දෙවන අවකලන සංගුණකය පරීක්ෂා කරමු.

$\frac{dP}{dx} = -4x + 100$

$d^2P = -4$ මෙය ඍණ අගයකි.

∴ $x = 25$ දී ලාභය උපරිම වේ.

AAT - 2020/ජූලි

03. නිෂ්පාදිතයක ඉල්ලුම් ශ්‍රිතය $P = 1000 - 2q$ වේ. එහි ස්ථාවර පිරිවැය රු. 800/- ක් වන අතර විචල්‍ය පිරිවැය $100q + 3q^2$ වේ. මෙහි "q" යනු නිෂ්පාදනය කළ ඒකක ප්‍රමාණය වන අතර "P" යනු ඒකකය මිල වේ.

ඔබ විසින් කළ යුතු දෑ:

1. මුළු ආදායම් ශ්‍රිතය සහ මුළු පිරිවැය ශ්‍රිතය හඳුනා දක්වන්න.
2. ලාභ ශ්‍රිතය හඳුනා දක්වන්න.
3. ලාභය උපරිම කරන ඒකක ප්‍රමාණය ගණනය කරන්න.

පිළිතුර

සටහන :

මෙහිදී මුලින්ම ඉල්ලුම් ශ්‍රිතයෙහි P උකස් කර එය ආදායම් ශ්‍රිතයෙහි P ට ආදේශ කළ යුතුය. එවිට ආදායම් ශ්‍රිතය q ඇසුරින් ලබාගත හැකිය. ඉන් පසු ස්ථාවර පිරිවැය සහ විචල්‍ය පිරිවැය එකතු කර මුළු පිරිවැය ශ්‍රිතය ගොඩනගන්න.

ලබාගත් ආදායම් ශ්‍රිතයෙන් පිරිවැය ශ්‍රිතය අඩු කර ලාභ ශ්‍රිතය ලබාගත හැකිය.

අවසානයේ TR සහ TC අවකලනය කර MR සහ MC ලබාගෙන ඒවා සමාන කිරීමෙන් ලාභය උපරිම වන ඒකක ප්‍රමාණය හඳුනා ගන්න.

(a) $TR = p \times q$ $p = 1,000 - 2q$

$TR = (1,000 - 2q) \times q$

$TR = 1,000q - 2q^2$

(b) $TC = FC + VC$ $FC = 800$

$VC = 100q + 3q^2$

$TC = 800 + 100q + 3q^2$

(c) $TR = 1,000q - 2q^2$

$TC = 800 + 100q + 3q^2$

$MR = 1,000 - 4q$

$MC = 100 + 6q$

ලාභය උපරිම වන විට $MR = MC$ වේ.

$1,000 - 4q = 100 + 6q$

$900 = 10q$

$q = \frac{900}{10}$

$q = 90$

$q = 90$

∴ ලාභය උපරිම වන ඒකක සංඛ්‍යාව 90 කි.

Mr. Kalum Athuraliya
B.Sc. (Maths & Statistics)

DIFFERENTIATION

The first derivative obtained by differentiating the function, $y = f(x)$ with respect to 'x' is denoted by $\frac{dy}{dx}$

Here, it is required to pay attention towards two basic theories related to the concept of Differentiation.

Theory 01

$$\left[\begin{array}{l} \text{If } y = x^n \\ \frac{dy}{dx} = nx^{n-1} \end{array} \right]$$

Example 01

$$\left[\begin{array}{l} y = x^3 \\ \frac{dy}{dx} = 3x^2 \end{array} \right]$$

Example 02

$$\left[\begin{array}{l} y = x^2 \\ \frac{dy}{dx} = 2x \end{array} \right]$$

Example 03

$$\left[\begin{array}{l} y = x \\ \frac{dy}{dx} = 1 \end{array} \right]$$

Example 04

$$\left[\begin{array}{l} y = 5x^4 \\ \frac{dy}{dx} = 5 \times 4x^3 \\ = 20x^3 \end{array} \right]$$

Example 05

$$\begin{array}{l} y = 5x \\ \frac{dy}{dx} = 5 \end{array}$$

Theory 02

Differentiation of a constant is zero.

If k is a constant,

$$\left[\begin{array}{l} \text{If } y = k \\ \frac{dy}{dx} = 0 \end{array} \right]$$

Example 01

$$\left[\begin{array}{l} y = 5 \\ \frac{dy}{dx} = 0 \end{array} \right]$$

Example 02

$$\left[\begin{array}{l} y = 1.75 \\ \frac{dy}{dx} = 0 \end{array} \right]$$

Example 03

$$\left[\begin{array}{l} y = \frac{2}{3} \\ \frac{dy}{dx} = 0 \end{array} \right]$$

Let's further consider the differentiation of below functions.

$$1. \quad y = x^3 - 4x^2 + 5x$$

$$\frac{dy}{dx} = 3x^2 - 8x + 5$$

$$2. \quad y = x^2 - 4x + 5$$

$$\frac{dy}{dx} = 2x - 4$$

$$3. \quad y = 4 - 5x - 3x^2$$

$$\frac{dy}{dx} = -5 - 6x$$


$$4. \quad y = \frac{2x^3}{3} - \frac{5x^2}{2} - \frac{1}{4}$$

$$\frac{dy}{dx} = \frac{6x^2}{3} - \frac{10x}{2}$$

$$= 2x^2 - 5x$$

The first derivative of a function gives the gradient of any point of that function. Let's consider the below example to confirm the above fact.

Example 01




Here, $y = 3x + 2$ is a straight line in which the gradient (m) is 3 and the intercept (c) is 2.

$$\begin{array}{l} y = 3x + 2 \\ \text{Here, } \frac{dy}{dx} = 3 \end{array}$$

Example 02


$Y = 5 - 2x$ is a straight line in which the gradient (m) is -2 and the intercept is 5.



$$\begin{array}{l} y = 5 - 2x \\ \text{Here, } \frac{dy}{dx} = -2 \end{array}$$

Example 03

$Y = 5$ is a straight line parallel to the x axis, in which the intercept is 5. Gradient of this is zero.



$$y = 5$$

Here, $\frac{dy}{dx} = 0$


This example asserts that, Gradients of straight lines are given by $\frac{dy}{dx}$

Gradient is zero at the maximum or minimum point of a function.


Which means,

$$\frac{dy}{dx} = 0 \quad \text{at the maximum or minimum point.}$$

Maximum



Minimum



Second Derivative of a function

Re-differentiating a function which has already been differentiated with respect to 'x', (differentiate again with respect to 'x' itself) gives the second derivative of that function.

The first derivative of the function $y = f(x)$ is represented by

$$\frac{dy}{dx} \quad \text{while}$$

$$\frac{d^2y}{dx^2} \quad \text{representing the second derivative of the function.}$$

Example 01

$$y = x^3$$

$$\frac{dy}{dx} = 3x^2$$

$$\frac{d^2y}{dx^2} = 6x$$

Example 02

$$y = 2x^3 - 3x^2 + 5x$$

$$\frac{dy}{dx} = 6x^2 - 6x + 5$$

$$\frac{d^2y}{dx^2} = 12x - 6$$

Example 03

$$y = 5x^2 - 4x + 6$$

$$\frac{dy}{dx} = 10x - 4$$

$$\frac{d^2y}{dx^2} = 10$$

Interpreting the maximum and minimum of a function using the second derivative.

Minimum

If, $y = f(x)$ experiences a minimum at $x = a$

$$\frac{dy}{dx} = 0 \quad \text{and} \quad \frac{d^2y}{dx^2} > 0$$

at the point where $x = a$.

Maximum

If $y = f(x)$ experiences a maximum at $x = a$,

$$\frac{dy}{dx} = 0 \quad \text{and} \quad \frac{d^2y}{dx^2} < 0$$

at the point where $x = a$.

Let's consider the following example to clarify principle the above.

Example:

Conclude whether there's a maximum or a minimum existing for the function, $y = x^3 - 12x + 5$ at the point where $x = 2$ using the second derivative.

Answer:

Obtain the first and second derivatives of the function.

$$y = x^3 - 12x + 5$$

$$\frac{dy}{dx} = 3x^2 - 12$$

$$\frac{d^2y}{dx^2} = 6x$$

Now let's substitute $x=2$ to the first and second derivatives.

	$x = 2$
$\frac{dy}{dx} = 3x^2 - 12$	$3 \times 2^2 - 12 = 0$
$\frac{d^2y}{dx^2} = 6x$	$6 \times 2 = 12$ This is a positive value.

According to the above principle, it can be mentioned that there's a minimum to the function at $x=2$ as the first derivative is '0' and the second derivative is a positive value at $x = 2$.

Application of Differentiation for Business

Marginal Cost Function (MC)

Marginal cost is the amount adding to the total cost when the production is being increased by one more unit.

Marginal cost is obtained as follows.

$$MC = \frac{\Delta TC}{\Delta C}$$

This can be introduced as the gradient of the cost curve too.

It was discussed earlier that the first derivative of a function gives the gradient of that function.

Accordingly, it's clear that the gradient of the cost curve or the marginal cost can be obtained by differentiating the total cost curve.

That is,

$$\therefore MC = \frac{dTC}{dq}$$

Marginal Revenue Function (MR)

Marginal revenue function is given by the first derivative of the total revenue function in the same way as above.

That is,

$$MR = \frac{dTR}{dq}$$

Marginal Profit Function - (MP)

Accordingly, the differentiation of total profit function gives the marginal profit function.

This means,

$$MP = \frac{dTP}{dq}$$

Moreover, as $TP = TR - TC$
It is interpreted as $MP = MR - MC$ too.

Accordingly, Marginal Profit can be obtained by deducting Marginal Cost by Marginal Revenue too.

Therefore, the gradient of Profit function is zero when profit is maximized. ($MP=0$)
Accordingly, $MR=MC$ at the instance where profit is maximized.

This principle has been the base for many of the examination questions.

January 2020 (AA12) Past Paper

03. (a) A Private Limited's accountant has identified the income function and the total cost function related to a newly developed product.

$$TR = 74x + 2x^2$$

$$TC = 3x^2 - 86x + 250$$

Here, X is referred to as the number of units.

You are required to,
Calculate the number of units that maximizes the profit.

Answer

Note : MR and MC should be equal when profit is maximized. Hence, MR function should be obtained by differentiating TR, MC function should be obtained by differentiating TC and both should be equated.

$$TR = 74x + 2x^2 \quad TC = 3x^2 - 86x + 250$$

$$MR = 74 + 4x \quad MC = 6x - 86$$

When profit is maximized,

$$MR = MC$$

$$74 + 4x = 6x - 86$$

$$74 + 86 = 6x - 4x$$

$$160 = 2x$$

$$\therefore x = 80$$

Therefore, profit maximizing units is 80

AAT 2019/ January (AA12)

03. (b) Total profit function for a product is given by,

$$P(x) = -2x^2 + 100x + 600$$

Here, X is the quantity of units sold.

You are required to,
Calculate the number of units that maximizes the profit.

Answer

Note: First derivative should be equal to '0' to identify the maximum or minimum number of units of any function.

$$\frac{dy}{dx} = 0$$

$$P(x) = -2x^2 + 100x + 600$$

$$\frac{dP}{dx} = -4x + 100$$

By making, $dP/dx = 0$

$$-4x + 100 = 0$$

$$100 = 4x$$

$$x = 25$$

Moreover, the second derivative of this should be checked and confirmed that it is a negative value. (Second derivative should be negative when a function is maximized)

Now, let's check the second derivative.

$$\frac{dP}{dx} = -4x + 100$$

$$d^2P = -4 \quad \text{This is a negative value.}$$

Therefore, profit is maximized when $x = 25$

AAT-2020 July

03. Demand function of a product is $P = 1,000 - 2q$. Fixed cost of it is Rs.800/- and the variable cost is $100q + 3q^2$. 'q' of this equation is referred to as the number of units produced and P is the unit price.

You are required to:

1. Identify the total revenue function and total cost function.
2. Identify the profit function.
3. Calculate the number of units that maximizes the profit.

Answer

Note: First P should be subjected to the demand function, and it should be substituted to the P in revenue function. Then, the revenue function can be obtained from q.

Then, calculate the total cost by adding up fixed cost and variable cost.

Profit function and be obtained by deducting the cost function by the revenue function.

Finally, Obtain MR and MC by differentiating TR and TC and identify the number of units that maximizes profit by equating them.

$$(a) \quad TR = p \times q \quad p = 1,000 - 2q$$

$$TR = (1,000 - 2q) \times q$$

$$TR = 1,000q - 2q^2$$

$$(b) \quad TC = FC + VC \quad FC = 800$$

$$VC = 100q + 3q^2$$

$$TC = 800 + 100q + 3q^2$$

$$(c) \quad TR = 1,000q - 2q^2$$

$$TC = 800 + 100q + 3q^2$$

$$MR = 1,000 - 4q$$

$$MC = 100 + 6q$$

$MR = MC$ when the profit is maximized.

$$1,000 - 4q = 100 + 6q$$

$$900 = 10q$$

$$q = \frac{900}{10}$$

$$q = 90$$

Therefore, the number of units that maximize the profit is 90.

ශුද්ධ වර්තමාන අගය

Net Present Value (NPV)

මුදලක වර්තමාන අගය පිළිබඳ සංකල්පය මීට පෙර සාකච්ඡා කර ඇත.

වනම් යම් මුදලකට මිලදී ගත හැකි භාණ්ඩ හෝ සේවාවන් ප්‍රමාණය කාලයක් සමග අඩුවන බව ඔබ දන්නා කරුණකි.

නිදසුනක් ලෙස අද දිනයේ රුපියල් 100 ක මුදලක් වැය කර මිලදී ගන්නා භාණ්ඩ හෝ සේවාවන් ප්‍රමාණය 2023 වසරේදී මිලදී ගැනීමට රුපියල් 150 ක් වැය වන්නේ යැයි සිතමු. ඒ අනුව අනාගතයේ දී (2023) ලැබෙන රුපියල් 150 ක වර්තමාන වටිනාකම රුපියල් 100 කි.

මෙලෙස ව්‍යාපාරික කටයුතු වලදී යම් ව්‍යාපෘතියක් සඳහා මුදලක් ආයෝජනය කළ විට එහි ප්‍රතිලාභ ලැබීමට වසර කීපයක් ගත වෙයි.

නිදසුනක් ලෙස, ව්‍යාපෘතියක් සඳහා රුපියල් 100,000 ක් ආයෝජනය කළ අයෙකුට වසර තුනකට පසු රුපියල් 150,000 ක මුදලක් ආපසු ලැබෙයි. අංක ගණිතයට අනුව මෙහි ලාභය රුපියල් 50,000 කි. (150,000 - 100,000 = 50,000).

නමුත් වසර 3 කට පසු රුපියල් එක් ලක්ෂ පනස්දාහක වර්තමාන වටිනාකම රුපියල් එක්ලක්ෂ දහදාහක් නම් (වනම් වසර 3 කට පසු රුපියල් 150,000 මුදලකට මිලදී ගනු ලබන භාණ්ඩ හෝ සේවාවන් ප්‍රමාණය අද දිනයේ දී මිලදී ගැනීම රුපියල් 110,000 මුදලක් වැය වන බවයි.) සත්‍ය වශයෙන් ලබන ලාභය = 110,000 - 100,000 = 10,000 කි.

මෙලෙස ව්‍යාපෘතිය ඇගයීමේ දී වර්තමානයට සාපේක්ෂව උපයන ලාභය සැලකිය යුතුය.

ශුද්ධ වර්තමාන අගය සංකල්ප මගින් පැහැදිලි කරනු ලබන්නේ ඉහත පරිදි වර්තමානයට සාපේක්ෂව උපයන ලාභය ගණන් කිරීමේ ක්‍රමවේදයයි.

ශුද්ධ වර්තමාන අගය (NPV) ගණනය කරන ආකාරය පැහැදිලි කර ගැනීම සඳහා පහත නිදසුන සලකා බලමු.

නිදසුන

එක්තරා ව්‍යාපෘතියක් සඳහා රුපියල් 150,000 ආයෝජනය කරන අතර එම ව්‍යාපෘතිය මගින් පළමු, දෙවන සහ තෙවන වසර අගදී පිළිවෙලින් රු. 80,000 ක්, රු. 60,000 ක් සහ රු. 50,000 ක් වශයෙන් ප්‍රතිලාභ උපයයි. සමාගමේ ප්‍රාග්ධන පිරිවැය 10% කි.

ශුද්ධ වර්තමාන අගය (NPV) ක්‍රමය මගින් මෙම ව්‍යාපෘතිය අගයන්න.

යම් මුදලක වර්තමාන අගය සෙවීම සඳහා පහත සූත්‍රය භාවිතා කළ හැකිය.

$$PV = \frac{FV}{(1+r)^n} \quad \text{මෙහි } r = 10\% = 0.10 \text{ කි.}$$

$$\text{ඒ අනුව, } PV = \frac{FV}{1.1^n}$$

මෙම ව්‍යාපෘතියට අදාළ මුදල් ප්‍රවාහයෙහි එක් එක් මුදලෙහි වර්තමාන අගය මෙම සූත්‍රය භාවිතයෙන් ගණනය කළ හැකිය.

ඉහත ව්‍යාපෘතියෙහි මුදල් ප්‍රවාහය පහත පරිදි ප්‍රස්ථාරිකව දැක්විය හැකිය.



සටහන

ධන ශුද්ධ වර්තමාන අගයක් සහිත ව්‍යාපෘතියක මුදල් ආයෝජනය වාසිදායක වන අතර, සෘණ ශුද්ධ වර්තමාන අගයක් සහිත ව්‍යාපෘතියක මුදල් ආයෝජනය අවාසිදායක වේ.

මුදල් ප්‍රවාහය (Cash Flow)

	0	1	2	3
ආයෝජන	150	-	-	-
ප්‍රතිලාභ		80	60	50
		$\frac{80}{1.1^1}$	$\frac{60}{1.1^2}$	$\frac{50}{1.1^3}$

$$\text{ප්‍රතිලාභ වල වර්තමාන අගය} = \frac{80}{1.1^1} + \frac{60}{1.1^2} + \frac{50}{1.1^3} = 159,880$$

$$\text{ආයෝජනවල වල වර්තමාන අගය} = 200$$

$$NPV = \text{ප්‍රතිලාභ වල වර්තමාන අගය} - \text{ආයෝජනවල වර්තමාන අගය}$$

$$NPV = 159,880 - 150,000 = +9,880$$

මෙහි ශුද්ධ වර්තමාන අගය + අගයකි

එය ආයෝජනය සඳහා සුදුසුලාභදායී ව්‍යාපෘතියකි.

2018 ජනවාරි

5. (b) සීමාසහිත Best Label සමාගමට විහිලාපායීය ආයෝජන සඳහා අලුත් ව්‍යාපෘතියක් ආයෝජන අවශ්‍ය කර තිබේ. අලුත් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා මූලික පිරිවැය රු. 200,000 කි. මෙමගින් වාර්ෂිකව රු. 65,000 ක් බැගින් වූ මුදල් ගලා ඒම් ඉදිරි වර්ෂ 4 සඳහා සමාගම විසින් ජනනය කරනු ඇත. වට්ටම් සාධකය වාර්ෂිකව 10% සේ සලකන්න.

ඔබ විසින් කළ යුතු දෑ:

ශුද්ධ වර්තමාන අගය (Net Present Value) ගණනය කරන්න.



2021 ජනවාරි

සමාගමක් විසින් ආයෝජන ව්‍යාපෘති දෙකක් පිළිබඳව ආයෝජන සිදුකරමින් සිටී. A ව්‍යාපෘතිය සහ B ව්‍යාපෘතිය යන ව්‍යාපෘති දෙක සඳහා ඉදිරි වර්ෂ 3ට පුරෝකථනය කරන ලද මුදල් ගලා ඒම් පහත සඳහන් පරිදි වේ.

වර්ෂය	1	2	3
ව්‍යාපෘතිය	(රු.)	(රු.)	(රු.)
A	20,000	50,000	90,000
B	45,000	65,000	50,000

A ව්‍යාපෘතිය සහ B ව්‍යාපෘතිය සඳහා මූලික ආයෝජනය පිළිවෙලින් රු. 160,000/- ක් සහ රු. 130,000/- ක් වේ. සමාගමේ ප්‍රාග්ධන පිරිවැය (වට්ටම් සාධකය) වර්ෂයකට 10% බැගින් වේ.

ඔබ විසින් කළ යුතු දෑ:

(a) එක් එක් ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය [Net Present Value - NPV] ගණනය කරන්න.

(b) ශුද්ධ වර්තමාන අගය මත පදනම්ව A ව්‍යාපෘතිය සහ B ව්‍යාපෘතිය යන දෙකෙන් වඩාත් හොඳම ව්‍යාපෘතිය හේතු සහිතව හඳුනා දක්වන්න.

2018 ජනවාරි (පිළිතුර)

මුදල් ප්‍රවාහය (Cash Flow)

	0	1	2	3	4
ආයෝජනය	200				
ප්‍රතිලාභ		65	65	65	65

(රු. '000)

$$PV = \frac{FV}{1.1^n}$$

NPV = ප්‍රතිලාභ වල වර්තමාන අගය - ආයෝජනවල වර්තමාන අගය

$$NPV = \frac{65}{1.1^1} + \frac{65}{1.1^2} + \frac{65}{1.1^3} + \frac{65}{1.1^4} - 200$$

NPV = රු. 5,985 හෝ

වර්ෂ	මුදල් ප්‍රවාහය (Rs. '000)	වට්ටම් සාධක	වර්තමාන අගය (Rs. '000)
0	(200,000)	1	(200,000.00)
1	65,000	0.909	59,085
2	65,000	0.826	53,690
3	65,000	0.751	48,815
4	65,000	0.683	41,395
		NPV	5,985.00

2021 ජනවාරි (පිළිතුර)

වර්ෂය	A ව්‍යාපෘතිය	B ව්‍යාපෘතිය	වට්ටම් සාධකය @10%	A ව්‍යාපෘතියේ වර්තමාන අගය	B ව්‍යාපෘතියේ වර්තමාන අගය
0	(160,000)	(130,000)	1	(160,000)	(130,000)
1	20,000	45,000	0.909	18,180	40,905
2	50,000	65,000	0.826	41,300	53,690
3	90,000	50,000	0.751	67,590	37,550
				(32,930)	2,145

NPVA = PV - 1

= -160,000 + 127,070

NPV = -32,930

NPVB = PV - 1

= 130,000 + 132,145

NPV = +2,145

A ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය = -32,930

B ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය = +2,145

හෝ

$$A \text{ ව්‍යාපෘතිය} \quad NPV = \frac{20,000}{1.1^1} + \frac{50,000}{1.1^2} + \frac{90,000}{1.1^3} - 160,000$$

$$NPV = 127,122.46 - 160,000 \\ = \underline{\underline{-32,877.54}}$$

B ව්‍යාපෘතිය

$$NPV = \frac{45,000}{1.1^1} + \frac{65,000}{1.1^2} + \frac{50,000}{1.1^3} - 130,000$$

$$NPV = 132,193.84 - 130,000 \\ = \underline{\underline{2,193.84}}$$

(b) B ව්‍යාපෘතියේ ඉදිරි වර්තමාන අගය බිහි අගයක් ගන්නා අතර A ව්‍යාපෘතියේ ඉදිරි වර්තමාන අගය සෘණ අගයක් ගනී. එම නිසා B ව්‍යාපෘතියේ ආයෝජනය කළ යුතුය.

Net Present Value (NPV)

Concept of the present value of money has been discussed earlier.

Which means, you already know the fact that the number of products or services that can be purchased from a certain sum of money is decreasing over time.

For example, let's assume that the goods that are purchasing today for Rs.100 requires Rs.150 to be purchased in the year 2023.

Accordingly, the present value of Rs.150 receiving in the future (2023) is Rs.100.

Thus, it consumes few years to benefit from a sum of money invested for a certain project in business courses.

For example, a sum of Rs.150,000 will be returned after 3 years to a person who invested Rs.100,000 in a project. Mathematically, the profit of this is, Rs. 50,000. (150,000-100,000 = 50,000)

But if the present value of Rs.150,000 after 3 years is, Rs.110,000 (which means the amount of goods and services purchasing for Rs.150,000 needs Rs.110,00 to be purchased at present)

The actual profit receiving = 110,000 – 100,000 = 10,000

Likewise, the profit earned relative to the present should be considered in evaluating projects.

Concept of Net Present Value is explaining the methodology of calculating the profit relative to the present as above.

Let's consider the following example to clarify the way of calculating the Net Present value.

Example:

Rs.150,000 is invested in a certain project and it respectively earns benefits worth Rs.80,000, Rs.60,000 and Rs.50,000 at the end of first, second and third years.

Cost of Capital of the company is 10%.

Evaluate this project by the method 'Net Present Value'.

Below states the equation can be used to find the present value of a certain sum of money.

$$PV = \frac{FV}{(1+r)^n} \quad \text{Here, } r = 10\% = 0.10$$

$$\text{Accordingly, } PV = \frac{FV}{1.1^n}$$

Present value of each sum of money of the cash flow related to this project can be calculated using this formula.

Cash flow of the above project can be graphically illustrated as below.



Cash Flow

	0	1	2	3
Investment	150	-	-	-
Benefits		80	60	50
		$\frac{80}{1.1^1}$		
			$\frac{60}{1.1^2}$	
				$\frac{50}{1.1^3}$

Present value of benefits = $\frac{80}{1.1^1} + \frac{60}{1.1^2} + \frac{50}{1.1^3} = 159,880$

Present value of investments = 150,000

NPV = Present value of benefits – Present value of investments

NPV = 159,880 - 150,000 = +9,880

Net Present Value of this is a (+) positive value.

This investment is accepted 95 it makes positive NPV.



Note:

Projects with a positive net present value are advantageous to invest money and projects with negative net present value are disadvantageous to make monetary investments.

2018 January

5. (b) Best Label Private Limited is in a need to evaluate a new project with the objective of evaluating its company profits. Initial cost is Rs.200,000. Company will generate Rs.65,000 worth annual cash flows during the next 4 upcoming years. Consider the discounting factor as 10%.

You are required to,
Calculate the Net Present Value.

Answer

	0	1	2	3	4					
Investment	200									
Benefits		65	65	65	65					
PV =		$\frac{FV}{1.1^n}$								
NPV =		Present value of benefits - Present value of investments								
NPV =		$\frac{65}{1.1^1}$	$+$	$\frac{65}{1.1^2}$	$+$	$\frac{65}{1.1^3}$	$+$	$\frac{65}{1.1^4}$	$-$	200
NPV =		<u>Rs. 5,985</u>				Or				



2021 January

A company is conducting an evaluation related to two investment projects. Estimated cash flows of project A and project B for 3 upcoming years are as follows.

Year Project	1 (Rs.)	2 (Rs.)	3 (Rs.)
A	20,000	50,000	90,000
B	45,000	65,000	50,000

Initial investments for the projects A and B are Rs. 160,000 and Rs.130,000 respectively.

Cost of Capital of the company (Discounting Factor) is 10%.

You are required to,

- Calculate the Net Present Value of each project
- Identify with reasons, the best project to be chosen among project A and project B based on the Net Present Value.

Year	Cash Flow (Rs. '000)	Discounting Factor	Present Value (Rs. '000)
0	(200,000)	1	(200,000.00)
1	65,000	0 .909	59,085
2	65,000	0 .826	53,690
3	65,000	0 .751	48,815
4	65,000	0 .683	41,395
		NPV	5,985.00

Answer:

Year	Project A	Project B	Discounting Factor @10%	Present Value of Project A	Present Value of Project B
0	(160,000)	(130,000)	1	(160,000)	(130,000)
1	20,000	45,000	0.909	18,180	40,905
2	50,000	65,000	0.826	41,300	53,690
3	90,000	50,000	0.751	67,590	37,550
				(32,930)	2,145

$$NPVA = PV - 1$$

$$= -160,000 + 127,070$$

$$NPV = \underline{\underline{-32,930}}$$

$$NPVB = PV - 1$$

$$= 130,000 + 132,145$$

$$NPV = \underline{\underline{+2,145}}$$

$$\text{Net Present Value of Project A} = -32,930$$

$$\text{Net Present Value of Project B} = +2,145$$

Or

$$\text{Project A} \quad NPV = \frac{20,000}{1.1^1} + \frac{50,000}{1.1^2} + \frac{90,000}{1.1^3} - 160,000$$

$$NPV = 127,122.46 - 160,000$$

$$= \underline{\underline{-32,877.54}}$$

Project B

$$NPV = \frac{45,000}{1.1^1} + \frac{65,000}{1.1^2} + \frac{50,000}{1.1^3} - 130,000$$

$$NPV = 132,193.84 - 130,000$$

$$= \underline{\underline{2,193.84}}$$

- Net Present Value of project B is a positive value and Net Present Value of project A is a negative value. Hence, should be invested in project B.

දේශීය ආදායම් සංශෝධන පනත - 2021 අංක 10

ප්‍රධාන වෙනස්කම්වල සාරාංශය

1. නිදහස් කිරීම්

1.1 ශ්‍රී ලංකාවේ විදේශීය මුදල් ආයෝජනය

- 1.1.1. දේශීය හෝ විදේශීය ව්‍යවහාර මුදලින් නාමිකය කරන ලද යම් ස්වෛරී බැඳුම්කරයක් මත වන පොලිය, වට්ටම හෝ යම් ලැබීමක් උපලබ්ධි කිරීම වශයෙන් (ශ්‍රී ලංකාවේ ස්ථිර ආයතනයක් නොවන) යම් නිර්වාසික තැනැත්තෙකු විසින් උපයන ආදායම (2018.04.01 දින සිට)
- 1.1.2. විදේශීය ව්‍යවහාර මුදලින් නාමිකය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ද ඇතුළුව යම් ස්වෛරී බැඳුම්කරයක් මත, අවස්ථාවෝචිත පරිදි, ගෙවන ලද හෝ ඉඩ දෙන ලද පොලිය හෝ වට්ටම වශයෙන් යම් තැනැත්තෙකු විසින් උපයන ආදායම (2018.04.01 දින සිට)
- 1.1.3. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් හෝ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ඇ.ඩො. මිලියන 100 කට නොඅඩු සමස්ථ ආයෝජනයක් කරන ලද වාණිජ බැංකුවක් හෝ බලයලත් වෙළෙඳපොළට ඒ බැඳුම්කර උපලබ්ධි කිරීමෙන් ලැබුණු හෝ උපයන ලද ලැබීමක් (2021.04.01 දින සිට).

1.2 ආයෝජන සහ ඉතිරි කිරීම්

- 1.2.1. පොලිය
- 1.2.2. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද ඕනෑම විදේශ මුදල් ගිණුමකින් ලද පොලිය. (2020.01.01 දින සිට)
 - 1.2.2.1. බලපත්‍රලාභී වාණිජ බැංකුවක හෝ බලයලත් අලෙවි නියෝජිතයෙකු සමග දේශීය හෝ විදේශීය මුදලින් විවෘතව හා නඩත්තු කෙරෙන විශේෂ තැන්පතු ගිණුම ලෙස නම් කර ඇති කාලීන තැන්පතු ගිණුමෙන් ඕනෑම තැනැත්තෙකුට උපචිත වන හෝ ඒ තැනැත්තා විසින් උපයනු ලබන පොලිය. (2020.04.08 සිට)
 - 1.2.2.2. සුභසාධන සංගම්වල පොලි ආදායම.(2020.04.01 දින සිට)

1.3 ලාභාංශ

- 1.3.1. ඕනෑම අන්වෘතීය පුද්ගලයෙකුට ගෙවන ලාභාංශ
- 1.3.2. වාණිජ කේන්ද්‍රීය ව්‍යාපාර විසින් ගෙවන ලාභාංශ
- 1.3.3. වාසික සමාගමක් විසින්, ඒ වාසික සමාගමට ලැබුණු ලාභාංශ (විශදම්, පාඩු හෝ ලාභාංශ මත බදු අඩු කිරීමෙන් පසු ශුද්ධ ලාභයෙන්) මගින් වූ ලැබීම්වලට සහ ලාභවලට ආරෝපණය කළ හැකි ප්‍රමාණයට හෝ ඒ ලාභාංශ මගින් වූ ලැබීම්වලින් සහ ලාභවලින් ව්‍යුත්පන්න වන ප්‍රමාණයට සාමාජිකයෙකුට ගෙවනු ලබන ලාභාංශයක්

2. කෘෂිකර්මාන්තය

2.1. කෘෂි ගොවිතැන

- 2.1.1. කෘෂි ගොවිතැනෙන් වූ නිෂ්පාදන විකිණීමෙන් ලැබුණු හෝ උපයන ලද ලැබීම් සහ ලාභ (2019/2020 සිට 2023/2024 දක්වා වසර පහක කාලයක් සඳහා නිදහස්)
- 2.1.2. කෘෂිකාර්මික නිෂ්පාදන මගින් එකම පුද්ගලයා විසින් සැකසීම හෝ නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරන්නේ නම්, විකිණීම නිදහස් කිරීමක් ලෙස සැලකේ (2019/2020 සිට 2023/2024 දක්වා වසර පහක කාලයක් සඳහා)
- 2.1.3. භූමිය සැකසීම සහ ඉඩමක ඕනෑම වර්ගයක පැළ වගා කිරීම සමඟ, හරිතාගාර තුළ වගා කිරීම, මීමැසි පාලනය, මාළු හෝ සත්ත්ව පාලනය, කුකුළු ගොවිපල, ඉස්සන් වගාව, අභිජනනය, පඳු වෛද්‍ය හෝ කෘතිම සිංචන සේවා.
- 2.1.4. කෘෂිකාර්මික කටයුතු වලින් නිෂ්පාදනය කරන (එකම පුද්ගලයෙකු) ඕනෑම නිෂ්පාදනයක් ඒ නිෂ්පාදනය වෙළෙඳපොළ සඳහා සූදානම් කිරීමේ දී, පිරිසිදු කිරීම, ප්‍රමාණ කිරීම, වර්ග කිරීම, ශ්‍රේණිගත කිරීම, කැපීම හෝ ශීත කිරීම අදහස් වන නමුත් ඊට කෘෂි පිරිසැකසුම් කිරීම හෝ ආහාර පිරිසැකසුම් කිරීම ඇතුළත් නොවේ.

2.2 කෘෂි පිරිසැකසුම්

- 2.2.1. කෘෂි පිරිසැකසුම් වලින් ලබන ලැබීම් සහ ලාභ. 2020.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි - අදාළ අනුපාතය 14% කි.
- 2.2.2. විකිණීම් නිදහස් කිරීම් ලෙස සලකන නමුත් සැකසීම සඳහා හෝ නිෂ්පාදනය සඳහා භාවිතා කළහොත් - අදාළ අනුපාතය 14% කි.
- 2.2.3. "කෘෂි පිරිසැකසීම" යන්නෙන් අදහස් කරන්නේ දේශීයව නිෂ්පාදනය කරන ඕනෑම කෘෂිකාර්මික, ධීවර කාර්මික හෝ සත්ත්ව නිෂ්පාදන සැකසීම සහ එම නිෂ්පාදනයේ ස්වරූපය, සමෝච්ඡය හෝ භෞතික ස්වරූපය වෙනස් කිරීමේ අරමුණින් විපලනය, ඇඹරීම, ඇසුරුම් කිරීම, ටින් කිරීම වැනි දේ ඇතුළත් වේ. වෙළෙඳපොළ නමුත් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම හෝ නිෂ්පාදනය කිරීම බැහැර කරයි.

2.3. කෘෂි ගොවි නිෂ්පාදනයන්ට වටිනාකම් එකතු කිරීම

- 2.3.1. කෘෂිකාර්මික නිෂ්පාදන එකම පුද්ගලයා විසින් සැකසීම හෝ නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන්නේ නම්, අදාළ බදු වගකීම්වල ආරෝපිත ප්‍රමාණය 25% කින් අඩු කෙරේ. (01.04.2021 සිට ක්‍රියාත්මක වන පරිදි)
- 2.3.2. "නිෂ්පාදනය" යන්නෙන් අදහස් කරන්නේ යම් අපීචි භෞතික ද්‍රව්‍යයකට, භාණ්ඩයකට හෝ දෙයකට සිදු කරනු ලබන වෙනසක්,
 - 2.3.2.1. යම් අපීචි භෞතික ද්‍රව්‍යයක්, භාණ්ඩයක් හෝ දෙයක් වෙනස් නාමයක්, ස්වරූපයක් හෝ භාවිතයක් ඇති අලුත් සහ වෙනස් වූ ද්‍රව්‍යයක්, භාණ්ඩයක් හෝ දෙයක් බවට පරිවර්තනය කිරීමකට හේතුවන්නා වූ හෝ
 - 2.3.2.2. වෙනස් රසායනික සංයුතියක් හෝ පූර්ණ ව්‍යුහයක් ඇති අලුත් සහ වෙනස් වූ ද්‍රව්‍යයක්, භාණ්ඩයක් හෝ දෙයක් බිහි කරන්නා වූ,

3. විදේශීය මූලාශ්‍ර සහ සේවා

3.1. නිදහස් කිරීම් (01.01.2020 දින සිට)

- 3.1.1. විදේශ මූලාශ්‍ර වලින් ලබන ලැබීම් සහ ලාභ (දේශීය ආදායම් බදු පනතේ හි වගන්තිය 74) (විදේශ මුදල් බැංකුවක් හරහා ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය කළ යුතුය.)
- 3.1.2. ශ්‍රී ලංකාවෙන් පිටත හෝ ප්‍රයෝජනයට ගතහැකි ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවෙන් හෝ ඉන් පිටතදී සිදු කෙරෙන ඕනෑම සේවාවක් (විදේශ මුදල් බැංකුවක් හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කළ යුතුය.)
- 3.1.3. රසායනාගාර සේවාවලින් හෝ ප්‍රමිති සහතික කිරීමේ සේවාවලින් යම් නිර්වාසිත තැනැත්තෙකුට ව්‍යුත්පන්න වූ යම් මුදල් ප්‍රමාණයක්.

4. තොරතුරු තාක්ෂණය සහ සවිල සේවා

4.1 නිදහස් කිරීම් (01.01.2020 සිට)

- 4.1.1. නියම කරනු ලැබිය හැකි තොරතුරු තාක්ෂණ සහ සවිල සේවා සැපයීමෙන් ඒ තැනැත්තාට ලැබුණු හෝ ඒ තැනැත්තා විසින් උසපයන ලද ලැබීම් හා ලාභ ඉතා ඉක්මණින් ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

5. රන්, මැණික් හෝ ස්වර්ණාභරණ

5.1. නිදහස් කිරීම්

- 5.1.1 අපනයනය සඳහා කැපු සහ ඔප දැමූ මැණික් ඇතුළු රත්තරන්, මැණික් හෝ ස්වර්ණාභරණ අපනයනය කිරීමේ ව්‍යාපාර වලින් ලැබීම් සහ ලාභ (විදේශ මුදල් බැංකුවක් හරහා ශ්‍රී ලංකාවට චීනය යුතුය. (01.04.2021 සිට)

5.2. සහනදායී අනුප්‍රමාණයන්

- 5.2.1. මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිශ්‍යාවෙන් වූ වලින් ලැබීම් සහ ලාභ (2021.04.01 දින සිට) (පුද්ගලයින් සහ සමාගම් 14%)
- 5.2.2. විදේශීය ව්‍යවහාර මුදලින් ගෙවීම් භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලය පවරන ලද ඕනෑම අයෙකු විදේශීය ව්‍යවහාර මුදල් සඳහා ශ්‍රී ලංකාව තුළදී මැණික් හෝ ස්වර්ණාභරණ විකිණීම. (2018.04.01 දින සිට) (සමාගම් 14%)

6. ඉඩකඩම් හා දේපළ ආයෝජන

6.1 ආදායම

- 6.1.1. විකුණුම්කරුගේ ව්‍යාපාර හෝ ප්‍රාග්ධන ලාභ
 - 6.1.1.1. ඉඩම් හෝ ගොඩනැගිල්ල බැහැර කිරීමෙන් ව්‍යාපාර හෝ ප්‍රාග්ධන ලාභ, ච්චනි ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් ශ්‍රී ලංකා නිශ්චල දේපළ ආයෝජන භාරයකට (SLREIT) පවරා ඇත්නම් - 2020.04.01 දින සිට නිදහස්
- 6.1.2. ව්‍යාපාර හෝ ප්‍රාග්ධන ලාභ, ඒකක නිමියාට ලාභාංශ
 - 6.1.2.1. ශ්‍රී ලංකා නිවාස ඉඩකඩම් ආයෝජන භාරයක ඒකක නිමියෙකු විසින්, ඒකක උපලබ්ධි කිරීම මත වූ ලාභාංශ සහ ලැබීම් හෝ ශ්‍රී ලංකා නිවාස ඉඩකඩම් ආයෝජන භාරයක ප්‍රාග්ධන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලැබීම් ලෙස උපයන ලද මුදල් ප්‍රමාණ - 2021.04.01 දින සිට නිදහස්

7. වෘත්තීය අධ්‍යාපනය

- 7.1 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන ඕනෑම වෘත්තීය අධ්‍යාපන ආයතනයක් මගින් TVET සංකල්පය යටතේ ප්‍රමිතිගත වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීමෙන් ලැබෙන ලැබීම් සහ ලාභ - 2021.04.01 දින සිට නිදහස්

කොන්දේසි:

සමාන වැඩ සටහන් සඳහා ගිය වසර හා සැසඳීමේදී ශිෂ්‍ය සංඛ්‍යාව දෙගුණ කළ යුතුය. නැතහොත් අවුරුදු 4 ක කාල සීමාව පවත්වා ගැනීම සඳහා පළමු වසරේ ශිෂ්‍ය ප්‍රමාණය (පළමු වසරේදී දෙගුණයක්) අවශ්‍ය වේ.

උදා: තක්සේරු වර්ෂ 2020/0221 - 30 සඳහා ශිෂ්‍ය ප්‍රමාණය

2021/2022 - 60

තක්සේරු වර්ෂ 2022/2023 සිට 2025/2026 දක්වා විච්චි ශිෂ්‍ය සංඛ්‍යාවක් පවත්වා ගන්නේ නම්

7.2. නිදහස් කිරීම 01.04.2021 සිට ක්‍රියාත්මක වන පරිදි

- 7.2.1 තාක්ෂණික සහ හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සංකල්පය යටතේ ප්‍රමිතිගත ආයතනයකින් වෘත්තීය අධ්‍යාපනය සම්පූර්ණ කරන ලද අය විසින් නව ව්‍යාපාර ආරම්භ කිරීම

7.3 නිදහස් කිරීම සඳහා අදාළ වේ.

- 7.3.1 ව්‍යාපාර ලැබීම් සහ ලාභ (ප්‍රාග්ධන වත්කම් හෝ වගකීම් බැහැර කිරීමෙන් ලැබෙන ලාභ හැර)
- 7.3.2 **ව්‍යාපාරික ක්‍රියාත්මක කිරීමට වසර දෙකක කාල සීමාව ලබා දී ඇත.

7.4 නිදහස් කිරීමේ කාලය

- 7.4.1. වසර 5 ක්

8. පුනර්ජනනීය ශක්තිය

- 8.1 මෙහා වොට් සියයකට නොඅඩු සූර්ය හෝ සුළං බලශක්තියක් නිපදවීමේ හැකියාව සහිතව පිහිටුවන ලද සහ ඒ බලශක්තිය ජාතික විදුලි බල පද්ධතියට සපයන යම් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාරිකයක - එම කටයුතු වලින් ව්‍යාපාර ලැබීම් සහ ලාභ (ප්‍රාග්ධන වත්කම් හෝ වගකීම් බැහැර කිරීමෙන් ලැබෙන ලාභ හැර)
 - **ව්‍යාපාරික ක්‍රියාත්මක කිරීමේ වසර දෙකක කාල සීමාව (වසර 07 ක් සඳහා නිදහස්)
- 8.2 ඕනෑම පුද්ගලයෙකු විසින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතා කරමින් ජනනය කරන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සැපයීම (සමාගම් -14%, පුද්ගලයින් - 14%)
- 8.3 සූර්ය පැනල සඳහා වැය කරන ලද පිරිවැය (2021.04.01 දින සිට) පරිශ්‍රයේ ස්ථාවර කර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති විට තක්සේරු වසරේ උපරිම අඩු කිරීම රු. 600,000 (ණය ආපසු ගෙවීම ඇතුළුව)

9. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කොටස්

- 9.1 2021 වර්ෂයේදී වනම්, 2021/2022 තක්සේරු වර්ෂය සඳහා සමාගමක් සිය කොටස් ලැයිස්තුගත කර තිබෙන්නම් (ප්‍රාග්ධන ලාභ බද්ද හැර සමස්ත බද්ද මත) - බදු අනුපාතය 50% කින් අඩු කෙරේ.
- 9.2 සමාගමක් සිය කොටස් ලැයිස්තුගත කර ඇත්තේ 2021.01.01 සිට 2021.12.31 දක්වා කාලය තුළ නම් තක්සේරු වර්ෂය 2022/2023 සිට 2024/2025 සඳහා බදු අනුපාතය (14%)

10. බහුජාතික සමාගම් විසින් සිදුකරන අපනයන දිරි ගැන්මට

10.1 ආදායම

- 10.1.1. බහුජාතික සමාගමකින් උපයන ලාභාංශ ආදායමේ අදාළ බදුවගකීම මත (01.04.2021 සිට)
- 10.1.2. 2020/2021 වසර හා සසඳන විට 2021/2022 දී අපනයන අවම වශයෙන් 30% කින් ඉහළ ගියේ නම් - (බදු 25% කින් අඩු කිරීම = 10.5)
- 10.1.3. 2020/2021 හා සසඳන විට 2022/2023 දී අපනයන අවම වශයෙන් 50% කින් වැඩි කළහොත් - (බදු 50% කින් අඩු කිරීම = 7%)
- 10.1.4. 2020/2021 හා සසඳන විට 2023/2024 දී අපනයන අවම වශයෙන් 50% කින් ඉහළ ගියේ නම් හෝ (ii) හි ඉහත තත්ත්වයට 2023/2024 සඳහා (බදු 50% කින් අඩු කිරීම % 7%)

11. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට සහන

- 11.1 දේශීය ආදායම් පහතේ ප්‍රධාන ප්‍රඥප්තියේ 195 වන වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති පරිදි යම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයක් විසින් ගෙවිය යුතු වූ ද, කොමසාරිස් ජනරාල්වරයාගේ වාර්තාවල 2020 ජූනි මස 26 වන දින වනවිට හිඟව පවතින්නා වූ ද, යම් හිඟ ආදායම් බදු මුදලක්, (ඕනෑම ආපසු ගෙවීමක් අඩු කිරීමෙන් පසු) 2019 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන තක්සේරු වර්ෂය දක්වා (වාර්තාව අනුව බදු ගෙවීම් සඳහා කරන ලද තක්සේරු හැර, නමුත් ආපසු ගෙවීමේදී බදු ගෙවීමට යටත්ව ඕනෑම දඩයක් කපා හරිනු ඇත) කරන ලද යම් තක්සේරුවක් හේතුවෙන් ඒ හිඟ බදු මුදලක් පැන නැගී ඇත්නම්
- 11.2 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයක් විසින් ආදායම හෝ යම් අඩු කිරීමක් හෝ සහනයක් පිළිබඳ හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් කිසිදු වංචාවක් හෝ සිතාමතා බැහැර හැරීමක් සිදු කර නොමැති බවට සහ වාර්තාවේ ප්‍රකාශ කර ඇති බද්ද ගෙවා ඇති බවට සහකාර කොමසාරිස්වරයා සෑහීමට පත් වන අවස්ථාවක දී, ඒ සහකාර කොමසාරිස්වරයා විසින් 2020 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන තක්සේරු

වර්ෂය සඳහා ස්වයං තක්සේරුව සංශෝධනය (අතිරේක ආදායම් බදු තක්සේරු) කිරීම නොකළ යුතුය.

- 11.3 ව්‍යාපාර ආදායමෙන් වැඩි ආදායම් බදු අනුපාතයකින් බදු ගෙවිය යුතු විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයකින් විසින් අඩු අනුපාතය යටතේ පාඩු සිය ව්‍යාපාර වලින් අඩු කර ගැනීම සඳහා වූ සීමාව ඉවත් කරන ලදී.
- 11.4 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳ අර්ථ දැක්වීම පුළුල් කර ඇත.
- 11.5. වැරදි පුද්ගලයින් කණ්ඩායමක සමස්ත වාර්ෂික දළ පිරිවැදුම රුපියල් මිලියන 500 ඉක්මවා නොයන්නේ නම් ආශ්‍රිත සමාගම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස සැලකේ.

12. අනෙකුත් අංශ සඳහා නිදහස් කිරීම

12.1 නිදහස් කිරීම - 01.04.2021 සිට ක්‍රියාත්මක වන පරිදි

- 12.1.1 දැනටමත් ඉදිකිරීමේ කර්මාන්තයෙහි භාවිත කරනු ලැබ ඇති ද්‍රව්‍ය ප්‍රතිවක්‍රීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද, තෝරාගත් වෙනමම වූ වැඩබිම්ක ප්‍රතිවක්‍රීකරණය කරන ලද ඉදිකිරීම් ද්‍රව්‍ය විකිණීමෙහි නිරත ව්‍යවසායයකට, ව්‍යාපාරික ලැබීම් සහ ලාභ (ප්‍රාග්ධනය ඉවත දැමීමෙන් ලැබෙන ලාභ හැර) නිදහස්
 - **ව්‍යාපාරික ක්‍රියාත්මක කිරීමේ වසර දෙකක කාල සීමාව ලබා දී ඇත. (නිදහස් කිරීමේ කාලය අවුරුදු 10)
- 12.1.2. දේශීය ශ්‍රමය හා දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් සන්නිවේදන කුළුණු සහ ඒ ආශ්‍රිත උපකරණ ඉදිකරන සහ ස්ථාපනය කරන හෝ ඒ ඉදිකිරීම් හෝ ස්ථාපනය සඳහා අවශ්‍ය තාක්ෂණික සේවා සපයන වාසික පුද්ගලයෙකු විසින් ආරම්භ කරන ලද ව්‍යවසායයකට ලැබෙන, ව්‍යාපාරික ලැබීම් සහ ලාභ (ප්‍රාග්ධන වත්කම් හෝ වගකීම් බැහැර කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ හැර) නිදහස්
 - **ව්‍යාපාරික ක්‍රියාත්මක කිරීමේ වසර දෙකක කාල සීමාව ලබා දී ඇත (නිදහස් කිරීමේ කාලය වසර 5)
- 12.1.3 ශ්‍රී ලංකාව තුළ බෝට්ටු හෝ නැව් නිෂ්පාදනය කිරීම සඳහා ආරම්භ කළ නව ව්‍යාපාර සහ එම බෝට්ටු හෝ නැව් විකිණීමෙන් ලැබෙන ලැබීම් සහ ලාභ (ප්‍රාග්ධන වත්කම් හෝ වගකීම් බැහැර

කිරීමෙන් ලැබෙන ලාභ හැර) නිදහස්
**ව්‍යාපාරික ක්‍රියාත්මක කිරීමේ වසර දෙකක කාලය (නිදහස් කිරීමේ කාලය අවුරුදු 7)

13. නිර්වාසික නොවන අස්ථිත්වයන්ට සහන

නිර්වාසික තැනැත්තෙකු ශ්‍රී ලංකාවේ ස්ථිර ආයතනයක් විසින් උපයාගත් මුළු ආදායම, ඒ ආදායම උපයාගත් තක්සේරු වර්ෂයට ඉක්බිතිව ම වළඹෙන තක්සේරු වර්ෂයේ පළමුවන දිනයෙන් ආරම්භ වන වසර තුනක අවම කාල සීමාවක් ශ්‍රී ලංකාව තුළ රඳවා ගෙන, වය ස්වකීය ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා හෝ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර දී ඇති කොළඹ කොටස් හුවමාරුවෙන් කොටස් හෝ සුරැකුම්පත් අත්කර ගැනීමට හෝ යම් භාණ්ඩාගාර බිල්පතක්, භාණ්ඩාගාර බැඳුම්කරයක් හෝ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බඳුම්කරයක් අත්කර ගැනීමට ආයෝජනය කරන්නේ නම් ජ්‍යෙෂ්ඨ බද්ද ගෙවිය යුතු නොවේ (සහනය 2021.04.01 දින සිට ලබා දෙන ලදී)

14. වාසික පුද්ගලයින් සඳහා වූ සහන

- 14.1 පුද්ගලික සහන (නිර්වාසික ශ්‍රී ලාංකික පුරවැසියන් ද ඇතුළු) රු. මිලියන 3 ක් දක්වා ඉහළ නංවා ඇත (2020.01.01 දින සිට)
 - 14.2 පහත පරිදි කුලී සහන 25% කි.
 - 14.3 වියදම් සහන සඳහා උපරිම අඩු කිරීම් ප්‍රමාණය තක්සේරු වර්ෂයට රු. 1,200,000 (2020.01.01 දින සිට)
 - 14.4 වෛද්‍ය රක්ෂණයට දායක මුදල් ඇතුළුව සෞඛ්‍ය වියදම්
 - 14.5 පුද්ගලයෙකු සඳහා හෝ ඔහුගේ දරුවන් වෙනුවෙන් දේශීය අධ්‍යාපන වියදම (වෘත්තීය අධ්‍යාපනය ඇතුළුව)
 - 14.6 නිවාස ණය සඳහා ගෙවන පොළීය
 - 14.7 දේශීය විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම සඳහා දායක වීම
 - 14.8 කොටස් හෝ සුරැකුම්පත් මිලදී ගැනීම සඳහා කළ වියදම
- (ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර දී ඇති කොළඹ කොටස්

හුවමාරුවේ ලැයිස්තුගත කොටස් හෝ වෙනත් යම් මූල්‍ය සාධක පත්‍ර මිලදී ගැනීම සඳහා හෝ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනත යටතේ භාණ්ඩාගාර බැඳුම්කර හෝ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා දරන ලද වියදම්)

14.9 සූර්ය පැනල සඳහා වැය කරනලද පිරිවැය (2021.04.01 දින සිට) පරිශ්‍රයේ ස්ථාවර කර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති විට වසරේ උපරිම අඩු කිරීම රු. 600,000 (ණය ආපසු ගෙවීම ඇතුළුව)



15. සාමාන්‍ය බදු අනුපාත - තනි පුද්ගලයෝ

2020 ජනවාරි 01 දිනට පෙර හා 2020 ජනවාරි 01 දින හෝ ඊට පසුව

2020 ජනවාරි 1 දිනට පෙර			2020 ජනවාරි 01 දින හෝ ඊට පසුව		
පළමු	600,000	4%	පළමු	3,000,000	6%
දෙවන	600,000	8%	දෙවන	3,000,000	12%
තෙවන	600,000	12%	ඉතිරිය මත		18%
සිව්වන	600,000	16%			
පස්වන	600,000	20%			
ඉතිරිය මත		24%			
ප්‍රාග්ධන ලාභ මත		10%	ප්‍රාග්ධන ලාභ මත		10%

16. සහනදායී බදු අනුපාත - තනි පුද්ගලයෝ

2020 ජනවාරි 1 දිනට පෙර			2020 ජනවාරි 01 දින හෝ ඊට පසුව		
දායක වීමේ හෝ සේවා නියුක්ත කාලය අවුරුදු 20 ක් ඊට අඩු					
මුළු සේවා නියුක්ති ආදායමට		බදු අනුපාත	මුළු සේවා නියුක්ත ආදායමට		බදු අනුපාත
1 වන	රු. 2,000,000	0	1 වන	රු. 10,000,000	0%
2 වන	රු. 1,000,000	5%	2 වන	රු. 10,000,000	6%
ඉතිරිය මත		10%	ඉතිරිය මත		12%
දායක වීමේ හෝ සේවා නියුක්ත කාලය අවුරුදු 20 ට වැඩි					
1 වන	රු. 5,000,000	0%			
2 වන	රු. 1,000,000	5%			
ඉතිරිය මත		10%			

17. විශේෂ බදු අනුපාත - තනි පුද්ගලයෝ

බදු අය කළ හැකි ආදායම	බදු අය කළ හැකි ආදායම	බදු අය කළ හැකි ආදායම	බදු අනුපාත
2019 අප්‍රේල් 1 ට පෙර	40%	2019 අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන පරිදි	40%
ඔට්ටු ඇල්ලීම සහ සුදු, මත්පැන් හෝ දුම්කොළ වලින් සමන්විත ව්‍යාපාරයකින් ලැබෙන ආදායම		ඔට්ටු ඇල්ලීම සහ සුදු, නිෂ්පාදනය සහ විකිණීම හෝ ඕනෑම මත්පැන් හෝ දුම්කොළ ආනයනය කර විකිණීම	
2021 අප්‍රේල් 1 ට පෙර මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිෂ්ඨාවෙන් වූ ලැබීම් සහ ලාභ	පුද්ගලයෙකු සඳහා වන වර්ධනය වන අනුපාත අදාළ වේ	2021 අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන පරිදි - මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිෂ්ඨාවෙන් වූ ලැබීම් සහ ලාභ	උපරිම අනුපාතය - 14%

18. බදු අනුපාත - හවුල් ව්‍යාපාර

හවුල් ව්‍යාපාර බදුකරණය	2020 ජනවාරි 01 දිනට පෙර	2020 ජනවාරි 01 දිනට පසු
අය කිරීම	ආදායම් කොටස මත රඳවා ගැනීමේ බද්ද 8%	බදු අයකළ ආදායම මත ආදායම් බදු මුලින්ම රු.1,000,000 ට 0% සහ ශේෂයට 6%
හවුල්කරුවන්ට බදු අය කිරීම (රඳවා ගැනීමේ බද්ද හෝ ආදායම් බදු බැර)	හවුල්කරුවන්ට ආපසු ගෙවිය හැකි	ආපසු ගෙවිය නොහැකි හමුත් ඉදිරියට ගෙන යා හැක
ප්‍රාග්ධන ලාභ	10%	10%

19. බදු අනුපාත - ව්‍යවසායන්

ව්‍යවසායන් වර්ග	2020 ජනවාරි 01 දිනට පෙර	2020 ජනවාරි 01 දිනට පසු
තාරයන්	24%	18%
සමාගම් (සාමාන්‍ය අනුපාත)	28%	24%
ඒකකකාරය හෝ අනෙක් අරමුදල්	28%	24%
පුණ්‍යායතන	14%	14%
රාජ්‍ය නොවන සංවිධාන	28%	24%
සේවක භාරකාර අරමුදල, අර්ථසාධක අරමුදල්, විශ්‍රාම අරමුදල, පාරිතෝෂික අරමුදල, සේවය අවසන් කිරීමේ අරමුදල	14%	14%

20. සමාගම් සඳහා විශේෂ බදු අනුපාත

20.1

2020 ජනවාරි 01 දිනට පෙර		2020 ජනවාරි 01 දිනට පසු	
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්	14%	සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාරයක ලැබීම් සහ ලාභ (මත්පැන් වෙළඳාම, ඔට්ටු ඇල්ලීම සහ සුදු ව්‍යාපාර හැර)	14%
ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා අපනයනය කිරීමේ ව්‍යාපාරයක්	14%	ලැබීමක් සහ ලාභයක් මෙන්ම භාණ්ඩ අපනයනය ඇතුළුව භාණ්ඩ විකිණීමේ ව්‍යාපාරයක් පැවැත්වීමෙන් ලැබෙන ලාභ, වම විකිණීම හෝ අපනයනය සඳහා ගෙවීම විදේශ මුදල් වලින් ලබාගෙන බැංකුවක් හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය	14%
ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ව්‍යාපාරයක්	14%	කෘෂි ගොවිතැන - නිදහස්, 2019.04.01 සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂි සැකසුම් වලින් ලැබීම් සහ ලාභ	14%

20.2

2020 ජනවාරි 01 දිනට පෙර		2020 ජනවාරි 01 දිනට පසු	
ඔට්ටු ඇල්ලීම සහ සුදු, මත්පැන් සහ දුම්කොළ වලින් සමන්විත ව්‍යාපාරයකින් ආදායම් ලබන සමාගමක් (වෙනත් ව්‍යාපාරයකට සිදුවූ ව්‍යවහාර ආදායමක් හැර)	40%	වාසි සහ ඔට්ටු ඇල්ලීමෙන් හා සුදු ක්‍රීඩාවෙන් ලබන ලාභ ඕනෑම මත්පැන් හෝ දුම්කොළ නිෂ්පාදනයක් නිෂ්පාදනය හා විකිණීමෙන් හෝ ආනයනයෙන් හා විකිණීමෙන් ලැබීම් සහ ලාභ	40%
ප්‍රධාන වශයෙන් අධ්‍යාපන සේවා සැපයීම	14%	ලාභ සහ අධ්‍යාපන සේවා සැපයීමෙන් ලාභ	14%
ප්‍රධාන වශයෙන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ නිරත වීම	14%	තොරතුරු තාක්ෂණය සහ සවිල සේවාවන් නියම කර ඇති පරිදි සවිල කිරීම	නිදහස්



20.3

ලැබීම් සහ ලාභ වර්ගය	2020.01.01 දිනට පෙර	2020.01.01 දින හෝ පසුව ලැබූ
ඉදිකිරීම් සේවා සැපයීමෙන් ලැබීම් සහ ලාභ	28%	14%
සෞඛ්‍ය සේවා සැපයීමෙන් ලැබීම් සහ ලාභ	28%	14%
තේවාසික සමාගමකින් ලැබුණු ලාභාංශ වලින් ලැබීම් සහ ලාභ	WHT 14%	14%
සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ කොවිඩ් මධ්‍යස්ථානයේ ඉල්ලීම මත ආයෝජන සමාගම් මගින් සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සහ ඒ හා සමාන නිෂ්පාදන සැපයීමෙන් ලැබෙන ආදායම	28%	14%
නිෂ්පාදනයෙන් ලැබීම් සහ ලාභ (විකම ආදායම සඳහා 14% ක් සපයා ඇත්නම් විය යෙදිය හැකිය. උදා: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, අපනයන ආදිය)	28%	18%
ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලාභ (ප්‍රාග්ධන ලාභ)	10%	10%

20.4

ආදායම්	බදු අනුපාතය 01.04.2021 සිට ක්‍රියාත්මක වන පරිදි
මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් ලැබුණු සලකා බැලීමෙන් ලැබීම් සහ ලාභ මත	14%
සමාගමක් 2021.01.01 සිට 30.12.2021 දක්වා කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොළේ සිය කොටස් ලැයිස්තුගත කරන්නේ නම් 2022/2023 සිට 2024/2025 දක්වා	14%

20.5

ආදායම්	2021.04.01 න් පසු බදු අනුපාතය
<p>හිඟ්විතව දක්වන වරාය පරිශ්‍රයක් තුළ දේශීය තෙල් සැපයුම්කරුවන් වෙත සමුද්‍රීය ඉන්ධන සැපයීම ඇතුළුව සමුද්‍රීය ඉන්ධන සැපයීම හා සම්බන්ධ ඉන්ධන සඳහා සේවා සැලසීම</p> <p>ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට ඇතුළත් ව ඇති අපනයන අතිමුඛ සමාගමක් විසින් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ 2008 අංක 14 දරණ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ බදු විරාම භුක්ති විඳින සමාගමක් ද ඇතුළුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට ඇතුළත්ව ඇත්තා වූ ද, ඒ ගිවිසුමේ විධිවිධාන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන කාලසීමාව තුළ තීරබදු රහිත පදනම මත ව්‍යාපෘතියට අදාළ භාණ්ඩ හෝ අමුද්‍රව්‍යආනයනය කිරීමට අවසරය දෙනු ලැබ ඇත්තා වූ ද සමාගමක හෝ යම් ආණ්ඩුවේ අධිකාරියක් යටතේ තීර බදු රහිත පදනම මත විශේෂිත භාණ්ඩ ආනයනය කිරීමට සුදුසුකම් ලබන තැනැත්තෙකුට, ආනයන ආදේශනය ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරනු ලබන ප්‍රමාණය තෙක්, 2021 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන වර්ෂ තුනක කාලය ඇතුළත විකුණනු ලබන භාණ්ඩ</p>	14% (හිඟ්විත කටයුතු)



Viraj Saman Kumara
 Partner
 IBT Consultants
 (Chartered Accountants)



20.6

ආදායම		බදු අඩු කිරීම
බහුජාතික සමාගමකින් උපයන ලාභාංශ ආදායමේ අදාළ බදු වගකීම මත (01.04.2021 සිට)		
i.	2020/2021 වසර හා සසඳන විට 2021/22 දී අපනයන අවම වශයෙන් 30% කින් ඉහළ ගියේ නම්	25% = <u>(10.5)</u>
ii.	2020/2021 හා සසඳන විට 2022/2023 දී අපනයන අවම වශයෙන් 50% කින් ඉහළ ගියේ නම්	50% = <u>7%</u>
iii.	2020/2021 හා සසඳන විට 2023/2024 දී අපනයන අවම වශයෙන් 50% කින් ඉහළ ගියේ නම් හෝ (ii) හි ඉහත තත්ත්වයම 2023/2024 ලෙස	50% = <u>7%</u>

21. සමාගම් සඳහා අඩු බදු අනුපාත

ආදායම		බදු අඩු කිරීම
2021/2022 තක්සේරු වර්ෂය සඳහා (ප්‍රාග්ධන ලාභ බද්ද හැර එකතු වූ බදු මත) සමාගමක් 2021.01.01 සිට 31.12.2021 දක්වා කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොළේ සිය කොටස් ලැයිස්තුගත කරන්නේ නම්		50%
අදාළ බදු වගකීම්වල ආරෝපිත ප්‍රමාණය මත, කෘෂිකාර්මික කටයුතුවලින් කෘෂිකාර්මික නිෂ්පාදන එකම පුද්ගලයා විසින් සැකසීම හෝ නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන්නේ නම් (01.04.2021 සිට)		25%

22. අඩු කිරීමේ නීති සඳහා වූ සංශෝධනයන්

- 22.1 පනතේ වගන්ති අංක 10 සහ 11 ට අදාළව සහ පාන (මත්පැන් හැර) ඉඩදෙන වියදමකි.
- 22.2 ක්ෂය කළ හැකි වත්කමක් අළුත්වැඩියා වියදම් හෝ වැඩි දියුණු කිරීමේ වියදම් ඒවා ප්‍රාග්ධන ස්වභාවයේ වුවද, විය නොසලකා අඩුකළ හැකිය.
 - නමුත් අඩුකළ හැකි ප්‍රමාණය පහත සීමාවන්ට යටත් වේ.
 - 4 වන පන්තියේ ගොඩනැගිලි හා ඒ හා සමාන වත්කම් (පෙර තක්සේරු වර්ෂය අවසානයේ වත්කමේ ලියාපදිංචි අගයෙන්) - 5%
 - අනෙකුත් සියළුම ක්ෂය කළ හැකි වත්කම් - 20%
- 22.3 පනතේ 15 වන වගන්තිය යටතේ අඩු කළ හැකි පර්යේෂණ හා සංවර්ධන වියදම් සඳහා අතිරේක 100% අඩු කිරීම 2021/2022 සහ 2022/2023 තක්සේරු කිරීමේ වර්ෂය සඳහා දීර්ඝ කර ඇත.
- 22.4 පනතේ හයවන උපලේඛණය යටතේ වැඩි කළ ප්‍රාග්ධන දීමනා ලබා ගැනීම සඳහා කල් ඉකුත් වීමේ කාලය තවත් වසර 3 දක්වා දීර්ඝ කෙරේ.

22.5 දේශීය දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන නවීන තාක්ෂණයෙන් යුත් කිරි දොවන යන්ත්‍ර සඳහා ප්‍රාග්ධන දීමනා, වසර 2 ක් තුළ ප්‍රදානය කෙරේ.

23. අලෙවිකරණය සහ සන්නිවේදන වියදම්

- 23.1 ප්‍රාග්ධන ස්වභාවයේ වියදම් ඇතුළුව ඕනෑම පුද්ගලයෙකු විසින් දරනු ලබන වියදම්
 - 23.1.1. වෙළඳපොළ පර්යේෂණ (සිදු කළයුත්තේ එකම පුද්ගලයා හෝ ප්‍රාදේශීය ආයතනයකි)
 - 23.1.2 අලෙවිකරණය, වෙළඳ දැන්වීම් සහ සන්නිවේදන ව්‍යාපාරය සැලසුම් කිරීම හෝ නිෂ්පාදනය කිරීම (ශ්‍රී ලංකාව තුළ සිදු කළයුතුය.)
 - 23.1.3 රූපවාහිනිය, ගුවන් විදුලිය, මුද්‍රිත හෝ චිත්‍රමහන් වෙළඳ ප්‍රචාරණය ඇතුළු ප්‍රධාන පෙළේ මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල වෙළඳ ප්‍රචාරණය
 - 23.1.4 නිෂ්පාදන දියත් කිරීම් හෝ ප්‍රචාරක සක්‍රීය කිරීම (සිදුකළ යුත්තේ එකම පුද්ගලයා හෝ ප්‍රාදේශීය ආයතනය)

23.1.5 විකුණන ස්ථාන සංවර්ධනය කිරීම සහ මුද්‍රණය කිරීම (සිදුකළ යුත්තේ එකම පුද්ගලයා හෝ ප්‍රාදේශීය ආයතනය)

23.2 2021/2022 සිට 2023/2024 දක්වා වසර තුනක කාලය තුළ අවම වශයෙන් දේශීය වටිනාකම් එකතු කිරීමකින් 65% ක් සහිත භාණ්ඩ හෝ සේවාවන් සඳහා දරන ලද රුපියල් මිලියන 500 ක ඉහළ සීමාවකට යටත්ව 100% ක අතිරේක අඩු කිරීමක් ලබා දෙනු ඇත. (ආශ්‍රිතයින්ට ගෙවීම් යම් යම් අභ්‍යන්තර වියදම් අතිරේක අඩු කිරීම් සඳහා සලකා බැලිය නොහැක.)

24. අඩු කිරීමේ නීති සඳහා වූ සංශෝධනයන්

24.1 මූල්‍ය පිරිවැය අඩු කිරීමේ සීමාව නැවත සකස් කර ඇත.

$$\frac{A * C}{B}$$

මෙම සූත්‍රයෙහි,

- A = වර්ෂය තුළ මූල්‍ය පිරිවැය
- B = වර්ෂය තුළ මූල්‍ය පිරිවැය දරන ලද මූල්‍ය සාධන පත්‍රවල වටිනාකම
- C = 4 x වර්ෂය අවසානයේදී සමාගමේ හිකුත් කළ කොටස් ප්‍රාග්ධනයේ සහ සංචිතවල මුළු එකතුව

24.2 තක්සේරු වර්ෂය 2021/2022 සඳහා මූල්‍ය පිරිවැය සීමාවකින් තොරව අඩු කළ හැකිය. (යම් ඉදිරියට ගෙන ආ ශේෂයක් තිබේ නම් විය ඉදිරියට ගෙන යායුතුය.)

25. ගෙවීම් සුදුසුකම් ලබන ගෙවීම් - 01.04.2021 දින සිට බලපැවැත්වෙන පරිදි

- 25.1 ඕනෑම රාජ්‍ය සංස්ථාවක් විසින් ඒකාබද්ධ අරමුදලට ගෙවීම් (2019.04.01 දින සිට බලපැවැත්වෙන පරිදි)
- 25.2 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද හා තහවුරු කර ඇති පරිදි සමෘද්ධි ප්‍රතිලාභී පවුලක කාන්තාවක් සඳහා වෙළඳසැලක් පිහිටුවීම සඳහා වාසික පුද්ගලයෙකු විසින් මුදලින් හෝ වෙනත් ආකාරයකින් දෙන දායකත්වය.
- 25.3 යම් මූල්‍ය ආයතනයක් විසින් වෙනත් යම් මූල්‍ය ආයතනයක් අත් පත් කර ගැනීමේ පිරිවැය හෝ වෙනත් ඕනෑම මූල්‍ය ආයතනයක් ඒකාබද්ධ කිරීමේ

පිරිවැය ලෙස දරණ වියදම. එක් එක් සිද්ධි අනුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන පරිදි සියලු කරුණු සලකා බැලීමෙන් නිශ්චය කරනු ලබන අවස්ථාවකදී එසේ දරන වියදම : ඒ අඩු කළහැකි වියදම් තක්සේරු වර්ෂ 3 කට සමාන ප්‍රමාණවලින් බෙදා වෙන් කළ යුතු අතර තක්සේරු කළ ආදායමෙන් මුළු සුදුසුකම් ලබන ගෙවීම් දක්වා අඩු කළ හැකිය.

25.4 රු. මිලියන 5 කට නොඅඩු පිරිවැයක් (චිත්‍රපටයේ ප්‍රචර්ධන වියදම් ද ඇතුළත්ව) දරමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී හෝ රු. මිලියන 25 ක් නොඉක්මවන පිරිවැයක් දරමින් නව සිනමාහළක් ඉදිකිරීමේදී හා උපකරණ සවි කිරීම කිරීමේදී හෝ රු. මිලියන 10 ක් නොඉක්මවන වියදමක් දරමින් සිනමා ශාලාවක් වැඩි දියුණු කිරීමේදී අඩු කිරීම වසරේ බදු ආදායමෙන් 1/3 කට සීමා කෙරෙන අතර ලබන වසර දක්වා ඉදිරියට ගෙන යා හැකිය.

26. වෙනත් වැදගත් සංශෝධනයන්

26.1 අනුමත ගණකාධිකාරීවරයෙකු ඇතුළුව යම් තැනැත්තෙකු විසින් ගෙවීමක් සඳහා බදු වාර්තාවක් හෝ බදු වාර්තාවක කොටසක් සකස් කරනු ලැබූ අවස්ථාවක දී එම තැනැත්තා විසින් එම බදු වාර්තාව සකස් කිරීමේදී ඔහු සම්බන්ධ වූ ප්‍රමාණය නිශ්චිතව දක්වමින් වෙන් වෙන් වශයෙන් සහතික කරනු ලැබිය යුතු අතර, ඔහු

විසින් පරීක්ෂා කරන ලද ලේඛණ සහ ඔහු විසින් පාදක කරගත් තොරතුරු නිශ්චිතව දැක්විය යුතුය. එම සහතික කිරීම බදු වාර්තාව සමග ඉදිරිපත් කරනු ලැබිය යුතු අතර, එක් සහතික කිරීම එක් බදු වාර්තාවේ අත්සාවක් කොටසක් ලෙස සලකනු ලැබිය යුතුය.

26.2 බදු ගෙවන්නන් බදු අභියාචනා කොමිසම වෙත අභියාචනා පෙන්වීමක්, කොමසාරිස් ජනරාල්වරයාගේ තීරණය ලැබී දින තිහක් ඇතුළත හෝ 139 වන වගන්තිය යටතේ කරන ලද පරිපාලන සමාලෝචනය සඳහා වූ ඉල්ලීම සිදුකර මාස හතක කාලසීමාව ඉක්මව යන දින සිට දින තිහක් ඇතුළත, කොමසාරිස් ජනරාල්වරයාට ද පිටපතක් සහිතව, බදු අභියාචනා කොමිෂන් සභාව වෙත ලිඛිතව ගොනු කරනු ලැබිය යුතුය.

26.3 බදු ගෙවන්නා විසින් හිමිකම් පෑමෙන් මාස 6 ක් ඇතුළත මුදල් ආපසු ගෙවීමට කටයුතු කළ යුතු අතර එසේ නොමැති නම්, ආපසු ගෙවිය යුතු මුදල් සඳහා පොලියක් ගෙවනු ඇත.

26.4 උපලබ්ධි කිරීම සිදු වූ අදාළ ලිපි මාසය අවසන් වී දින තිහක කාලයක් ඇතුළත ගෙවීම් කර, එක් ප්‍රාග්ධන ලාභ බදු වාර්තාවක් (මාසයේ සියලුම ප්‍රාග්ධන ලාභ ගනුදෙනු ආවරණය කිරීමට) කොමසාරිස් ජනරාල්වරයා වෙත ගොනු කළ යුතුය.

26.5 රාජ්‍ය සංස්ථා ද ඇතුළු නේවාසික හෝ අනේවාසික යන සියලුම සීමිත වගකීම් සමාගම් සිය බදු වාර්තා ගොනු කළ යුත්තේ ඊ-ගොනු කිරීම හරහා පමණි.

26.6 ගෙවියයුතු ආදායම් බදු ගණනය කිරීමේදී විවිධබදු අනුපාත අදාළ වේ නම් හෝ නිදහස් කළ ප්‍රමාණයන් තිබේ නම් (2021/2022 තක්සේරු වර්ෂයේ සිට) එක් එක් ලැබීම් සහ ලාභ හෝ නිදහස් ලැබීම් සහ ලාභ වෙන් වෙන් හඳුනාගත ගත හැකි අයුරින් මූල්‍ය ප්‍රකාශන සකස් කර පවත්වා ගත යුතුය.

26.7 තක්සේරු කළ වටිනාකම එම වත්කම් වෙළඳපොළ වටිනාකම පෙන්වුම් නොකරන බව විවැහි බදු නිලධාරියෙකුගේ අදහස නම් වත්කම් සඳහා ලැබුණු ප්‍රතිෂ්ඨාව බදු නිලධාරියෙකුට තීරණය කළ හැකිය.

26.8 විවිධ ව්‍යාපාර කටයුතු හෝ ආදායම් ප්‍රභවයන් තිබේ නම් ව්‍යාපාරයක හෝ ආදායම් ප්‍රභවයක එක් එක් ලැබීම් සහ ලාභ සඳහා බදු අනුපාත අදාළ කළ යුතුය.

26.9 38 වනවගන්තියේ සලකා බැලීම සඳහා අර්ථ දැක්වීම වෙනස් කරන ලදී. ආයෝජන වත්කමක් උපලබ්ධි කිරීම වෙනුවෙන් ලැබෙන ප්‍රතිෂ්ඨාව, ඒ වත්කම උපලබ්ධි කරන අවස්ථාවේ දී ඒ වත්කම වෙනුවෙන් ඒ තැනැත්තාට ලැබුණු හෝ ලැබිය හැකි මුදල හෝ තක්සේරු කරන ලද වටිනාකම යන දෙකෙන් වඩා ඉහළ අගය විය යුතුය.

26.9.1 තක්සේරු කළ වටිනාකම යන්නෙන් අදහස් කරන්නේ වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් තක්සේරුවෙකු විසින් තක්සේරු වාර්තාවකින් තක්සේරු සහතික කරන ලද උපලබ්ධි කරන අවස්ථාවේ දී පැවති වටිනාකමයි.



INLAND REVENUE AMENDMENT ACT, NO 10 OF 2021

SUMMARY OF KEY CHANGES

1. EXEMPTIONS

1.1 FOREIGN CURRENCY INVESTMENTS IN SRI LANKA

- 1.1.1 Income derived by any non-resident person (other than a Sri Lankan permanent establishment) as interest, discount or realization of any gain, on any sovereign bond denominated in local or foreign currency. (From 01.04.2018)
- 1.1.2 Income derived by any person as interest or discount paid or allowed, on any sovereign bond denominated in foreign currency, including Sri Lanka Development Bonds. (from 01.04.2018)
- 1.1.3 Gains from the realization of Sri Lanka international sovereign bonds, derived by a commercial banks who made aggregate investment not less than USD 100 million. (from 01.04.2021)

1.2 INVESTMENTS AND SAVINGS

1.2.1. INTEREST

- 1.2.1.1 From any foreign currency account approved by the Central Bank of Sri Lanka (from 01.01.2020)
- 1.2.1.2 Interest accruing to any person from a term deposit account titled as Special Deposit Account opened and maintained either in local or foreign currency in a licensed commercial bank or with authorized dealer. (from 08.04.2020)
- 1.2.1.3 Interest income of welfare societies. (from 01.04.2021)

1.3 DIVIDENDS

- 1.3.1. Dividend paid to any non-resident person
Dividend distributed by commercial hub enterprises

Dividend paid by a resident company (B) to a member (C) to the extent that dividend payment is attributable to, or derived from gains and profits from dividends received (net gain after the deduction of expenses, losses or tax) by that resident company.

2. AGRICULTURE

2.1 AGRO FARMING

- 1.1.1. Gains and Profits from the sale of Agro Farming produces(Exemption available for Five Years period from 2019/2020 to 2023/2024)
- 1.1.2. Deemed sales is considered for exemption if agricultural produces from farming activities are used for processing or manufacturing activities by the same person-(Exemption available for Five Years period from 2019/2020 to 2023/2024)
- 1.1.3. Cultivation of land with plants, cultivation in green house, bee-keeping, rearing of fish or animal husbandry, poultry farms, shrimp farming, hatchery, veterinary or artificial insemination services.
- 1.1.4. Primary processing activities of cleaning, sizing, sorting, grading, cutting or chilling of any produce produced out of the farming activities (same person), in preparation of such produces for the market but excludes the agro or food processing.

2.2 AGRO PROCESSING

- 2.2.1 Gains and profits from Agro processing w.e.f. 01.01.2020 - Applicable rate is 14%
- 2.2.2 Deemed sales considered for exemption, if used for processing or for manufacturing -Applicable rate is 14%

2.2.3 "Agro processing" means the processing of any locally produced agricultural, fishing, or animal product and includes an undertaking for the dehydrating, milling, packaging, canning for the purpose of changing the form, contour or physical appearance of such product in preparation for the market but excludes an undertaking of deep-sea fishing or manufacturing.

2.3 Value Addition to Agro Farming Produces

- 2.3.1 If agricultural produces from farming activities are used for processing or manufacturing activities by the same person, attributable quantum of the relevant tax liability will be reduced by 25% - (w.e.f. 01.04.2021)
- 2.3.2 "Manufacture" means a change in a non-living physical object, article or thing-
 - 2.3.2.1 resulting in transformation of such object, article or thing into a new and distinct object, article or thing having a different name, character or use; or
 - 2.3.2.2 bringing into existence of a new and distinct object, article or thing with a different chemical composition or integral structure

3. FOREIGN SOURCES & SERVICES

3.1 Exemption (from 01.01.2020)

- 3.1.1 Gains and Profits from foreign sources (Sec.74 of IRA) (Foreign Currency should be remitted to Sri Lanka through a bank)
- 3.1.2 Any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka

(Foreign Currency should be remitted to Sri Lanka through a bank)

- 3.1.3 Any amounts derived from the provision of laboratory services or standards certification services by a non-resident person

4. INFORMATION TECHNOLOGY & ENABLED SERVICES

4.1 Exemption (from 01.01.2020)

- 4.1.1 Information technology and enabled services as may be prescribed. *Gazette will be issued soon*

5. GOLD, GEMS OR JEWELLERY

5.1 Exemption

- 5.1.1 Gains and profits from the business of export of gold, gems or jewellery including cut and polish gems for export (FC should be remitted through a bank to Sri Lanka). (From 01.04.2021)

5.2 Concessionary rates

- 5.1.1 Gains and profits from the consideration received in respect of gems and jewellery (From 01.04.2021) (Individuals & Companies 14%)
- 5.2.2 Sale for Foreign currency, of any gem or jewellery, being a sale made in Sri Lanka by any person authorized by the CBSL to accept payment in foreign currency – from 01.04.2018) (Companies 14%)

6. INVESTMENT IN REAL ESTATES

6.1 Income

- 6.1.1 business or capital gains of the seller
- 6.1.1.1 Business or capital gains from the disposal of land or building, if such land or building disposed to a Sri Lanka Real Estate Investment Trust (SLREIT)- Exempted from 01.04.2021

6.1.2 business or capital gains, Dividends to unit holder

- 6.1.2.1 Dividends, capital or business gains from units or amounts deriving as capital or business gains from the realisation of capital assets of a SLREIT to a unitholder of any SLREIT - Exempted from 01.04.2021

7. VOCATIONAL EDUCATION

- 7.1 Gains and profits from conducting vocational educational programmes, standardized under TVET concept by any vocational educational institution regulated by Tertiary and Vocational Education Commission – Exempted from 01.04.2021

Condition:

student intake should be doubled compared to the previous year for same programmes or first year student intake (doubled in first year) is required to maintain for balance 4 years period.

- Eg. Student intake for the Y/A 2020/2021 - 30
2021/2022 - 60

If maintain such number of students for the Y/A 2022/2023 to 2025/2026

7.2 Exemption W.E.F. 01.04.2021

- 7.2.1 New businesses commenced by an Individuals who have completed the vocational education from an institute standardized under TVET concept

7.3 Exemption applies for

- 7.3.1 Business gains and profits (other than gains from the disposal of capital assets or liabilities)
- 7.3.2 **two years of project implementation period granted

7.4 Exemption Period

- 7.4.1 5 Years

8. RENEWABLE ENERGY

- 8.1 Renewable energy project established with a capacity to produce not less than one hundred mega watts of solar or wind power and supplied such power to the national grid –Business gains and profits from such undertaking (other than gains from the disposal of capital assets or liabilities)

**Two years of project implementation period granted (Exempt for 7 year)

- 8.2 Supply of electricity to national grid, generated by using renewable energy resources by any person (Companies – 14%, Individuals - 14%)
- 8.3 Expenditure incurred on solar panels (from 01.04.2021) fixed on premises and connected to the national grid, maximum deduction for year is Rs. 600,000 (including repayment of loan)

9. LISTING OF SHARES IN COLOMBO STOCK EXCHANGE

- 9.1 A company lists its shares during the calendar year 2021, for Year of Assessment 2021/2022 (on aggregate tax excluding capital gain tax)- Tax rate reduced by 50%
- 9.2 A company lists its shares during the period from 01.01.2021 to 31.12.2021, for year of assessment 2022/2023 to 2024/2025 (14%)

10. To Encourage The Exports of Multinational Companies

10.1 Income

- 10.1.1 On the relevant tax liability of dividend income derived by a multinational company (from 01.04.2021)
- 10.1.2 if export increased by minimum of 30% in 2021/2022 compared to the year 2020/2021 - (Reduction of tax by 25%= (10.5)

10.1.3 if export increased by minimum of 50% in 2022/2023 compared to the 2020/2021 - (Reduction of tax by 50% = 7%)

10.1.4 if export increased by minimum of 50% in 2023/2024 compared to the 2020/2021 or same status in (ii) above is maintained for 2023/2024 (Reduction of tax by 50% = 7%)

11. CONCESSIONS TO SME'S

11.1 write off any income tax arrears (after the deduction of any refund) payable by any small and medium enterprise as interpreted in section 195 (defined in relation to the year of assessment 2019/2020) of the IR Act, if such arrears arise due to any assessment made (other than assessments made for tax payments as per the returns, but any penalty will be written off subject to the payment of tax on return) up to the year of assessment 2018/2019 which is outstanding as at June 26, 2020, in the record of the Commissioner General.

11.2 IRD will not issue an amended or additional income tax assessment (unless an application has been made to amend the self-assessment) for the year of assessment ending on march 31, 2020 (2019/2020) where the Commissioner-General satisfies that there is no fraud or willful neglect is involved in disclosure of income or any deduction or relief by the small medium enterprise who paid the tax declared in the return.

11.3 Removed the restriction for SME to deduct its brought forward reduced rate losses from its businesses when the company earn business profits taxable at a higher rate of income tax.

11.4 Expanded the definition of SME

11.5 Associated companies are treated as SME, if the aggregate turnover of such group of persons do not exceed the turnover threshold of Rs.500 Million

12. EXEMPTIONS FOR OTHER SECTORS

12.1 Exemption W.E.F. 01.04.2021

12.1.1 New undertaking which is involved in the sale of construction materials recycled in a selected separate site established in Sri Lanka to recycle the materials which were already used in the construction industry, Exemption applies for Business gains and profits (other than gains from the disposal of capital assets or liabilities)

**two years of project implementation period granted (Exemption Period 10 Years)

12.1.2 Construction and installation of communication towers and related appliances using local labour and local raw materials or provision of required technical services for such construction or installation. , Exemption applies for Business gains and profits (other than gains from the disposal of capital assets or liabilities)

**two years of project implementation period granted (Exemption Period 5 Years)

12.1.3 New business commenced to manufacture boats or ships in Sri Lanka and gains and profits from sale of such boats or ships (other than gains from the disposal of capital assets or liabilities) are exempted

**two years of project implementation period granted (Exemption Period 7 Years)

13. INCOME TAX CONCESSION TO NON-RESIDENT ENTITIES

Remittance tax (at the rate of 14% on remitted profit) is not required to be paid by a SLPE who earned profits and income and retained such total profit for minimum of three years period by investing in Sri Lanka to expand its business or to acquire shares or any securities from Colombo stock exchange or to acquire any treasury bill, treasury bond or Sri Lanka international sovereign bonds. The exemption is applicable on such invested retained profit is remitted whenever after that three years (concession granted from 01.04.2021).

14. RELIEFS FOR RESIDENT INDIVIDUALS

14.1 Personal relief (including non-resident Sri Lankan citizens as well) increased to Rs. 3 million (from 01.01.2020)

14.2 Rent relief 25% as provided in IRA

14.3 Expenditure relief (from 01.01.2020) maximum amount of deduction is restricted to Rs. 1,200,000 for an Y/A

14.4 Health expenditure including contributions to medical insurance

14.5 Education expenditure (including vocational education) incurred locally for such individual or on behalf of his children

14.6 Interest paid on housing loans

14.7 Contribution made to local pension schemes

14.8 Expenditure incurred for the purchase of equity or securities (TB issued under TB ordinance, stocks or securities under reg. Stock ordinance, corp. Debt sec. Traded on CSE)

14.9 Expenditure incurred on solar panels (from 01.04.2021) fixed on premises and connected to the national grid, maximum deduction for year is Rs. 600,000 (including repayment of loan)



15. NORMAL TAX RATES - INDIVIDUALS

Prior to January 1, 2020			On or After January 1, 2020		
1st	600,000	4%	1st	3,000,000	6%
2nd	600,000	8%	2nd	3,000,000	12%
3rd	600,000	12%	On balance		18%
4th	600,000	16%			
5th	600,000	20%			
On balance		24%			
On Capital gain		10%	On Capital gain		10%

16. CONCESSIONARY TAX RATES – INDIVIDUALS

Prior to January 01, 2020			On or after January 01, 2020		
Period of contribution or employment is less than 20 years					
Total income from employment		Tax Rate	Total income from employment		Tax Rate
1st	Rs. 2,000,000	0	1st	Rs. 10,000,000	0%
2nd	Rs. 1,000,000	5%	2nd	Rs. 10,000,000	6%
On balance		10%	On balance		12%
Period of contribution or employment is more than 20 years					
1st	Rs. 5,000,000	0%			
2nd	Rs. 1,000,000	5%			
On balance		10%			

17. SPECIAL TAX RATES – INDIVIDUALS

Taxable Income	Taxable Income	Taxable Income	Tax rate
Prior to April 1, 2019-	40%	w.e.f. April 1, 2019-	40%
Income from a business consisting of betting and gaming, liquor or tobacco		Income from a business consisting of betting and gaming, manufacture and sale or import and sale of any liquor or tobacco product	
Prior to April 1 2021 - Gains and profits from the consideration received in respect of gems and jewellery	Progressive rates applicable to an individual	w. e. f. from April 1, 2021- Gains and profits from the consideration received in respect of gems and jewellery	Maximum rate - 14%

18. TAX RATES -PARTNERSHIP

Partnership Taxation	Prior to 01.01.2020	After 01.01.2020
Chargeability	Withholding Tax on share of income @ 8%	Income tax on taxable income First Rs. 1 mn @ 0% and Balance @ 6%
Taxation of partners (WHT or Income Tax Credit)	Refundable to partners	Not refundable, but can C/F
Capital Gain	10%	10%

19. TAX RATES – ENTITIES

Type of Entity	Prior to 01.01.2020	After 01.01.2020
Trust	24%	18%
Company (Normal Rate)	28%	24%
Unit Trust or Mutual Fund	28%	24%
Charitable Institution	14%	14%
NGO	28%	24%
Employee Trust Fund, Provident Fund, Pension Fund, Gratuity Fund, Termination Fund	14%	14%

20. SPECIAL TAX RATES TO COMPANIES

20.1

Prior to 01.01.2020		After 01.01.2020	
Small and Medium Enterprises	14%	Gains and profits from the business of a Small and Medium Enterprise (excludes liquor trading, betting and gaming businesses)	14%
Predominantly conducting a business of exporting goods and services	14%	Gains and profits from conducting a business of sale of goods or merchandise including export of goods, where the payment for such sale or export is received in foreign currency and remitted through a bank to Sri Lanka Gains and profits of a specified undertaking	14%
Predominantly conducting an agricultural business	14%	Agro Farming - Exempt, w.e.f. 01.04.2019 - Gains and profits from Agro processing	14%

20.2

Prior to 01.01.2020		After 01.01.2020	
Company with income from a business consisting of betting and gaming, liquor and tobacco (excluding such income which is merely incidental to another business)	40%	Gains and profits from conducting betting and gaming	40%
		Gains and profits from the manufacture and sale or import and sale of any liquor or tobacco product	40%
Predominantly providing educational services	14%	Gains and profits from providing educational services	14%
Predominantly providing information technology services	14%	Information technology and enabled services as prescribed	
Undertaking predominantly engaged in promotion of tourism	14%	Gains and profits of an undertaking for the promotion of tourism	Exempted

20.3

Type of Gains and Profits	Prior to 01.01.2020	On or After 01.01.2020
Gains and profits from providing construction services	28%	14%
Gains and profits from providing health care services	28%	14%
Gains and profits from dividends received from a resident company	WHT 14%	14%
Income generated from the supply of health protective equipment and similar products by BOI companies on the request of Ministry of health, Department of health services, Tri Forces, Sri Lanka Police and COVID centre	28%	14%
Gains and profits from manufacturing (if 14% provided for same income, it can be applied ex: SME, Exports, etc.)	28%	18%
Realization of investment asset (Capital Gain)	10%	10%

20.4

Income	Tax Rate w.e.f. 01.04.2021
On gains and profits from the consideration received in respect of gems and jewellery	14%
A company list its shares in Colombo Stock Exchange during the period from 01.01.2021 to 31.12.2021, for year of assessment 2022/2023 to 2024/2025	14%

20.5

Income	Tax Rate after 01.04.2021
Bunkering services provided for the supply of marine fuel, including the supply of marine fuel to local bunker suppliers within a specified port premises	14% (Specified Undertakings)
Sale of good manufactured in Sri Lanka by a BOI export-oriented company, to any other BOI company or to any company enjoying tax holiday under the Strategic Development Projects Act, No.14 of 2008, and which is permitted to import project related goods or raw materials on duty free basis under the provisions of such agreement, during the project implementation period; or to any person eligible to import specific goods on duty free basis under any Government Authority, but, up to the quantity approved by the BOI as import replacement withing the 3 years period commencing on April 1, 2021.	

20.6

Income	Reduction of tax by
On the relevant tax liability of dividend income derived by a multinational company (from 01.04.2021)	
i. if export increased by minimum of 30% in 2021/2022 compared to the year 2020/2021	25% - (10.5)
ii. if export increased by minimum of 50% in 2022/2023 compared to the 2020/2021	50% - 7%
iii. if export increased by minimum of 50% in 2023/2024 compared to the 2020/2021 or same status in (ii) above is maintained for 2023/2024	50% - 7%

21. REDUCED TAX RATES TO COMPANIES

Income	Reduction of tax by
A company lists its shares in Colombo Stock Exchange during the period from 01.01.2021 to 31.12.2021 for Year of Assessment 2021/2022 (on aggregate tax excluding capital gain tax)	50%
On attributable quantum of the relevant tax liability, if agricultural produces from farming activities are used for processing or manufacturing activities by the same person (from 01.04.2021)	25%

22. AMENDMENTS FOR DEDUCTION RULES

- 22.1 Food and beverages (other than liquor) will be considered as an allowable expenditure subject to Sec. 10 and 11.
- 22.2 Repair expenditure will be allowed as a deduction whether the expenditure is in capital nature or not. Improvement expenditure restricted to 5% on buildings and related assets (class 4) and 20% for others.
- 22.3 Additional 100% deduction on research and development expenditure (deductible under Sec.15 of the IRA) has been extended for year of assessment 2021/2022 and 2022/2023.
- 22.4 Expiration period extended for another 3 Years, to claim enhanced capital allowances under Sixth Schedule to the IRA
- 22.5 Capital allowances on milking machines, granted within 2 years

23. MARKETING AND COMMUNICATION EXPENDITURE

- 23.1 Expenditure incurred by any person including capital nature expenditure for,
- 23.1.1 market research (should be carried out by the same person or local institution)
- 23.1.1 development or production of marketing, advertising and communication campaign (should be carried out in Sri Lanka)
- 23.1.1 advertising on mainstream media or social media including television, radio, print or as outdoor advertising
- 23.1.1 product launches or campaign activation (should be carried out by the same person or local institution)
- 23.1.1 development and printing of point of-sale material (should be carried out by the same person or local institution).

23.2 Additional 100% deduction provided subject to an upper cap of Rs.500 million incurred on goods or services having minimum of 65% of local value addition during the three years from 2021/2022 to 2023/2024 (payments to associates, certain internal expenditure cannot be considered for additional deduction).

24. AMENDMENTS FOR DEDUCTION RULES

24.1 Financial cost deduction limit is re-arranged

$$\frac{A * C}{B}$$

Where:

'A' = Financial cost of the year; and

'B' = Value of financial instruments on which the financial cost incurred during the year; and

'C' = 4 x Total of the issued share capital and reserves of the company at the end of the year

24.2 Financial cost can be deducted for the Y/A 2021/2022 without a limit (if there is any B/F balance, it should be C/F)

25. QUALIFYING PAYMENTS - W.E.F 01.04.2021

25.1 Payments made to consolidated fund by any public corporation (with effect from 01.04.2019)

25.2 Contribution made by a resident individual in money or otherwise to establish a shop for a female individual who is from a samurdhi beneficiary family as instructed and confirmed by the Department of Samurdhi Development.

25.3 Expenditure incurred by any financial institution by way of cost of acquisition or merger of any other financial institution where such cost is ascertained by considering all the facts on case-

by-case basis and as confirmed by the central bank of Sri Lanka. Total deductible expenditure shall be apportioned in equal amounts over a period of 3 years and be deductible from the assessable income up to the total qualifying payment.

25.4 Expenditure incurred in the production of a film at a cost (including promotional expenditure of such film) not less than Rs. 5mn or in the construction and equipping of a new cinema at a cost not exceeding Rs. 25mn or in the upgrading of a cinema at a cost not exceeding Rs. 10 million. The deduction will be restricted to 1/3 of the taxable income of the year and can be carried forward to next year

26. OTHER IMPORTANT AMENDMENTS

26.1 If a return or part of a return was prepared for a payment by any person, including by an approved accountant, such person shall certify separately specifying the extent to which he was involved in the preparation of such return and specify the documents examined by him and the information relied upon by him. Such certification shall be submitted along with the return and the said certification shall be deemed to be part and parcel of the said return.

26.2 Taxpayer can appeal to the TAC within 30 days from the date of receipt of decision of the CGIR or within next 30 days from the date lapsed the 7 months since the request for Administrative Review was made under section 139

26.3 Action will be taken to issue the refunds within 6 months of the claim by taxpayer. If not, interest will be paid on the refundable amounts

26.4 Allowed to file a single capital gains tax return (covering all capital gains transactions of the month) and make the payments within 30 days after the end of the relevant calendar month in which the realization occurred.

26.5 All limited liability companies whether resident or non-resident, including Public Corporations shall be filed its tax returns only through e-filing.

26.6 Separate financial statements should be maintained to identify each gains and profit or exempted gains and profits, if different tax rates are applicable in computing income tax payable or may having exempted amounts (from year of assessment 2021/2022)

26.7 A tax official may determine the consideration received for an asset, if such tax official is of the opinion that the assessed value is not indicative of the market value of such asset.

26.8 Predominant rule is removed and tax rates should be applied for each gains and profits of a business or source of income, if having different business activities or sources of income

26.9 Changed the definition for consideration.(section 38). The consideration received for the realization of an investment asset of a person shall be the amount received or receivable by the person in respect of such asset or the assessed value at the time of realization, whichever is higher.

26.9.1 "Assessed value" means the value at the time of the realization, certified by a professionally qualified valuer in a valuation report.



We provide the solution through
AAT SRI LANKA
JOB BANK

EMPLOYERS

Audit Firms
 Private Companies
 Government Institutes
 Departments and Corporates

JOB SEEKERS

AAT Students
 Passed Finalists
 AAT Members

FREE SERVICE

Free of Charge to job seekers, Training Institutions / employers

JOB STATUS

Accounts/Audit Trainees
 Accounts Executives
 Accounts Assistants
 Assistant Accountants
 Accountants

The AAT Job Bank plays a dual role and offers mutual benefits to job seekers as well as training organizations/Companies.

The AAT curriculum requires students to obtain both theoretical and professional aspects of the relevant subjects. A Passed Finalist needs to have one year of Training to be qualified as a member of the Association.

The concept of building of the job bank in AAT emerged thus to cater to these dual needs.

This is an invitation to AAT students, Passed Finalists and Members who are seeking training opportunities, employment or career advancement to register with the AAT Job Bank. If you are interested send your latest information in the CV format available in the www.aatsl.lk/training/job-bank web site to jobbank@aatsl.lk

FOR INQUIRIES

CALL : 0112 559 669 (EXT. 211)

E-mail : jobbank@aatsl.lk

AAT Business School

is a Strategic Business Unit (SBU) operating under the Association of Accounting Technicians of Sri Lanka, committed towards enhancing competencies, recognition and broadening the career pathway of AAT

Students, Passed Finalists, Members and other professionals for those seeking individual development.

Resultantly a number of unique programs aimed at developing skills have been initiated and successfully carried out over the years. All the courses are designed and conducted by experts in the respective fields with continuous evaluation and modification of the curriculum in regular intervals.

“ Only Higher Diploma in Accounting & Finance that is equivalent to National Vocational Qualification (NVQ) Level 06 which is bound to provide a sound theoretical knowledge in Accounting, Finance and Management with requisite skills. ”

Taxation

Course in Taxation	03 Months	December 2021	<ul style="list-style-type: none"> Anyone interested to improve knowledge on Taxation. Provides in-depth knowledge of the SL Tax system. Sessions include VAT, Income Tax, RAMIS, Investment income etc. AAT Members can claim 10 CPD upon successful completion.
Course in Taxation ▶ Diploma in Applied Taxation			
Diploma in Applied Taxation (D-Tax)	06 Months	April 2022	<ul style="list-style-type: none"> AAT PF, Members, Accounting professionals are eligible. Enables to deal with routine taxation issues encountered when running any business including filing tax returns and understanding liabilities and reliefs. Gain practical understanding of tax administration system, Ecommerce, Digital taxation, Compliance management, corporate governance & Ethics. AAT Members can claim 15 CPD upon successful completion.

IT Courses

Microsoft Office Applications	4 Months (16 Weeks)	Consecutively each month.	<ul style="list-style-type: none"> Anyone interested to get foundation in MS Office. Topics covered are Introduction to Windows, MS Word, MS Excel, MS PowerPoint, MS Access, Internet and Email. AAT Members can claim 10 CPD upon successful completion.
Computerized Accounting	03 Months (12 Weeks)	Consecutively each month.	<ul style="list-style-type: none"> Provide “hands-on-training” of Accounting Applications in SMEs (Tally ERP, QuickBooks & MYOB). AAT Members can claim 10 CPD upon successful completion.
Advanced MS Excel for Data Analysis.	08 Hours	Consecutively each month.	<ul style="list-style-type: none"> Covers 40 topics within MS Excel demonstrating intrinsic features and shortcuts the package offers for analyzing data. AAT Members can claim 03 CPD upon successful completion.

Workshop

People Leadership & Skills	2 Day Program.	Consecutively each month.	<ul style="list-style-type: none"> AAT Passed finalists are eligible. Compulsory workshop in order to apply AAT Membership. Build crucial work floor competencies of learners. Social skills, Service skills, Presentation skills, Team working skills and Leadership skills are covered.
---------------------------------------	----------------	---------------------------	---

Accounting & Finance

PROGRAMME	DURATION	INTAKES	HIGHLIGHTS
Diploma in Accounting & Finance (DAF)	01 Year (2 Semesters)	April 2022	<ul style="list-style-type: none"> Students with 3 simple passes in A/L's are eligible. Provides an in-depth knowledge about accounting theories and practices underlying major accounting issues. AAT Members can claim 15 CPD upon successful completion.
			Diploma ▶ Higher Diploma in Accounting and Finance

Higher Diploma in Accounting & Finance (HDAF)

Only Higher Diploma in Accounting & Finance that is equivalent to National Vocational Qualification (NVQ) Level 06 which is bound to provide a sound theoretical knowledge in Accounting, Finance and Management with requisite skills.

Higher Diploma ▶ **Final Stage of Degree**

OBJECTIVES OF HDAF

- This equips learners to combine practical and theoretical knowledge while developing awareness of emerging trends in financial accounting.
- Improve the critical thinking ability, communication, negotiation, analytical and problem-solving skills in professional and business contexts.
- Provides opportunities for progression in the career and higher education qualifications.
- Focus on executive development and upliftment of our members to become aspiring leaders.
- Provides maximum flexibility to those wishing to pursue career in accounting & finance.

ELIGIBILITY CRITERIA

- Students who have completed the AAT Final level/ AAT Members
- Students who have completed Diploma in Accounting & Finance (1st year)
- Any other qualification acceptable to the Study Board of Business School

CONTACT DETAILS

Feel free to contact us for any clarification

Tel: 0112 559670

Viber / WhatsApp: 0768-241162 |

E-mail : infobs@aatsl.lk

Find us on

facebook.com/aatbusinessschool

Instagram: <https://www.instagram.com/aatbs/>

Course Duration	01 Year (02 Semesters)	Investment	LKR 62,500 (Per semester) * Flexible Payment Methods Available.
Commencement	December 2021 May 2022	Lecture Mode	Online (MS Teams Platform)
Lecture Schedule	Sundays (8.30 a.m. – 5.00 p.m.)	Claim 15 CPD upon successful completion	



AAT SRI LANKA PLANTED A COLLECTION OF RARE PLANTS IN THE BEDDAGANA WETLAND PARK

The Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka) conducted a tree planting and a clean-up event at the Beddagana Wetland park premises recently. According to the requirement given to AAT Sri Lanka, have planted over 50 rare plants inside the park where a new forest area is planned to develop.

Also, AAT Sri Lanka has placed 20 name boards at the park premises in the purpose of identifying the general names and scientific names of the trees and plants. There were about 20 staff members were participated in the event and they planted all the trees and placed the name boards and had a walk inside the park while conducting a clean-up activity. Further, there was an interactive session with the team and the staff was able to gain great knowledge about the biodiversity around the park and the history of the area.

Some of the species are, *Antidesma ghaesembilla*, *Morus alba*, *Murraya paniculata*, *Asclepias curassavica*, *Bauhinia acuminata*, *Clerodendrum paniculatum*, *Duranta erecta*, *Hellenia speciosa*, *Hedyotis fruticosa*, *Woodfordia fruticosa*, *Annona reticulata*, *Tecoma stans*, *Saraca asoca*, *Osbeckia octandra*, *Mussaenda frondosa*, *Xanthostemon chrysanthus* and *Senna auriculata*. Most of the plants are very rare and difficult to be seen in the city area; hence this would be a good opportunity for the people/ students for their educational purpose in future.

Beddagana Wetland Park was opened in 2016 at Beddagana, Kotte and it extends nearly 18 hectares of wetland surrounding Diyawanna Lake. This park is very much famous among the school students and researchers to observe birds, butterflies, mammals, trees, plants, and aquatic animals.

This is the first time that AAT Sri Lanka has extended their corporate social responsibilities to the environment and it is also a valuable step to grow plants at the wetland according to the requirement of the park and the persistence of the plants are assured. AAT Sri Lanka is expecting to do more CSR activities in this year as to fulfill the social requirement under this pandemic situation.



This is the first time that AAT Sri Lanka has extended their corporate social responsibilities to the environment and it is also a valuable step to grow plants at the wetland according to the requirement of the park and the persistence of the plants are assured.



Madhuwanthi Upamali
is a proud AAT
student who
won the 2nd
place in island
in 2020 A/L
examination
in commerce
stream.

Madhuwanthi Upamali is a proud AAT student who won the 2nd place in island in 2020 A/L examination in commerce stream. Also, she was the 1st in Colombo district under commerce stream. She has done her AAT studies and became as a passed finalist one year prior to her A/L examination and as she mentioned AAT gave a big support to her A/L studies and to achieve her targets as well as to obtain the best results in the examination.



2020 A/L Best Result!

AAT Awrudu Kumara & Kumariya



We were able to conduct the AAT Online Awrudu Kumara and Kumariya competition successfully for the second time. There were more than 100 students participated and all of them are the

existing students from several areas in the country. As per the same guidelines we have selected the highest number of liked photos in both categories.

Devinda Perera from Moratuwa was select as the AAT Online Awrudu Kumara and Dilumi Yapabandara from Kandy was select as the AAT Online Awrudu Kumariya and both of them have received many number of likes for their beautiful photos.

AAT MASH **VIRTUAL DAY**

For the first time in AAT history, we were able to conduct a virtual day for the after O/L students. The event named "AAT Mash" and it was conducted for 3 days with the participation of stars in the music industry of Sri Lanka. The first day was hosted by the popular singer Adithya Weliwatte, the second day was hosted by another famous singer Madhuvi Vaithyalingam and the final day was lighted up by Nadeemal Perea, one of the main popular singers in Sri Lanka.



“ The event named “AAT Mash” and it was conducted for 3 days with the participation of stars in the music industry of Sri Lanka. ”


There were sessions conducted for about one and a half hours and many students have participated to all the events and after the events, we have conducted a private discussion with the students that those




who wish to talk with us via WhatsApp and Zoom have more details about the AAT qualification. This was a colorful and successful event conducted by the AAT Sri Lanka with the participation of famous stars and many participants. ■

SOCIAL MEDIA STRENGTH

AAT Sri Lanka is an active page in all famous social media platforms by giving 24 hour service by replying to messages and comments and we were able to maintain a good digital presence also.



in Instagram. Also, we were able to have 9,400 subscribers in our YouTube channel were able to gain a huge follower base on our students and stakeholders. AAT



AAT Sri Lanka is active in many social media platforms such as Facebook, Instagram, YouTube, LinkedIn, TikTok and Twitter. We were able to increase our Facebook page follower base from 41,000 to 62,000 in the last 12 months and currently we have an average post reach over 1,000,000 per week. Also, we were able to increase our follower base by 3,000 in Instagram page and currently there are over 6,200 followers

and were able to hit over 500,000 total views within this period. Also, we have nearly 1,500 followers in LinkedIn and few followers in TikTok too.



Sri Lanka is an active page in all famous social media platforms by giving 24 hour service by replying to messages and comments and we were able to maintain a good digital presence also. ■

As a result of having our presence in multiple social media accounts, we

LAUNCH OF A NEW TV ADVERTISEMENT

Breaking the traditional approaches and promotions, AAT Sri Lanka was able to launch a new TV commercial targeting O/L student for the O/L intake. This was the biggest TV advertisement done in the AAT history and it was hit an unbelievable milestone in social media and the TV industry. The new commercial was a story between a mother and a son and a path to being successful in life.

There were over 2 million views on social media within the first month of the launch and we were able to advertise it through all famous local channels. It was really a heart-touching story with giving a message to society as to get motivated about your dreams and work for them to achieve success. ■



APPOINTED A BRAND AMBASSADOR OF AAT SRI LANKA

Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka) has appointed Sri Lanka's popular young actor Rahul Warawitage as the brand ambassador.

Rahul is one of the very famous young actors and he has performed in many popular music videos and commercials and also had been recognized as a talented performer in Sri Lanka. He was a proud student of Royal College Colombo and he has pursued his higher studies in Melbourne, Australia. The Young and talented Rahul Warawitage will be the BRAND AMBASSADOR for AAT Sri Lanka endorsing the importance and the recognition of AAT qualification.



AAT Sri Lanka has appointed Sri Lanka's popular young actor

Rahul Warawitage


as the brand ambassador.

AMBALA JUNIOR SCHOOL RECEIVES WATER AFTER EIGHT DECADES

“WATER”

is one of the most important substances on earth. All plants and animals must have water to survive. If there was no water, there would be no life on earth. Water is an important resource in the daily life of the people even though, Ambala Junior School which provides education to around 230 students from grade one to ordinary level situated in the hill country of the Teldeniya Education Division in Medamahanuwara did not have the basic need of water for the last eight decades.

Ambala Junior School is located in a beautiful surrounding through the hill and around 600 meters above sea level, overlooking the Victoria Dam, which crosses the Mahaweli River. The school did not have a permanent water supply from the inception. The former principals who worked there, as well as the surrounding villagers, has helped students and teachers by supplying water to the school on their expense as there was no



children went home without informing the teachers in order to attend to their sanitary needs etc. The lack of availability in water was a burning issue for the students, teachers and for the parents throughout.

The Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka) got to know the issue of unavailability of water at Ambala Junior School through Facebook and took the initiative to prove a permanent solution for this unfair situation the school was facing. AAT Sri Lanka immediately decided extend the hands of humanity and worked

on this project under their corporate social responsibility (CSR) to implement a permanent solution.

This was the best news for the school as well as for the students & teachers as they were seeking for a permanent solution through all official authorities which was not successful until AAT Sri Lanka visited the school and started on the project.

The school was purchasing water through bowsers time to tie in order to full fill their basic needs which was not a feasible option for this school and the students was bringing water from home for their own consumption which was not practical

when it was a daily routine. The former principle had been bringing two barrels of water in her three-wheeler for the other requirements of the school and

“
If there was no water, there would be no life on earth. Water is an important resource in the daily life of the people...
”

some parents filled the tank when it's possible so that the children could use for their daily usage. However, none of these solutions were permanent and the efforts which were made to provide piped water to the school was delayed due to the financial difficulties the school had and also there was no proper source found to supply sufficient amount of



Mr. Sunil Wanigabadu, Vice President of AAT Sri Lanka and Mr. Tishanga Kumarasinghe, the Chief Executive Officer officially launched the new drinking water system at Ambala Junior School.



water for a school of 230 students.

The present principal, Mr Navaratne Banda, along with the principals who was appointed had tried to get the water supply by writing to the divisional education department which was never successful. However, late last year, the AAT Sri Lanka agreed to provide a permanent supply of water to the school under the CSR initiatives. Also, most importantly the priest of the Ambala Muslim mosque provided an excellent solution to provide a water source as

they have found a large spring in their church premises which located about 500 meters away from the school.

Despite the efforts of various individuals who try to create chaos between different religious groups, a Muslim Mosque volunteering to provide water to a school with a majority of Sinhala Buddhist children was reflecting inter-ethnic harmony and was heart touching which was motivating AAT Sri Lanka to go on with this project.

However, the responsibility of supplying water from the mosque to a tank mounted to a new concrete stand to keep the 500 liter water tank and then to lay pipes from the mosque to the school premises and distribute them to the wash basins and the washrooms of the school was under taken by AAT Sri Lanka. Within one and a half months, AAT Sri Lanka was able to complete the entire project with the help of the villagers and the Muslim Mosque and this project had given the students of Ambala Junior School a new beginning and new hope.

Mr. Sunil Wanigabadu, Vice President of AAT Sri Lanka and Mr. Tishanga Kumarasinghe, the Chief Executive Officer officially launched the new drinking water system at Ambala

Junior School. The principals of the surrounding schools, the zonal director of the education department as well as many distinguished guests of the area attended this event, and it was indeed an unforgettable day for the students, parents and the teachers. As we speak, there is a permanent water supply for the entire school and no student has to go home for their needs again. Adequate



amount of water is now flowing down the pipes from the mosque to the school leaving us all message of been there for each other irrelevant of which religion or culture we come from.

A rural school in the hills is now in joy as they have found the solution for a problem that they have suffered for generations. There are many more schools in Sri Lanka that we may expect the least that must be lacking in such basic human needs and it is inspiring to see every institution to lend a helping hand to make our country a better place.





We have successfully placed 20 flower pots in front of the AAT Institute facing Ven. Muruththettuwa Ananda Nahimi Road to increase the beauty of the surrounding area. It was the first time that an institute placed flower pots on the road and it was very attractive and eye catching as there are many vehicles passing on the road to Baseline road.



ENHANCING THE
IMPORTANCE
OF NATURE
& THE BEAUTY OF
CITY BY AAT



RELOCATING OF AAT JAFFNA BRANCH

AAT Sri Lanka Jaffna branch relocated at No. 340, Stanley Road, Jaffna to serve the students and members a better service. It was another mileage in the AAT branch network as the new location was much convenient to the students and members. AAT Sri Lanka has seven branches island-wide and the Jaffna branch was one of the oldest branches in the AAT network.



CLEANING OF ABAYARAMA TEMPLE

AAT Sri Lanka staff has successfully conducted a cleaning program of the statues and the temple of Abhayarama Viharaya at Ven. Muruththettu Ananda Nahimi Mawatha. This was conducted as per the birthday celebration of Ven.

Muruththettu Ananda Nahimi and the session was held after the office hours to the evening. There was a special paritta conducted after the event and many of the staff members were engaged until the end of the session.




VESAK LANTERN COMPETITION

We had to celebrate the Vesak festival again during the lockdown period in 2021 and we planned another student engagement activity as Vesak lantern Competition for the second time in AAT history. There were about 100 students who participated and most of them have used reusable and green items to create their lanterns. There were many new creations and attractive lanterns

made by students with the support of their parents and family members. It is also highlighted that most of them have made their Vesak nights more colorful with the lanterns as they have made many of them. And the most liked vesak decoration was selected as the winner and Tharindi Wijekoon from Balangoda was able to win the vesak competition of 2021.



Due to the pandemic situation in the country, most of the school students were suffered from studying their O/L subjects as schools was closed for nearly 4-6 months. Hence, we were also unable to do school seminars for O/L students as we have done in the past. However, we were able to conduct nearly 20 online seminars for the O/L students and we have addressed more than 15,000 students on those sessions. There were some sessions that the participation limits of 1,000 were achieved and we have successfully directed them to the live streaming session on YouTube.



Live
WEBINARS FOR 2020 O/L STUDENTS

Also, we have conducted webinars for all the subjects in the O/L examination and all the sessions were hosted by famous tuition teachers in Sri Lanka. Few of the webinars we have done with the collaboration of Y-FM and there was a huge demand for the webinars as all the webinars designed for targeted questions for the exam.



Our distinguished

CORPORATE SPONSORS

2021-2022



Your Trusted Payment Network



www.aatsl.lk